

"ජනතාවට ශක්තිය; දුප්පතුන්ට රැකවරණය - එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා"

පූර්විකාව

1. ගරු කථානායකතුමනි, මාගේ දෙවන ජාතික අයවැය මෙම සභාවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා.
2. 2018 අවසානයේ දී ඇති වූ ව්‍යාකූලතාවයන්ගෙන් අනතුරුව ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත් වී ඇති අතර ආර්ථික වර්ධනයේ වැඩිවීමක් අත්කර ගැනීමට ද අපට හැකිවී ඇති බව මා සතුටින් ප්‍රකාශ කරනවා. නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති අදුරුතම දින 52 ක කාලයෙන් පසු ස්ථාවරභාවය යළිත් අත්කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.
3. 2018 ඔක්තෝබර් 26 දින වන විට අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ පැවති නියඟය හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ආදායම් තත්ත්වය අතිශයින් අඩාල වී තිබූ අතර එය සමස්ත ආර්ථිකයට ද දැඩි ලෙස සෘණාත්මක බලපෑමක් එල්ල කලා. ලෝක වෙළඳපලේ බනිප් තෙල් මිල ගණන් දෙගුණයක් දක්වා වැඩි වී තිබූ අතර ඇමරිකා එක්සත් ජනපද සංචිත බැංකු පොලී අනුපාත දිගින් දිගටම වැඩි කරනු ලැබුවා. මෙම දේශීය හා ගෝලීය අභියෝගයන් හමුවේ වුවද ආර්ථිකය ස්ථාවරභාවයකට ගෙන ඒමට අපගේ රජයට හැකි වුණා.
4. 2018 ඔක්තෝබර් අවසානයේ සිට ලෝක වෙළඳපලේ බනිප් තෙල් මිල ගණන් සීග්‍රයෙන් අඩු වුණා. ඇමරිකා එක්සත් ජනපද සංචිත බැංකු පොලී අනුපාත අඩු වීමේ ප්‍රචනතාවක් ඇති වුණා. ඒ අනුව, පරිභෝජන මට්ටම් වැඩි වෙන්නට පටන් ගැණුණා. ආර්ථික කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති නොවුණානම්, 2019 වන විට ඉහළ ආර්ථික වර්ධන ප්‍රතිලාභ අත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණා. අපහට මුහුණ දීමට සිදු වූ දේශපාලන අර්බුදය හේතුවෙන් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවට එම ප්‍රතිලාභ ලැබීමට තිබූ ඉඩකඩ වැලකී ගියා.
5. ආර්ථික කටයුතු පිළිබඳව වූ විශ්වාසය බිඳ වැටීම හේතුවෙන්, දැඩි පරිශ්‍රමයෙන් උපයාගත් විදේශ විනිමය දින 52 ක් තුළ ඇ.ඩො. බිලියනයක් අහිමි කරමින්, අපගේ ණය හා කොටස් වෙළඳපලින් ප්‍රාග්ධනය දිගින් දිගටම පිට රටට ගලා ගියා. එම නිසා අනෙකුත් නැගී එන ආර්ථිකයන් හි මුදල් හුවමාරු වටිනාකම නැවත යථා තත්ත්වයට පත් වෙමින් පැවතියද ඇ.ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඉතිහාසයේ වාර්තාගත අවම මට්ටමකට ළඟා වුණා.
6. ශ්‍රී ලංකාව සඳහා වන ණය ශ්‍රේණි පහළ දැමීම හේතුවෙන් අපගේ විදේශ ණය ගැනීම් වියදම ද්විත්ව අංකනයක් දක්වා සීග්‍රයෙන් වැඩි වුණා. 2019 වසරේ දී ඇ.ඩො. බිලියන 5.9 ක තරම් ප්‍රමාණයක විදේශ ණය ගෙවීමට ඇති නිසා මෙම තත්ත්වය අතිශයින් අහිතකරයි. 'Lonely Planet' සඟරාව මගින් ශ්‍රී ලංකාව අනර්ඝතම සංචාරක

ගමනාන්තයක් ලෙස නම් කර තිබීමෙන් හා සංචාරක ව්‍යාපාරය නංවාලීමට නව වැඩසටහනක් දියත් කිරීමෙන් අනතුරුව රට තුළ මතු වූ ව්‍යාකූලවූ දේශපාලනික පරිසරය තුළ සංචාරකයින්ගේ පැමිණීම අඩාල වුණා.

7. මෙම වාතාවරණය තුළ 2018 දෙසැම්බර් 17 දින අප නැවතත් බලයට පත් වුණා. අපගේ විදේශ අංශයට ඇති වූ අහිතකර බලපෑම අප විසින් නැවත යථා තත්ත්වයට පත් කර තිබෙනවා. පසුගිය මාස 2 තුළ දී වෙළඳපල කටයුතුවල විශ්වාසනීයභාවය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. අද අපගේ විදේශ ණය ගැනීම් වියදම පදනම් අංක 200 වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. ජනවාරි සිට මේ දක්වා රජයේ ණය සුරැකුම්පත් සඳහා රු. මිලියන 3,400 ක ආයෝජන ගලා ඒමෙන් විදේශ ප්‍රාග්ධනය ආර්ථිකයට යළිත් ලැබෙමින් පවතින බව සලකුණු කෙරෙන අතර ඇ. ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය ද සියයට 1.5 කින් ශක්තිමත් වී තිබෙනවා.
8. ඒ අනුව, දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් ඇති වූ හානියෙන් වැඩි ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබෙන අතර ආර්ථිකය යළිත් ස්ථාවරභාවයට පත් වී තිබෙනවා. ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා අප ආරම්භ කළ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා.
9. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතිනවා. පසුගිය දශක පහක කාලය තුළ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් 2017 දී වාර්තා කිරීමට හැකි වූ අතර 2018 දී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වී තිබෙනවා. 2015 දී වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.9 ක ප්‍රාථමික ගිණුමේ හිඟයට සාපේක්ෂව මෙය කැපී පෙනෙන වර්ධනයක් වෙනවා. ලෝක වෙළඳපලේ ප්‍රධාන පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් වැඩි වෙමින් පවත්නා පරිසරයක වුව ද උද්ධමනය අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වූණා. අපගේ අපනයනවල හා සෘජු විදේශ ආයෝජනවල ඉහළම වර්ධනය 2017 වසරේ දී වාර්තා කිරීමට හැකිවුණු අතර එම ප්‍රවණතාවය 2018 වසර තුළ දී තවත් වර්ධනය වුණා. විදේශ ලැබීම් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි වන පරිදි ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අපගේ රජයේ අපේක්ෂාව අනුව මෙම ජයග්‍රහණයන් අත් කර ගැනීමට හැකි වී තිබෙනවා.
10. ගරු කථානායකතුමනි, 2015 වර්ෂයේ අපට භාර ගන්න සිදු වූයේ පුපුරා යාමට ආසන්න වූ කාල බෝම්බයක් වැනි ආර්ථිකයක්. එසේ වුවත්, ආර්ථිකයේ ස්ථාවරත්වය අත්කර ගැනීමට සහ මතු වූ ව්‍යාකූලතාවයන් සාර්ථක ලෙස සමතුලනය කිරීමට අපට හැකි වී තිබෙනවා. එලදායි නොවන වියදම් හා ගන්නා ලද ණය ආපසු ගෙවීම සඳහා නිසි සැලසුමක් නොමැතිව මෙන්ම අධික පිරිවැයක් සහිතව විදේශ ණය ගැනීම් පසුගිය රජයේ පාලන කාලය තුළ දී දිගින් දිගටම දක්නට ලැබුණා. 2014 වසරේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක හා අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14 ක වැනි අඩු මට්ටමක පැවතුණා. 2000 වසරේ දී දළ දේශීය

නිෂ්පාදනයෙන් සියයට 15 ක බදු ආදායමක් සහ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 30 ක අපනයන ආදායමක් පැවතුණා. මෙම ප්‍රවනතා හා සැසඳීමේ දී පසුගිය දශක දෙකක කාලය තුළ වාර්තා වූ ඉහළ පිරිවැයක් සහිතව අධික ණය ගැනීම් නිසා ආර්ථිකය විකෘති තත්ත්වයක පැවතුණා.

11. පෞද්ගලික ව්‍යවසාය නංවාලීම හරහා ආර්ථික වර්ධනය අත් කර ගැනීම රජයේ අපේක්ෂාවයි. පසුගිය වසරේ ඉදිරිපත් කළ “නීල හරිත” අයවැය මගින් ඉදිරිපත් කළ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහනෙහි අරමුණ මෙයයි. කෙසේ වෙතත්, පෞද්ගලික ව්‍යවසාය ලෙස මා අදහස් කරන්නේ සාධාරණ වෙළඳපලක් තුළ තරඟ කිරීම සඳහා තමන්ගේ නව නිර්මාණ යොදාගනු ලබන අව්‍යාජ ව්‍යවසායකයන්, සැබෑ ශ්‍රී ලාංකිකත්වය මුසු කළ කුඩා හා මධ්‍ය පරිමාණයේ වෙළඳ හා වාණිජ ව්‍යාපාර මෙන්ම ගෝලීය වෙළඳපල තුළ තරඟකාරීව කටයුතු කරමින් ජයගත හැකි ශ්‍රී ලාංකික සමාගම්ය.
12. තරඟකාරීත්වයට හා සාධාරණ වෙළඳපල පරිසරයකට එරෙහි වන පෞද්ගලික අංශයේ කොටසක් ද සිටිනවා. පසුගිය රජයේ වෞර පාලනයට හිතවත්ව කටයුතු කළ බොහෝ අය ගජමිතුරු ධනවාදයෙන් අධික ලෙස ප්‍රතිලාභ අත්කර ගත්තා. මිලියන 20 ක ජනතාවගේ දිවියට බර පටවමින් ආනයන බදු ආරක්ෂණයේ ප්‍රතිලාභ ලබමින් මෙම සමාගම් තර වුනා. අධික මිල ගණන්වලට ලබා දුන් රජයේ කොන්ත්‍රාත්වලින් මෙම සමාගම් අනිසි ප්‍රතිලාභ ලබා ගත්තා. ඒවායේ බර තවමත් අප ගෙවනවා. වෞර පාලනයෙන් ප්‍රතිලාභ ලැබූ ඇතැම් පිරිස් පැවති ඒකාධිපති පාලනය නැවත ගෙන ඒමේ අපේක්ෂාවෙන් සිටිනවා. එම පිරිස විසින් වෞර පාලකයින්ගේ සමාගම්වලටත් පුද්ගලික ගිණුම්වලටත් අයුතු ලෙස ධනය රැස් කරගෙන තිබෙනවා. මෙම පිරිස කුඩා වුවත්, පෞද්ගලික අංශය තුළ බලසම්පන්න හා බලපෑම් ඇති කළ හැකි කණ්ඩායමක්. ආර්ථික වර්ධන යාන්ත්‍රණය ලෙස අපට අවශ්‍යවන්නේ එවැනි පෞද්ගලික අංශයක් නොවේ. එවැනි කණ්ඩායම් යල්පිනු යුගයක නෂ්ටාවශේෂයක් ලෙස අප සලකනවා.
13. හැකියාව තුලින් ජයග්‍රහණයන් අත්කර ගතහැකි පෞද්ගලික අංශයක් අප නිර්මාණය කරනවා. නීතිරීති අනුව කටයුතු කරන සෑමට සමානව ක්‍රියාත්මක විය හැකි පුද්ගලික අංශයක් අප විසින් ගොඩනංවනවා. අප රටෙහි සංවර්ධනය හා නවීකරණය වලකාලන ආරක්ෂණවාදී සිතිවිලිවලින් මිදුන පෞද්ගලික අංශයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙනවා. සවිමත් සමාජ ආරක්ෂණ ජාලයක් සහිත සමාජ සාධාරණත්වය සහතික කරන, වෙළඳපල කඩා වැටීම් ඇති විට පමණක් රජය මැදිහත්වන සංදර්භයක ක්‍රියාත්මක ආර්ථික ලිහිල්කරණ වැඩ සටහන් පසුගිය අයවැයෙන් මා ඉදිරිපත් කළා. මෙම වැඩපිළිවෙළ අප විසින් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් එහි ප්‍රධාන අංශයන් සවිමත් කිරීමට කටයුතු කරනවා.
14. ලිහිල් ප්‍රතිපත්ති සහිත විවෘත වූ ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා වන අපගේ අධීෂ්ඨානය වෙත කවරදාටත් වඩා තීරණයයි. ආනයන සඳහා අදාළ වන තීරුබදු හා

සමගාමී බදු ක්‍රමානුකූලව ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව, වෙළඳාම අවහිර කරමින් පවත්නා බාධක ඉවත් කරනවා. ඒ සමගම ව්‍යාපාරික ආයතන හා ඒවායේ සේවකයින්ට මුහුණ දීමට සිදුවන තරඟකාරීත්වයේ අභියෝග ජය ගැනීම පිණිස ප්‍රතිකෝලන (anti dumping) නීති විධිවිධාන ක්‍රියාත්මක කරනවා. එමෙන්ම, එවැනි අභියෝගයන්ට මුහුණ දීමට වෙළඳ ගැලපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

15. සමාජ ආරක්ෂණ ජාලය සහ සමාජ යටිතල පහසුකම් වෙනුවෙන් තව දුරටත් ආයෝජනය කිරීමට අප ක්‍රියා කරනවා. අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් ලබා දෙමින් එම වියදම්වල ගුණාත්මකභාවය නංවාලීමට ද ප්‍රමුඛතාවය ලබා දෙනවා. කාර්යක්ෂමතාවය ඇති කිරීමෙන් මෙන්ම ප්‍රතිලාභීන් හඳුනාගැනීම පිළිබඳව අයහපත් මට්ටමක පැවති අපගේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල වෙනස් කළ යුතු වෙනවා. ප්‍රතිලාභීන් ස්වයංපෝෂිත තත්ත්වයකට පත් කිරීමට හා ජනතාව සවිබලගැන්වීමට හැකිවන පරිදි මෙම වැඩසටහන සංශෝධනය කළ යුතු වෙනවා.
16. අපගේ පුරවැසියන් සවිබල ගැන්වීම අප රජයේ මූලික අරමුණක්. දේශපාලන සවිබලගැන්වීම, සමාජ සවිබල ගැන්වීම හා ආර්ථික සවිබලගැන්වීම තුළින් මෙම අරමුණු ළඟා කර ගැනීමට අපේක්ෂා කරනවා. ප්‍රතිලාභීන් නිසි ලෙස හඳුනාගනු ලබන ශක්තිමත් සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහනක් සහිතව දිළිඳු සහ දුබලතාවයන්ගෙන් යුතු ජනතාව ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට අප යොමු වෙනවා. මෙම වසරේ අයවැයෙන් ජනතාව සවිබලගත්වමින් "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන තුළ කටයුතු කරන පොහොසත් සමාජයක් බිහි කිරීමට අතහිත දෙනවා.

" කඩිනම් ග්‍රාමීය සංවර්ධනයක් කරා - ගම්පෙරළිය

17. "ගම්පෙරළිය" වැඩසටහන 2018 ජූනි මසදී ආරම්භ කළ අතර එමගින් යටිතල පහසුකම්වල මතු වී තිබුණ හිඬැස පිරවීම අපේක්ෂා කරනවා. ගම් සහ නගර, සංවර්ධන මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කිරීමේ හැකියාව ඇති බැවින් ඒවා ආරක්ෂා කිරීම අවශ්‍ය වෙනවා.

රු.මි. 48,000 ක් වෙන් කර ඇත.

දවස 52 හි සිදුවූ කුමන්ත්‍රණයේ පළවන ගොදුර බවට පත් වූයේ මෙම වැඩසටහනයි. නීතිමය නොවන අමාත්‍ය මණ්ඩලය විසින් ඔවුන්ගේ පළමුවන රැස්වීමේ දී මෙම වැඩසටහන නතර කර දමන ලදී. නමුත් අපගේ රජය විසින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙම වසරේ ජනවාරි මසදී යලි ආරම්භ කරන ලදී. මැතිවරණ කොට්ඨාශයක් වෙනුවෙන් 2019 වර්ෂයේදී වෙන්කරන ප්‍රතිපාදනය රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 300 දක්වා වැඩිකරන ලදී. එසේම මෙම වැඩසටහනේ විෂය පථය පුළුල් කිරීමට ද කටයුතු කළා. ඒ සඳහා 2019 වර්ෂය වෙනුවෙන් රු. මිලියන 48,000 ක් වෙන් කර තිබෙනවා. උදාහරණයක් ලෙස, ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනය රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට කටයුතු කිරීම. (විස්තර සටහන් III (අ) -10)

"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇරඹීම"

18. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අප තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගනිමින් ව්‍යවසායකත්ව සමාජයක් බිහි කිරීම සඳහා අපගේ බැංකු මගින් සහනදායී පොලී අනුපාතයක් මත ප්‍රාග්ධනය ලබා දීමට "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පරිදි 2018 ජනවාරි මස දී හඳුන්වා දෙන ලදී. මෙම යෝජනා ක්‍රමය තව දුරටත් පුළුල් කිරීමට සහ ව්‍යාප්ත කිරීමට කටයුතු සලසන ලද අතර වඩාත් ක්‍රියාකාරී ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. ජාතික තරුණ සේවා සභාවේ සහතිකපත්ලාභීන්ට "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා.
19. ගරු කථානායකතුමනි, පසුගිය මාස කීපය තුළ පමණක් "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයින් 30,000 කට වඩා ප්‍රතිලාභ ලබාගෙන ඇති අතර මේ සඳහා රු. මිලියන 60,000 ක් පමණ මුදා හැර තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රමයේ සම්පූර්ණ ලැයිස්තුව සවිස්තරාත්මකව මෙහි අමුණා තිබෙනවා. (විස්තර සටහන් III (අ))
20. කෙසේ වෙතත්, "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය යෝජනා ක්‍රමය යටතේ සැලකිය යුතු පොලී ප්‍රමාණයක් රජය විසින් දරා ගනිමින් පැවතිය ද, කුඩා ව්‍යවසායකයින් තව දුරටත් බැංකුවලින් ඉල්ලන ඇප සුරැකුම් ඉදිරිපත් කිරීමේ අභියෝගයට මුහුණ පා සිටියි. එම නිසා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය සඳහා ඇප සුරැකුම් ලබා දීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ අරමුදලක් ස්ථාපිත කිරීමට මා යෝජනා කරනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා.
21. එසේම, නව ව්‍යවසායකයින් අධෛර්යයමත් වන පරිදි කටයුතු කරන බැංකු නිලධාරීන් පිළිබඳව පැමිණිලි අපට ලැබෙමින් තිබෙනවා. එම නිසා මෙම පැමිණිලි ලබා ගැනීම සඳහා විශේෂිත දුරකථන අංක 1925 යටතේ ඇමතුම් මධ්‍යස්ථානයක් පිහිටවනු ලැබුවා.
22. මූල්‍ය පිරිවැය පිළිබඳව අවධානය යොමු කිරීමට අමතරව, "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය යෝජනා ක්‍රමය නිෂ්පාදන සංවර්ධනයෙහි හා ව්‍යාපාර කළමනාකරණයෙහිලා වෙළඳපල සම්බන්ධ වීමට නව ව්‍යාපාර ආරම්භ කරන්නන්ට හා කුඩා ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙනවා. "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ප්‍රතිලාභීන් අදාළ ක්ෂේත්‍රයන් හි දක්ෂතා වර්ධනය කිරීම සඳහා කර්මාන්ත තාක්ෂණ ආයතනය (ITI), තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) වැනි රජයේ ආයතන හා විශ්ව විද්‍යාල මෙන්ම විශාල ප්‍රමාණයේ පෞද්ගලික සමාගම් හා සම්බන්ධ කරනු ලබනවා. නව ව්‍යාපාර ආරම්භයන් සහ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වන විශාල පරිසර පද්ධතිය බවට "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය වැඩසටහන පත් කරනවා.

රු.මි. 500 ක් වෙන් කරනු ලැබේ.

23. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සහ කුඩා ව්‍යාපාර වර්ධනයට උපකාර කිරීම සඳහා රාජ්‍ය ප්‍රසම්පාදනය කුලින් ඒවාට වඩා හොඳ අවස්ථා ලබා දීම අවශ්‍ය වෙනවා. සියළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ප්‍රසම්පාදන වටිනාකමින් අවම වශයෙන් සියයට 10 ක් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙනුවෙන් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මේ සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සඳහා අවශ්‍ය සංශෝධනයන් කෙටුම්පත් කරනු ලබනවා. ඊට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුවෙන් දැරිය හැකි වනු පිණිස මුළු වටිනාකමින් සම්පාදනය කරන ණය ප්‍රමාණය වැඩි කිරීමටත් කුඩා ට්‍රැක් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද අඩු කිරීමටත් කටයුතු කරනවා.

ජීවනෝපාය නංවමින් ආර්ථික වර්ධනය කරා

24. ගරු කථානායකතුමනි, එලදායිතාවය ඉහළ නැංවීම හා ගුණාත්මකභාවයකින් යුතු නිෂ්පාදනයන්ට හේතුවන තාක්ෂණය හඳුන්වා දීමට සහ ක්‍රමවේද වෙනස් කිරීම කුලින් කෘෂි, ධීවර හා වැවිලි අංශයන් හි එලදායිතාව ඉහළ නැංවිය හැකියි.

25. කෘෂිකාර්මික අංශයේ නවීකරණ ව්‍යාපෘතිය මගින් කෘෂි තාක්ෂණයේ සාර්ථක ගොඩනැගීමත් ආදර්ශ කෘෂි උද්‍යාන ඇති කිරීමත් සිදු කෙරෙමින් පවතී. අප විසින් කෘෂි ව්‍යාපාර අගය දාමයන් සහ (value Chain) ගොවීන් අතර ඇති සම්බන්ධතාවය සඳහා තාක්ෂණය යොදා ගැනීමෙන් සහ උසස් තත්ත්වයේ අස්වැන්නක් සහිත බෝග වගාවන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මෙම වැඩසටහන හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය හා කැගල්ල යන දිස්ත්‍රික්ක 5 සඳහා ද ව්‍යාප්ත කරනවා.

රු.මි. 250 ක් වෙන් කරනු ලැබේ.

26. කෘෂිකර්මයේ ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන්නේ පසු අස්වනු හානි අවම කර ගැනීම සඳහා කාර්යක්ෂම වූත් එලදායි වූත් ගබඩාකරණ පහසුකම් ලබා දීමයි. එම පහසුකම් සැපයීම පළමු වරට දඹුල්ලේ දී ඉදිකිරීමෙන් පසු රජය විසින් මෙවැනි නවීන දේශගුණික තත්ත්වයන් පාලනය කෙරෙන ගබඩා පහසුකම් කටුනායක, ඇඹිලිපිටිය, යාපනය සහ කැප්පෙට්පොල ඇති කිරීම සඳහා ආයෝජනය කරනවා. මෙවැනි ගබඩා පහසුකම් ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම සඳහා පෞද්ගලික ව්‍යවසායයන්ට ආරාධනා කරනු ලබනවා. ඊට අමතරව, මෙම දේශගුණික පාලන සැපයුම් පහසුකම් සේවා ස්ථාපිත කිරීම සඳහා වන මූලික වියදම (up-front cost) ඉවත් කිරීමෙන් පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරනු ලබනවා.

රු.මි. 400 ක් වෙන් කරනු ලැබේ.

27. කුකුළු පාලන කර්මාන්තයේ නිෂ්පාදකයින්ට තම බෙදාහැරීමේ ජාලය වැඩිදියුණු කිරීම සඳහා හඳුන්වාදී ඇති "දිරිසවිය" ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කරමින් කුඩා පරිමාණ සත්ත්ව පාලන කටයුතුවල යෙදී සිටින අයට හා නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින ස්වයං රැකියාලාභීන්ට මෙම ණය යෝජනා ක්‍රමය පුළුල් කරනු ලබනවා. (විස්තර සටහන් III (ආ) -1.7)

28. රට තුළ ටයර් නිෂ්පාදනය සඳහා සහ රබර් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් කිරි හිඟකම ප්‍රධාන ගැටළුවක් වී පවතිනවා. මේ සඳහා රබර් අලුතින් වගා කිරීම සහ නැවත වගා කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් දෙගුණ කරමින් දැනටමත් රුපියල් මිලියන 800ක් වෙන්කර ඇත.

රු.මි. 800 ක් වෙන් කර ඇත.

29. වර්තමානයේ දේශීය ටයර් නිෂ්පාදකයන්ට එම නිෂ්පාදන පරීක්ෂා කිරීම සහ හෝ ස්වයං නිෂ්පාදන මූලාකෘති ලෙස ඉදිරිපත් කිරීමට පහසුකම් නොමැත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පෞද්ගලික අංශයට අවශ්‍ය අංග සම්පූර්ණ පර්යේෂණ පහසුකම් ලබාදීමට යෝජනා කරනවා.

රු.මි. 500 ක් වෙන් කරනු ඇත.

30. පොල් කර්මාන්තය සඳහා අගය වැඩිකිරීමේ අවස්ථා කැපී පෙනෙන ලෙස තිබුණ ද රට තුළ දැනට ක්‍රියාත්මක වන නියාමන ක්‍රියාවලිය එම කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට බාධාවක්ව පවතිනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වියලන ලද පොල්, පොල්කටු අඟුරු සහ පොල් මද සැකසීමේ කර්මාන්ත සඳහා දැනට පවත්නා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව නැවත සලකා බලමින් එය ලිහිල් කිරීමට කටයුතු කරනවා.

31. පිඟන් කර්මාන්තය ද මැටි වැනි අමු ද්‍රව්‍ය කැනීමේදී හා ප්‍රවාහනයේදී එවැනිම ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනවා. එම තත්ත්වයට විසඳුමක් ලෙස පවතින්නා වූ නීති රීති නැවත සලකා බලමින් පරිසර සුරක්ෂිතතාවය ද ආරක්ෂා කරමින් කර්මාන්තයේ වැඩි දියුණුවට අවශ්‍ය පහසුකම් සමාලෝචනය කිරීමට පියවර ගන්නවා.

32. ලෝකයේ හොඳම කුරුඳු ලෙස "ලංකා කුරුඳු" ජාත්‍යන්තර වෙළඳාමේ තරඟකාරී වාසියක් ලැබුව ද එම කර්මාන්තය ද විවිධ ගැටළුවලට මුහුණදී තිබෙනවා. අපනයනය කරන අවස්ථාවේ සියලුම කුරුඳු අපනයනකරුවන් තම නිෂ්පාදන තත්ත්ව පාලන පරීක්ෂණයන්ට ලක් කිරීම අනිවාර්ය කරනවා. කෙසේ වෙතත්, මෙවැනි සහතික පරීක්ෂණයෙන් අසමත් වන විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් මාස 12 ක් තුළ දියුණු කර ගැනීමට අපනයන වෙළඳපොළ ප්‍රවේශ වැඩසටහන මගින් උපකාර කරනවා. ඒ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පහසුකම් සපයනු ලබනවා.

33. කුරුඳු තලන්නන්ගේ හිඟය මඟ හරවා ගැනීම සඳහා බලපීටිය සහ කොස්ගොඩ පිහිටුවා ඇති කුරුඳු කර්මාන්තයේ පුහුණු කිරීමේ ආයතනය සම්පූර්ණ ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.

රු.මි. 75 ක් වෙන් කරනු ඇත.

34. ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා භූගෝලීය ආවේනිකත්වය ලබා ගැනීමට මෙම නිෂ්පාදනයන්ගේ අන්‍යන්‍යතාවය සුරක්ෂිත කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව උපකාර කරනු ලබනවා.

රු.මි. 50 ක් වෙන් කරනු ඇත.

35. කෘෂිකාර්මික හා වැවිලි කර්මාන්ත අංශය සඳහා මනා ජල කළමනාකරණ ප්‍රවේශයක් තහවුරු කරමින් එම අංශයන්ට ආධාර පිණිස මොරගහකන්ද - කළුගඟ බහු කාර්යය

රු.මි. 12,000 ක් වෙන් කර ඇත.

සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ 2020 වන විට නිම කෙරෙනු ඇත. ඒ අනුව යල හා මහ දෙකන්නයෙහිම වගාවන් සිදු කිරීම තහවුරු කිරීම සඳහා මොරගහ කන්ද ජලාශයේ සිට ජලය හිඟ කලාපවලට ජලය බෙදා හැරීම සඳහා වයඹ මහ ඇළ, මිනිපේ සහ උතුරු මැද පළාත දක්වා දිවෙන ඇළ මාර්ගයන් හි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබේ. මේ සඳහා මේ වන විටත් රු. මිලියන 12,000 ක් වෙන් කොට ඇත. වතු කම්කරු ජනතාවගේ වැටුප් ගැටළුව නිරවුල් කිරීම සඳහා තේ මණ්ඩලය සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබා දෙනවා.

36. "නංවම් ලංකා" ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායයන් සංවර්ධන වැඩසටහන සඳහා සහාය ලබා දීමට මා යෝජනා කරනවා.

රු.මි. 2,000 ක් වෙන් කරනු ඇත.

37. දැනට වැඩ ආරම්භ කර ඇති දැල්ලු මය ව්‍යාපෘතිය, මැණික් ගඟ වාරි ව්‍යාපෘතිය හා මොරැන්න ජලාශ ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති 07 ක ජල මාර්ග හා ප්‍රධාන වැඩ නිම කිරීමට තව දුරටත් අතිරේක වශයෙන් රුපියල් මිලියන 2,410 ක් 2019 වසර සඳහා වෙන් කරනු ලැබේ. මෙමගින් කෘෂිකර්මාන්තයේ නියැලී පවුල් 21,000 කට සෘජුව ප්‍රතිලාභ සැලසෙනු ඇත.

රු.මි. 2,410 ක් වෙන් කර ඇත.

38. ගරු කථානායකතුමනි, ශ්‍රී ලාංකීය ධීවර නිෂ්පාදනය සඳහා යුරෝපා සංගමයේ වෙළඳපල විවෘත කිරීමත් සමඟම යුරෝපා සංගමයට පමණක් මත්ස්‍ය අපනයනය සියයට 14 කින් වැඩි වී ඇත. එනම් ඇ.ඩො. මිලියන 290 දක්වා එහි වටිනාකම් වැඩි වී තිබෙනවා. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් නිෂ්පාදන ප්‍රමිතිය පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙන් සැපයුම තවදුරටත් සීමා වී තිබෙනවා.

39. ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති ධීවර වරායන්, නැංගුරම්පලවල් හා ගොඩබැරීමේ ස්ථානවල වැඩ නිම කිරීමට, පේදුරුතුඩුව හා පේසාලේ නව ධීවර වරාය දෙකක් ඉදිකිරීමට, මණ්ඩනිව් හි නැංගුරම්පලක් ඉදිකිරීමට රු. මිලියන 1,300 ක් දැනටමත් වෙන් කර ඇත.

රු.මි. 1,300 ක් වෙන් කර ඇත.

40. සාම්ප්‍රදායික යොත්පන්න සහ බහුදින යාත්‍රාවල මාළු කල්තබා ගැනීම සහ ආරක්ෂිත ප්‍රමිතීන් දියුණු කිරීම සඳහා අවශ්‍ය උපකාර ලබා දෙනවා. ඒ අනුව, ශීතාගාර ස්ථාපිත කිරීම, ගුණාත්මකව හා ආරක්ෂිතව මසුන් ඇල්ලීමේ තත්ත්වය දියුණු කිරීමේ ක්‍රමවේද හා හදිසි අවස්ථාවන් පෙන්වුම් කරන ගුවන්විදුලි සංඥා උපකරණ හා මුහුදට වැටුණු ධීවරයන් සොයා ගැනීමේ උපකරණ ආදිය මිල දී ගැනීමට දැරිය යුතු පිරිවැය සියයට 50 ක් රජය විසින් දරනු ලබන අතර 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ 'රන් අස්වැන්න' ණය යෝජනා ක්‍රමයෙන් ඉතිරි සියයට 50 ක මුදල ලබා දීමට කටයුතු කරනවා. (විස්තර සටහන් අංක III ආ 1.1)

රු.මි. 300 ක් වෙන් කරනු ලැබේ.

සංවේදී සමාජයක් කරා

41. ප්‍රාථමික පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම පිණිස නොමිලේ කිරි විදුරුවක් රටේ සියළුම ග්‍රාමීය පාසල්වල ලබුන් සඳහා ලබා දීමට කටයුතු කරනවා.

රු.මි. 1,000 ක් වෙන් කර ඇත.

42. ගරු කථානායකතුමනි, සියළු පුද්ගලයින්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. විශේෂයෙන්ම සමාජයේ අවදානමට භාජනය වන හා ආන්තිකරණයට ලක් වී ඇති පුද්ගලයින්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතු බැව් අප විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, ආර්ථික නිදහස හා ජනතාව සවිබල ගැන්වීම් වලකාලන අසමතුලිතතාවයන් පිටුදැකිය යුතු වෙනවා.

43. ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් මට්ටමට පත් වී ඇතත් රුපියල් මිලියන ගණන් ආයෝජනය කරමින් නවීන පන්තියේ අධිවේගී මාර්ග ව්‍යාපෘති හා නගර සංවර්ධන ව්‍යාපෘති ආදිය ක්‍රියාත්මක කළ ද නිවාස 260,000 තරම් ප්‍රමාණයක මූලික සනීපාරක්ෂක පහසුකම්වත් නැත. උදාහරණයක් ලෙස කැලිෆෝනියාවේ ඉදිකර ඇති මාදිලියේ අධිවේගී මාර්ග, චීනයේ වැනි රටවල ඉදිකර ඇති ආකාරයේ සම්මන්ත්‍රණශාලා සහ ක්‍රීඩාගාර වැනි දැවැන්ත ගණයේ ව්‍යාපෘති ඉදිකර ඇතත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මූලික සනීපාරක්ෂක පහසුකම්වත් නොමැති නිවාස 15,000ක් පමණ තිබෙනවා.

රු.මි. 4,000 ක් වෙන් කර ඇත.

දිවයින පුරා පවත්නා එවැනි නිවාස සියල්ලටම මූලික සනීපාරක්ෂක පහසුකම් වසර දෙකක් තුළ සපයමින් පුරවැසියන් දශ ලක්ෂයකට ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනවා. (විස්තර සටහන් III ඇ)

44. බොහෝ බස් නැවතුම්පලවල හා දුම්රිය ස්ථානවල ඇති සනීපාරක්ෂක පහසුකම් අතිශය අප්‍රසන්න මට්ටමක පවතිනවා. එම නිසා එම පහසුකම් වැඩි දියුණු කිරීමට අරමුදල් වෙන් කරනු ලබනවා. ඒ අනුව, කාන්තාවන් හා පිරිමින් මෙන්ම විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන්ට ද එම පහසුකම් සැපයීමට කටයුතු කරනවා. එම පහසුකම් ගොඩනැංවීමෙන් අනතුරුව ඒවා නඩත්තු කිරීම පිණිස පෞද්ගලික අංශයට ආරාධනා කරනවා.

රු.මි. 1,000 ක් වෙන් කරනු ලැබේ.

45. ගරු කථානායකතුමනි, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 50 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිසුවියන් වීම පිළිබඳව අප ආඩම්බර වුව ද ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය සියයට 30 ක් පමණක් වේ. ඒ නිසා ඔවුන් මූල්‍යමය වශයෙන් යැපෙන්නන් මෙන්ම සමාජයේ බල නොගැන්වූ කොටසක් බවට පත්වී තිබෙනවා. ළමා සහ වැඩිහිටියන් සුරැකීමේ පහසුකම්වල පවත්නා උග්‍රතාවය සහ අනාගත කම්කරු නීති පැවතීම හේතුවෙන් කාන්තාවන් කිසිදා ශ්‍රමබලකායට එක් නොවීම හෝ ශ්‍රම බලකායට එක් වූ අය හැර යාමට හේතු වී තිබෙනවා.

46. ඒ අනුව, සේවකයින් 250කට වැඩි සංඛ්‍යාවක් සහිත වාණිජ ආයතනවල ළමා සුරැකීමේ පහසුකම් සහිත මධ්‍යස්ථාන ඉදිකිරීම දිරිමත් කරනවා. එසේම, පාසල් වේලාවෙන් පසුව සහ නිවාඩු දිනවලදී දරුවන් රැකබලාගන්නා මධ්‍යස්ථාන, තෝරාගත් පාසල්වල ගොඩනැගීමට ආධාර ලබා දෙනවා. එම පහසුකම් ස්ථාපිත කිරීම සඳහා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක ‘රැකවරණ’ සහන ණය යෝජනා ක්‍රමය මගින් පුද්ගලික අංශයට ද ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. (විස්තර සටහන් III (අ) - 1.15)
47. ළමා සුරැකීමේ මධ්‍යස්ථාන, පාසල් වේලාවෙන් පසුව හා නිවාඩු දිනවලදී ළමුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන හා එවැනි පහසුකම් සපයන ආයතන ගොඩනැගීම හා පවත්වාගෙන යාම සඳහා වන මාර්ගෝපදේශ හා රෙගුලාසි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ඇත.
48. ශ්‍රමබලකාය සඳහා කාන්තා දායකත්වය සීමාවීම, ආර්ථික වර්ධනයට බාධාවක් බව පැහැදිලිවම හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, තෙමසක ප්‍රසූත නිවාඩු ලබා ගන්නා එක් අයෙකුට මසකට රු. 20,000 ක උපරිමකයට යටත්ව වැටුප් පිරිවැයෙන් සියයට 50ක් සමාගම් බද්දෙන් අතිරේක අඩු කිරීමක් ලෙස සැලකීමට යෝජනා කරනවා. එමගින් පෞද්ගලික අංශයේ සේවා නියුක්ත මව්වරුන් සඳහා මාස තුනක අනිවාර්ය ප්‍රසූත නිවාඩු ලබා දීමට පෞද්ගලික අංශය දිරිමත් කරනු ලබනවා. එසේම ප්‍රසූත නිවාඩු මාස 4 දක්වා ලබා දෙන්නේ නම් 4 වන මාසය සඳහා අතිරේක අඩු කිරීම සියයට 100 ක් දක්වා ලබා දෙනවා. මෙම සහනය වසර 5 ක කාලයක් සඳහා බලපැවැත් වේ.
49. කාන්තාවන් ජනගහනයෙන් සියයට 50 කටත් වඩා නියෝජනය කළ ද ව්‍යාපාරයන් හි ජ්‍යෙෂ්ඨ තනතුරුවල ඔවුන්ගේ නියෝජනය සීමාසහිත වේ. සමාජීය ව්‍යුහාත්මක තත්ත්වයන් හා ව්‍යාපාරික පරිචයන් මෙයට හේතු වී තිබෙනවා. එම නිසා සමාජයේ වැදගත් තීන්දු තීරණ ගැනීමේ කාර්ය භාරයෙන් ඇය බැහැර කොට ඇත. ඒ අනුව, ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වූ කාන්තා නියෝජනය වැඩි කිරීමට ක්‍රමානුකූල ප්‍රවේශයක් මා යෝජනා කරන අතර මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දිරිමත් කරනු ලබනවා. (විස්තර සටහන් III (අ෭)
50. අපේ ආර්ථිකයට කාන්තාවන්ගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමේ අවස්ථාව වැඩි කිරීම සඳහා ඔවුන් හට පහසු වේලා තුළ වැඩ කිරීමටත්, නම්‍යශීලී වැඩකරන වේලාවක් ඇති කිරීමට නිවසේ සිට වැඩ කිරීමටත් හැකි වන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට මම මේ සභාවේ සහයෝගය ඉල්ලා සිටිනවා. මේ මගින් බොහෝ කාන්තාවන් සක්‍රීය ලෙස ආර්ථික ක්‍රියාවලියට සහභාගී වනු ඇත.
51. ගරු කථානායකතුමනි, මේ රටේ වැඩිහිටියන් රැක බලා ගැනීමේ ක්‍රියාවලියේ අසමානතාවයට හේතු වී ඇත්තේ ඒ සඳහා නිසි නියාමනයක් නොමැති නිසාත් එවැනි

රු.මි. 50 ක් වෙන් කරනු ලැබේ.

සේවාවන් සැපයීමේ හිඟකමක් පැවතීම නිසාත්ය. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් “ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය” ශක්තිමත් කර එම කාර්යාලයෙන් සුදුසු නියාමන ක්‍රමවේදයක් ඇති කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ සමඟම වැඩිහිටියන් රැක ගැනීමේ පහසුකම් දියුණු කිරීම පිණිස අදාළ ආයෝජන වැඩි කරන ලෙස පෞද්ගලික අංශයෙන්ද ඉල්ලා සිටිනවා. එවැනි ආයෝජන සඳහා “ රැකවරණය” ණය යෝජනා ක්‍රමය “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ණය පහසුකම් යටතේ හඳුන්වා දෙනවා.

52. වර්තමානයේදී විශේෂ හැකියාවන් සහිත (Differntly Abled) පුද්ගලයන් සඳහා රුපියල් 3000 මාසික දීමනාවක් ගෙවනවා. එම මාසික දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කරන අතරම අඩු ආදායම්ලාභී පුද්ගලයින් 72000 කට එම දීමනාව ලබා දීමට හැකි වන පරිදි රුපියල් මිලියන 4320 ක් ඒ සඳහා වෙන් කරනවා. මෙම අරමුදල් වෙන් කිරීම මගින් දීමනා ලබා ගැනීම සඳහා වන පොරොත්තු ලේඛනය නැති කිරීමට අපට හැකි වෙනවා.

රු.මි.4,320 ක් වෙන් කර ඇත.

53. දුබලතා සහිත විශේෂ හැකියා ඇති අයගේ සේවා නියුක්තිය වැඩි කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීමට කටයුතු කරනවා. පෞද්ගලික ආයතනයක් අවම වශයෙන් එවැනි අය පස් දෙනෙකුත් සේවයේ යොදවා ගන්නේ නම් රුපියල් 15000 ක උපරිමයකට යටත්ව සියයට 50 ක වැටුප් සහනාධාරයක් මාස 24 ක් දක්වා රජය විසින් ලබා දෙනවා.

රු.මි. 200 ක් වෙන් කරනු ලැබේ.

54. දැනට නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් 21,000 කට පමණ රු. 5,000 ක මාසික දීමනාවක් ලබා දෙනවා. මෙම දීමනාව ලබා ගැනීම සඳහා වන පොරොත්තු ලේඛණය නැති කිරීම පිණිස තවත් රෝගීන් 5,000 ක් සඳහා එම දීමනාව ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 1,840 වෙන් කරනු ලබනවා.

55. බොහෝ විට අපගේ හිරගෙවල් පිරි තිබෙන්නේ කුඩු මාගියාවට හසු වූ අහිංසකයන්ගෙන් මිස කුඩු රජවරුන්ගෙන් නොවේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 30 අඩු අය වේ. ඔවුන් නම ගිය අපරාධකරුවන් හා එකට තැබීම එවැන්නක් නිවැරදි කිරීමට ඇති හොඳ ක්‍රමයක් නොවේ. එවැනි අය පුනරුත්ථාපනය කිරීම සඳහා සියළු පහසුකම් සහිතව “Kibbutz” වර්ගයේ ගොවිපලවල් 2 ක් බන්ධනාගාර අධිකාරිය යටතේ අඹේපුස්ස හා විරවිල ඇති කරනවා. මෙම කටයුතු සඳහා පෞද්ගලික අංශය හා සිවිල් සමාජයේ ද සහභාගීත්ව දිරිමත් කරනු ලබනවා.

රු.මි. 250 ක් වෙන් කරනු ලැබේ.

56. සුළු අපරාධ සඳහා වැරදිකරුවන්වූ කාන්තාවන්ගෙන් අද වන විට හිර ගෙවල්වල තද බඳය වැඩි වී ඇත. කිසිදු පරිවර්තනයක් මේවායේ සිදු නොවීමෙන් මේ තත්ත්වය දිගටම පැවතීමට ඉඩ ඇරියහොත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු නම ගිය අපරාධකරුවන් බවට පත්වීම වැළැක්විය නොහැකිය. ඔවුන්ගේ කලා කුසලතා, අත්කම් සහ වෙනත් එලදායී ජීවන කුසලතා වර්ධනය සඳහා වඩා මානුෂීය තත්ත්වයෙන් යුත් පුහුණු ආයතනයක් දොම්පේ ප්‍රදේශයේ ඇති කිරීමට යෝජනා කරනවා.

රු.මි. 50 ක් වෙන් කරනු ලැබේ.

57 ගරු කථානායකතුමනි, 2018 වසර තුළ දී පුද්ගලයින්ගේ නිවාස අවශ්‍යතාවයන් සපුරාලීමේ දී සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා. අපගේ උපායමාර්ගය වන්නේ යහපත් නිවාස පදනමක් ඇති කිරීමයි. අවදානමට ලක් වී ඇති නාගරික, ග්‍රාමීය වතු අංශවල හා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කරනවා. මේ සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා ආදර්ශ ගම්මාන වැඩසටහන යොදා ගන්නා අතර 2019 වර්ෂය සඳහා රු. මිලියන 24,500 වෙන් කරනවා.

රු.මි. 24,500 ක් වෙන් කර ඇත.

58 මේ සමඟම උතුරු නැගෙනහිර පළාත්වල ගඩොලින් නිමකරන නිවාස 15,000 ක් ඉදිකිරීමට 2019 වර්ෂයේ දී දැනටමත් වෙන් කරන ලද රු. මිලියන 4,500 යොදා ගනු ලබනවා. මෙම කාර්යය සඳහා තවදුරටත් රු. මිලියන 5,500 ක අතිරේක ප්‍රතිපාදනයක් ද ලබා දෙනවා. උතුරෙන් බලහත්කාරයෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ ගැටළුව විසඳීම සඳහා දැනට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට ද සම්පත් මුදා හරිනු ලබනවා.

රු.මි. 4,500 ක් වෙන් කර ඇත.

රු.මි. 5,500 ක් වෙන් කරනු ලැබේ.

59 ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින් සාධාරණ මිල ගණන් පදනම් වෙමින් මැදි ආදායම් නිවාස ව්‍යාපෘති රැසක් නිම කොට ඇත. වාද්දුව, රාගම, යක්කල, කුණ්ඩසාලේ, බොරැල්ල, පන්නිපිටිය ආදී ප්‍රදේශවල 2019 වසරේ දී එවැනි යෝජනා ක්‍රම කීපයක වැඩ අවසන් කිරීමට මෙන්ම තවත් කිහිපයක් ආරම්භ කිරීමට ද කටයුතු කරනු ලබනවා.

60 කෙසේ වුවද, පළමු වරට නිවාස ලබා ගන්නා මැදි ආදායම්ලාභීන් සඳහා රු. මිලියන 10 දක්වා සියයට 6 පොලී අනුපාතය යටතේ වසර 25 ක ආපසු ගෙවීමේ කාලයක් සහිත 'Home Sweet Home' නම් වූ සහනදායී ණය යෝජනා ක්‍රමයක් රජය විසින් ආරම්භ කරනු ඇත. මෙම ණය යෝජනා ක්‍රමය විවාහ වන තරුණ තරුණියන් සඳහා ඔවුන්ගේ ප්‍රථම නිවාසය මිල දී ගැනීමට හෝ ඉදිකිරීම සඳහා යොදා ගත හැක. පෞද්ගලික අංශය ඉදිකරනු ලබන මධ්‍යම පාන්තික තට්ටු නිවාස මිල දී ගැනීම පිණිස ද "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය යෝජනා ක්‍රමය භාවිතා කළ හැකියි. (විස්තර සටහන් III (අ) 1.14)

61 විදේශගත වූ ශ්‍රමිකයන් ඔවුන්ගේම නිවසක් සාදා ගැනීමේ ගැටළුවකට මුහුණ දී ඇත. එයට විසඳුමක් වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදේශගත ශ්‍රමිකයන් සඳහා "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" යටතේ ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට 'සිහින මාළිගා' ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලබනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රු. මිලියන 10 ක ණයක් අවුරුදු 2 ක ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ද ඇතුළුව අවුරුදු 15 ක ගෙවීමේ කාලයකට ලබා ගත හැකියි. මේ සඳහා සියයට 75 ක පොලියක් රජය විසින් දරනු ලැබේ. තව දුරටත් විදේශ ශ්‍රමිකයින්ගේ පවුල්වලට සහාය දැක්වීමේ පියවරක් ලෙස ජාත්‍යන්තර දුරකථන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කරනවා. (විස්තර සටහන් III (අ) 1.17)

62 තිරසර ආර්ථික වර්ධනයට හා ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම පිණිස කඩිනමින් අපනයන වර්ධනය කිරීමත් අනෙකුත් විදේශ ආදායම් නංවාලීමත් අත්‍යවශ්‍ය වෙනවා. 2018 අයවැය මගින් ප්‍රකාශ කළ පරිදි අපනයන වෙළඳපල ප්‍රවේශ යෝජනා ක්‍රමය හා ජාතික අපනයන ක්‍රමෝපාය දියත් කරනු ලැබුවා. අපනයන වෙළඳපලට පිවිසීමේ වැඩසටහන සඳහා රු. මිලියන 400 ක් වෙන් කර ඇති අතර ජාතික අපනයන ක්‍රමෝපාය සඳහා රු. මිලියන 250 ක් ද වෙන් කරනු ලබනවා. ජාතික අපනයන ක්‍රමෝපාය යටතේ භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය නංවාලීමේ යටිතලපහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳ අන්තර්ගත වෙනවා. එය රාජ්‍ය - පෞද්ගලික දෙඅංශයේ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව, අපනයන නිෂ්පාදන හා ආනයන භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වන තාක්ෂණික පහසුකම් වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා.

රු.මි. 400 ක් වෙන් කර ඇත.

රු.මි. 250 ක් වෙන් කරනු ලැබේ.

63 කලාපීය වටිනාකම් දාමය හා වෙළඳ ගිවිසුම් ජාලය සම්බන්ධ කිරීමේ ක්‍රමෝපායකට රජය අනුගතවී ඇත. සාර්ථකව නිම කරන ලද සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හා එයින් ලබා ගත් අත් දැකීම් දැනට සකවීම් වෙමින් පවතින ඉන්දියා, චීන හා තායිලන්ත වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් යොදා ගනු ලබනවා.

64 ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ඉන්දිය හා චීන වෙළඳපලට පිවිසීම සඳහා ක්‍රමෝපායන් සකස් කරනවා. වෙළඳපලවල දැනටමත් ජයග්‍රහණයන් අත් කරගත් ව්‍යවසායකයන්ගේ අත්දැකීම් මේ සඳහා යොදා ගනු ලබනවා. ට්‍රේඩ් හවුස් (Trade Houses) නිර්මාණය කිරීමේ වැඩසටහනක් මගින් මෙම කාර්යයන් තව දුරටත් දිරිමත් කරනු ලබනවා. මේ සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ද ලබා ගන්නවා. Trade Houses වැඩසටහන මගින් ශ්‍රී ලාංකික සමාම්වල, බෙදාහැරීම් ජාලවලට මිලදී ගන්නන්ගේ ජාලවලට සහ වෙළඳපල අනෙකුත් පහසුකම්වලට පිවිසීමට ඉඩ ලැබෙනවා.

රු.මි. 50 ක් වෙන් කරනු ලැබේ.

65 2017 නොවැම්බර් අයවැය යෝජනා පරිදි අයිතම 1200 කට අදාළ තීරු බදු හා සමගාමී බදු ඉවත් කළා. ජීවන වියදම පහත දැමීම හා ආර්ථික තරගකාරීත්වය වර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කළා. එය 2019 වසර සඳහා ද තව දුරටත් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. සියළු සංයෝජිත වර්ගීකරණ සංකේතාංක වලට අදාළ සෙස් බදු පියවරින් පියවර ඉවත් කිරීම තව දුරටත් සිදු කරනවා. කර්මාන්ත මේ සඳහා අනුකූලවීමට අවශ්‍ය කාලය ලබා දීමට ආනයන බදු හා සමගාමී බදු පියවරින් පියවර ඉවත් කිරීම වසර 5 ක් තුළ සම්පූර්ණ කරනවා.

66 ව්‍යාපාර සහ ආයෝජන සඳහා දරන මූලික වියදම අඩු කිරීම සඳහා වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බද්ද (සංයෝජිත වර්ගීකරණ අංක 84 සහ 85) යන්ත්‍ර සහ උපකරණ සඳහා සියයට 2.5 උපරිමයකට යටත්ව අඩු කිරීමට යෝජනා කිරීම කරනු ලැබේ. ඉදිකිරීම්, සංචාරක සහ නිෂ්පාදන ආයතනවල අතරමැදි භාණ්ඩ සඳහා පිරිවැය

ඉහළ දමන සෙස් බද්ද අඩු කිරීමේ වැඩසටහන වේගවත් කිරීම සඳහා වසර තුනක් තුළ අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරමි.

67. මෙම ක්‍රියාවලියෙන් ආනයන මගින් ඇතිවන විශාල තරගකාරීත්වයට මුහුණ දීම සඳහා ගෘහස්ථ කර්මාන්තවලට විශාල පිටුබලයක් ලබා දෙනවා. ප්‍රතිතෝලන සහ ආරක්ෂිත නීති සම්පාදන අවස්ථා මෙම පාර්ලිමේන්තුව මගින් දැනටමත් සම්පාදනය කර ඇත. ඊට අතිරේක තාක්ෂණය සහ පුහුණුව ඉහළ නැංවීම සඳහා දැරිය යුතු පිරිවැයට මුහුණ දීමට අපහසු ආයතන සහ පුද්ගලයන් සඳහා ව්‍යාපාර ගැලපීමේ වැඩටසහන් ක්‍රමානුකූලව නිර්මාණය කර ඇත.

සියළුම සංයෝජන වර්ගීකරණ අංකවලින් සියයට 10 සංවේදී අයිතම ලෙස සලකන අතර එම අයිතම කොටස් වශයෙන් ක්‍රියාත්මක වන තීරු බදු හා සමගාමී බදු සඳහා අදාළ කරනු නොලැබේ. එසේම, ආනයනික නිෂ්පාදන ඇතුළු සියළුම නිෂ්පාදන සඳහා ගුණාත්මක ප්‍රමිතිය සහතික කිරීම සඳහා ජාතික ගුණාත්මක යටිතල පහසුකම් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගනු ඇත.

68. ඊට අනුකූලව වෙළඳ ගැලපීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට වෙළඳ හා ඵලදායීතා කොමිෂමක් ජාත්‍යන්තර වෙළඳ කටයුතු සහ සංවර්ධන උපාය මාර්ග අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. වසර දෙකක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

රු.මි. 250 ක් වෙන් කරනු ලැබේ.

69. ශ්‍රී ලාංකික සමාගම් විසින් සිදු කරනු ලබන නව නිපැයුම් හා තාක්ෂණයන්ට උදව් කිරීම සඳහා ව්‍යවසායකත්ව නව නිපැයුම් වැඩටහන ක්‍රියාත්මක කරනු ලැබේ. තවද, සංකල්ප සනාත කිරීම (proof of concept), ආකෘතීන් (phototyping), පර්යේෂණ හා සංවර්ධනය (R&D) සහ තාක්ෂණ යොදා ගැනීම සඳහා ගැලපුම් ප්‍රදාන (matching grant) ලබා දෙමින් වසර තුනක් ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

රු.මි. 50 ක් වෙන් කරනු ලැබේ.

70. අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීමට අදාළව පසුගිය අයවැය මගින් හඳුන්වා දෙන ලද සීමිත වගකීම් හවුල් ව්‍යාපාර ක්‍රමය සඳහා මූලික කෙටුම්පත් සකස් කර අවසන්ව ඇති අතර මේ වසරේ දී එහි නෛතික රාමුව සම්පූර්ණ කිරීමට අදාළ කටයුතු සිදු කිරීමට යෝජනා කරනවා.

71. බැංකු මගින් කරනු ලබන මූල්‍ය සම්පාදනයෙන් ඔබ්බට ගිය ප්‍රාග්ධන වෙළඳපලක් සංවර්ධනය කිරීමේ දේශීය අවශ්‍යතාවයක් මතු වී ඇත. ප්‍රබල ද්‍රවශීලී ණය ප්‍රාග්ධන වෙළඳපලක ප්‍රධාන මූලිකාංගය වන්නේ රජයේ සුරැකුම්පත් වෙළඳපලයි. ඒ සඳහා තැන්පතු සහතිකවලින් තොර සංවර්ධන ණයකර හා තීරු බදු සහිත කුපන් භාණ්ඩාගාර බිල්පත් ලෙස අපි හඳුන්වා දෙනවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව ඉදිරියේ දී යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමයි.

72 මෙතෙක් ලබා ගත් ඉහළම විදේශ සෘජු ආයෝජන ප්‍රමාණය 2017 හා 2018 වසරවල ලබා ගැනීමට හැකි වූ අතර විදේශ ආයෝජන තව දුරටත් රට තුළ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එම නිසා ඉහළ වටිනාකමක් සහිත ආයෝජන සඳහා දිරි ගැන්වීමේ වැඩසටහනක් යෝජනා කරනවා. මෙයට ආයෝජන වටිනාකමින් සියයට 150 ක් තරම් සැලකිය යුතු ප්‍රාග්ධන දීමනාවක් සහ ආයෝජනය කරනු ලබන අවස්ථාවේ දෙනු ලබන ඇ. ඩොලර් මිලියන 50 , 100, හා 1,000 ට වැඩි ආයෝජන සඳහා වූ බදු සහන ද ඇතුළත් වේ. (විස්තර සටහන් III (ඇ))

73 පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කර්මාන්ත විසින් හඳුනාගෙන ඇති වැදගත් නිරීක්ෂණ සැලකිල්ලට ගෙන දේශීය ආදායම් පනතට අවශ්‍ය සංශෝධන සිදු කරනු ලබනවා. (තාක්ෂණික සටහන්වල මේ පිළිබඳ විස්තර දක්වා ඇත.)

74 අපනයන ප්‍රවර්ධනය උදෙසා තවදුරටත් බිංගිරිය සහ වගවත්ත කර්මාන්තපුර සඳහා පහසුකම් වැඩි දියුණු කිරීමට යෝජනා කරනවා.

රු.මි. 500 ක් වෙන් කරනු ලැබේ.

75 කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ කන්කසන්තුරය, නැගෙනහිර මාන්තොයි, පරන්තන්, කොන්ඩාවිච්චි, කින්නියා, සමන්තුරේ සහ ත්‍රිකුණාමල ප්‍රදේශවල කර්මාන්තපුර ඉදිකරනු ඇත.

රු.මි. 1,000 ක් වෙන් කරනු ලැබේ.

76 තොරතුරු තාක්ෂණ මූලාරම්භයන් "Arts to Science Interiship" වැඩසටහන යටතේ IT-BPM සහ KPO ආයතන මගින් ප්‍රධාන වශයෙන් රැකියා විරහිත කලා උපාධිධාරීන් 1000 ක් පුහුණු කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා රජය විසින් මාස 12 ක කාලසීමාවක් සඳහා මාසික වේතනයෙන් සියයට 50 හෝ රු. 25,000 උපරිමයක් දක්වා ගෙවීම් කිරීමට දැනමටත් රුපියල් මිලියන 300 ක් වෙන් කර තිබෙනවා.

රු.මි. 300 ක් වෙන් කර ඇත.

77 තොරතුරු තාක්ෂණික සේවාවන්හි නිරත වූවන් සඳහා සමාගම් විසින් වැටුප් ගෙවීම සඳහා දරනු ලබන අතිරේක පිරිවැයෙන් සියයට 35 අඩු කිරීම සඳහා එම සේවාවන්ට බඳවා ගැනීමේ අවම සුදුසුකම් පහළ දැමීමට කටයුතු කරනු ලබනවා.

78 නාවික, රේගු, ආගමන විගමන, නිරෝධායන සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITT) , ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය (SL SI) හා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජනායතනය (NARA) වැනි ජාතික මට්ටමේ තත්ත්ව පාලන ආයතනවලින් සමන්විත ඒකාබද්ධ මුහුදු සීමා පාලන ඒකකයක් හඳුන්වා දීමට කටයුතු කරනවා. එසේම රට තුළට නීති විරෝධී භාණ්ඩ රැගෙන ඒම සහ මත් ද්‍රව්‍ය වෙළෙඳාම තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව සිය සමුද්‍රීය ඒකකය ප්‍රතිස්ථාපනය කරනු ඇත.

රු.මි. 250 ක් වෙන් කරනු ලැබේ.

79. රජය නව රේගු පනතක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී. කෙසේ වෙතත්, විනිවිදභාවය වැඩිකිරීම සහ උපදේශනය, අභියාචනා ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ අවදානම් කළමනාකරණය මගින් වෙළඳාම දියුණු කිරීමට පහසුකම් සැලසීම සඳහා අදාළ මූලික සංශෝධන අන්තර්කාලීනව හඳුන්වාදීමට යෝජනා කරමි. මේ අතරින්

උපදේශනය සඳහා අනුබල දෙන්නා වූ සංශෝධන ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමට ද කටයුතු කරනු ලැබේ.

රු.මි. 250 ක් වෙන් කරනු ලැබේ.

80. ආදායම් රැස්කරන අපගේ ප්‍රධානතම දෙපාර්තමේන්තු වන රේගුව, දේශීය ආදායම්, සුරාබදු යන ආයතනවල ඔවුන්ගේ ආදායම් රැස්කිරීමේ පදනම් පුළුල් කිරීම, එකතු කරන මුළු ආදායම වැඩිකිරීම සහ ආදායම් කාන්දුවීම හා ගෙවීම් පැහැරගැනීම අවම කිරීම උදෙසා පියවර ගැනීමට ආදායම් බුද්ධි ඒකකයක් මුදල් අමාත්‍යාංශයෙහි පිහිටුවීමට ද කටයුතු කරනවා.
81. හඳුනාගනු ලැබූ අඩු අවදානම් වෙළෙඳුන් හා නිශ්කාෂණ නියෝජිතයන්ගේ නිශ්කාශණ කටයුතු කඩිනම් කිරීම පිණිස 2019 වර්ෂයේදී රේගුව විසින් බලයලත් ආර්ථික මෙහෙයවන්නේ වැඩසටහන දියත් කරනු ලබයි. මේ ආකාරයෙන් නිශ්කාෂණ කටයුතු අවදානම පාදක කොට ගෙන සිදු කිරීම මඟින් නීතිරීතිවලට අනුකූලතාවයක් දක්වන වෙළෙඳුන් සඳහා පහසුකම් සපයන අතර අධි අවදානම් බහාලුම් සඳහා වැඩි වශයෙන් සිය සම්පත් යෙදවීමට රේගුවට හැකි වනු ඇත .
82. පාරිභෝගික ආරක්ෂාව පිණිස නිශ්චිත අයිතමයන් සඳහා පාලිත මිල ගණන් රජය විසින් පනවා ඇත. කෙසේ වෙතත්, බාධාවකින් තොරව සැපයුම සහතික කිරීම සඳහා සාධාරණ මිල ගැලපුම් කිරීම අවශ්‍යතාවයක් වී ඇත. මේ කරා යොමුවීමේදී, විනිමය අනුපාත උච්ඡාවචනය හා අනෙකුත් විචල්‍යයන් සැලකිල්ලට ගෙන කාර්තුමය වශයෙන් ඒවා සමාලෝචනය කිරීම සඳහා රජය විසින් ක්‍රමවේදයක් හඳුන්වාදෙනු ඇත.
83. මැණික් කැපීම හා ඔප දැමීම සඳහා ආනයනය කෙරෙන යන්ත්‍රෝපකරණ මත පනවා ඇති වරාය හා ගුවන්තොටුපොල බදු, රේගු බදු මෙන්ම ආනයනික නොකැපූ මැණික් ගල් මත පනවා ඇති වරාය හා ගුවන්තොටුපොල බදු සියයට 7.5 සිට සියයට 2.5 දක්වා අඩු කිරීමෙන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට සහාය දෙනු ඇත.
84. සංචාරක කර්මාන්තය, ආර්ථික වර්ධනය සඳහා කෙටි කාලයක් තුළ දායක වීමට ඉහළ විභවයක් ඇති ප්‍රධාන අංශයකි. මෙම අංශයේ පවත්නා ආවේණික පිරිවැය හඳුනාගනිමින් සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි හෝටල් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ලැබීම් මත පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමට කටයුතු කරනු ඇත.
85. සංචාරක නියෝජිතයන් විසින් ඇ.එ.ජ. ඩොලර් අගයෙන් නිකුත් කරන ඉන්වොයිස් සඳහා එම මුදලින්ම ගෙවීම් කිරීම අනිවාර්ය කිරීමට යෝජනා කරමි. මේ සඳහා අවශ්‍ය වන්නා වූ මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරනු ඇත.
86. ගරු කථානායකතුමනි, දියුණු තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ජාල ඔස්සේ හෝටල් පහසුකම් වෙන්කරවා ගැනීම හේතුවෙන් සම්ප්‍රදායික හෝටල් කර්මාන්තය වෙනස් වී,

සංචාරක ක්ෂේත්‍රයේ අවිධිමත් අංශය පුළුල් වී එහි විධිමත් නියාමනයක් නොමැති තත්ත්වයට පත් ව ඇත.

87. අන්තර්ජාලය ඔස්සේ හෝටල් පහසුකම් වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදයෙහි ඇති වාසි පිළිගන්නා අතරේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ක්‍රමයෙන් විධිමත් ආර්ථික ක්‍රියාවලියට අවතීර්ණ කරවීමේ අවශ්‍යතාව අප අවබෝධ කරගෙන සිටිනවා. ඒ අනුව, 2020 අප්‍රේල් මස 01 දිනෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ නවාතැන් පහසුකම් වෙන් කිරීමට අවසර ලබාදෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 05 කට වඩා වැඩි හෝටල් හා එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණි. මෙම කටයුත්ත පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සරල කෙරෙනු ඇත.
88. ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය වැනි නව මාන කරා කර්මාන්ත විවිධාංගීකරණය කිරීමට සහාය වීමේ අපගේ ප්‍රතිපත්තිය අනුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග එක්ව ශ්‍රී ලංකාව අන්තර්ජාතික Go Kart තරඟ පැවැත්වීමේ හිතකර ගමනාන්තයක් බවට ප්‍රවර්ධනය කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කරනු ලබනවා. ඒ වෙනුවෙන් තරඟ සඳහා යොදාගැනෙන Go Kart හා Go Kart ටයර් මත පනවා ඇති රේගු බද්ද හා සෙස් බද්ද ඉවත් කරනු ලබනවා.
89. අපනයන ක්ෂේත්‍රයට අදාළ වන සියයට 14 ක සමාගම් ආදායම් බදු ප්‍රතිශතයට යටත් වන අංශයන්ට අදාළ වන ආර්ථික සේවා ගාස්තු (ESC) සියයට 0.5 සිට සියයට 0.25 දක්වා අඩු කෙරේ. මෙය අපනයන, තොරතුරු තාක්ෂණ සහ සංචාරක, ක්ෂේත්‍රවල අභිවෘද්ධිය සඳහා විශාල පිටුවහලක් වනු ඇත.
90. හෝටල් නවීකරණය සඳහා සහය ලබා දීමට තෝරාගත් අයිතම කිහිපයක් මත අය කරන සෙස් (CESS) බද්ද අඩු කෙරෙනු ඇත.
91. සංචාරක ආකර්ෂණය පවත්වා ස්ථානවල දැනට අසතුටුදායක මට්ටමක පවත්නා සනීපාරක්ෂක පහසුකම්, දැන්වීම් පුවරු, ආරක්ෂිත කුටි, තොරතුරු කුටි යනාදී පොදු පහසුකම් වැඩිදියුණු කිරීම හා ස්ථාපනය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් අවශ්‍ය අරමුදල් යොදවනු ඇත.
92. 2019 ජූනි මස 01 දා සිට බලපැවැත්වෙන පරිදි විදේශ සංචාරකයන් අතුරින් ශිෂ්‍ය අනන්‍යතාවක් සනාථ කළ පුද්ගලයන් හා අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ගෙන් ජාතික උද්‍යාන සහ සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන සඳහා අය කරන ඇතුළත් වීමේ ගාස්තුව සියයට 50 කින් අඩු කරනු ලබනවා.
93. දේශීය ඉදිකිරීම් සමාගම්වලට සහායවීම පිණිස, මුළුමනින්ම විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක හැර, දේශීය ඉදිකිරීම් හෝ උපදේශන සමාගමක් සමග

බද්ධ ව්‍යාපාරයක් පිහිටුවීමෙන් තොරව, කිසිදු විදේශීය ඉදිකිරීම් සමාගමකට රජයේ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට ඉඩ ලබානොදෙනු ඇත. මෙය තාක්ෂණය හුවමාරුව මගින් දේශීය සමාගම්වලට ප්‍රතිලාභ සලසා දීමට උපකාරී වනු ඇත.

94. තීරු බදු හා සමාගම් බදු සඳහා යෝජනා සංශෝධනයක් සමග ප්‍රධාන කොන්ත්‍රාකරු මත අය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමෙන් ඉදිකිරීම් පිරිවැය අඩු වනු ඇත.

95. දේපළ සංවර්ධන ක්ෂේත්‍රයට තවදුරටත් සහය වීම සඳහා මම පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනවා.

අ. එක්සත් ජනපද ඩොලර් ලක්ෂ 4ක් හෝ ඊට වඩා මුදලක් මහල් නිවාස සඳහා ආයෝජනය කරන විදේශිකයන්ට අවුරුදු 3 ක් සඳහා නේවාසික වීසා ප්‍රදානය කිරීම. මෙම ක්‍රියාවලිය මෙම වසරේ සිට ක්‍රියාත්මක වේ. එම අදාළ විදේශිකයා ආයෝජනයෙන් ඉවත් වන විට නේවාසික වීසා තවදුරටත් වලංගු නොවනු ඇත.

ආ. ආනයනය කරනු ලබන ඉදිකිරීම් ද්‍රව්‍ය මත පනවා ඇති සෙස් බද්ද සියයට 30 අඩු කිරීමට.

96. සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් 2019 වසරේ සිට සියලුම වාණිජ ගොඩනැගිලි සඳහා අවම බලශක්ති ප්‍රමිතීන් හඳුන්වාදෙනු ලබනවා. ඒ අනුව, දැනට පවත්නා වාණිජ ගොඩනැගිලි සඳහා එම ප්‍රමිතීන්වලට අනුගත වීම උදෙසා වසර 05 ක කාලයක් ලබාදෙනවා.

97. ගරු කථානායකතුමනි, ඉදිකිරීම් කර්මාන්තයේ භාවිත කරන බොහොමයක් ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා අවම ප්‍රමිතීන් පනවා නොතිබීමෙන් දැනට වැඩ නිම කර ඇති ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම්වල තිරසාර බව හා ස්ථාවර බව සම්බන්ධ අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා. ඒ අනුව 2020 අප්‍රේල් මස වන විට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සනීපාරක්ෂක උපකරණ, පයිප්ප, නාන කාමරවල ජල පෙරණ හා ජලනල සඳහා අවම ප්‍රමිතීන් යාවත්කාලීන කර ක්‍රියාත්මක කරනවා. මෙය ජලය අපතේ යාම වළක්වා ගැනීමේ මූලික විසඳුමක් ද වනු ඇත.

දැනුම මගින් මෙහෙයවනු ලබන කුසලතා පූර්ණ සමාජයක්

98. ගරු කථානායකතුමනි, අධ්‍යාපනය සඳහා වූ අපගේ ආයෝජන උපාය මාර්ගය යටිතල පහසුකම් සුලභතාවය සහ විෂය නිර්දේශ හා ගුරු පුහුණුව වර්ධනය කිරීම තුළින් ශිෂ්‍යයන්ගේ විශිෂ්ඨතාවය ඔපනැංවීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම යන ද්විත්ව පරමාර්ථය මත මෙහෙයවනු ලබනවා.

99. සෑම දරුවෙකුම සඳහාම 'වසර 13 ක අධ්‍යාපනය තහවුරු කිරීම' සඳහා වන අප රජයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තවදුරටත් සහාය දෙනවා. ඒ අනුව, අප විසින් විද්‍යාගාර, පන්තිකාමර, පුස්තකාල, සනීපාරක්ෂක හා පානීය ජල පහසුකම්, ගුරු නිවාස ආදිය වැඩි දියුණු කිරීම සඳහා දැනටමත් රුපියල් මිලියන 32,000 ක් වෙන්කර තිබෙනවා.

රු.මි. 32,000 ක් වෙන් කර ඇත.

100. ඒ අතරම, දැනට පවතින පහසුකම් යොදා ගනිමින් ගුරුවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය ඇති කිරීම සඳහා තාක්ෂණය යොදා ගනු ලැබේ. මෙම පාඨමාලා පාසල් නිවාඩු කාලයේ දී පවත්වනු ලැබේ.

රු.මි. 100 ක් වෙන් කරනු ලැබේ.

101. ගරු කථානායකතුමනි, අපගේ විෂයමාලා කටපාඩමින් ඉගෙනීම වෙනුවට විශ්ලේෂණාත්මක හා නිර්මාණාත්මක ඉගෙනීම අරමුණු කර ගනිමින් නවීකරණය කරනු ලබනවා. දැනට අවසන් කෙරෙමින් පවතින STEM+A ප්‍රධාන සැලැස්ම අපගේ අනාගත ආයෝජන සඳහා මග පෙන්වනු ඇත. මේ මගින් ගණිතය සමග සංගීතය හෝ ජීවවිද්‍යාව සමග ඉංග්‍රීසි වැනි විෂයයන්ගේ සංකලන හැදෑරීම සඳහා ශිෂ්‍යයන්ට අවස්ථාව සැලසෙනු ඇත.

102. ගරු කථානායකතුමනි, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී භෞතික විද්‍යා, ජීව විද්‍යා, තාක්ෂණය, වාණිජ හා කලා විෂයය ක්ෂේත්‍රයේ රටේ ඉහළම ප්‍රතිඵල පෙන්වනු ලබන්නන් සඳහා හාර්වර්ඩ්, MIT, ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි ඉහළම ගණයේ විශ්වවිද්‍යාලවල උපාධි ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා වන Scholarship for Educational Excellence- SEE අරමුදල දියත් කරන බව මා ඉතාමත් සතුටින් ප්‍රකාශ කරමි. 2019 අගෝස්තු විභාගයේ ප්‍රතිඵල අනුව මෙම ශිෂ්‍යත්ව සඳහා ප්‍රථම කණ්ඩායම තෝරාගනු ලැබේ. එක් එක් විෂය ධාරාවේ ඉහළ ප්‍රතිඵල පෙන්වනු ලබන්නන් සඳහා ශිෂ්‍යත්ව 14 ක් පිරිනමනු ඇත. මෙසේ තෝරාගනු ලබන්නන් නැවත පැමිණ අවම වශයෙන් අවුරුදු 15 ක් ශ්‍රී ලංකාවේ සේවය කළ යුතුය. ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව ගණන ඉදිරි වර්ෂවල දී වැඩි කරනවා.

රු.මි. 500 ක් වෙන් කරනු ලැබේ.

103. පෙර පාසල් අධ්‍යාපනය සඳහා ආයෝජන කිරීම නොසලකා හැර ඇත. පෙර පාසල් නියාමනය කරන්නා ලෙස රජය විසින් තහවුරු කරනු ලැබූ මෙම අංශයේ ආයෝජන දිරි ගැන්වීමට අපේක්ෂා කරනවා.

104. එමෙන්ම, ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය නියාමනය හා පාලනය සඳහා නෛතික රාමුවක් හඳුන්වා දෙනු ලැබේ. ජාතික විෂය මාලා රාමුවක් හඳුන්වා දෙමින් පෙර පාසැල් ගුරුවරුන්ගේ පුහුණුව හා සේවා තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරනු ලබනවා.

105. රජයේ ලියාපදිංචි පෙර පාසල් ස්ථාපනය හා අළුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ඇති අයට පහසුකම් සැලසීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ

පොලියෙන් සියයට 50 ක් රජය දැරීමේ පදනම මත සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. (විස්තර සටහන් III (අ)-1.16)

106. අපගේ විශ්ව විද්‍යාලවල, දේශන ශාලා, මහාචාර්ය ඒකක, දෙපාර්තමේන්තු සංකීර්ණ, ප්‍රසන්නාල හා ආපනශාලා ආදී යටිතල පහසුකම් අවශ්‍යතා සැපිරීම සඳහා දැනටමත් රුපියල් මිලියන 25,000 වෙන් කර ඇත. වයඹ හා සබරගමුව විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය පීඨ සඳහා අනුපූරකයක් ලෙස කුලියාපිටිය හා රත්නපුර රෝහල්වල මහාචාර්ය ඒකක පිහටුවනු ලබනවා. අප රටේ කඩිනමින් සැපිරිය යුතු අවශ්‍යතාවක් වන වෛද්‍ය ක්ෂේත්‍රය හා සහසම්බන්ධිත වෘත්තීන් වෙත ශිෂ්‍යයන් යොමු කිරීමට පහසුකම් සැලසීම සඳහා රුහුණ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයක් පිහිටු වීමට කටයුතු කරනවා. පිළිකා, දියවැඩියා හා ආසාදිත රෝග සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සඳහා කාලයට ගැලපෙන, නව්‍ය තාක්ෂණයෙන් හෙබි විද්‍යාගාරයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ස්ථාපිත කරනවා.

රු.මි. 25,000 ක් වෙන් කර ඇත.

රු.මි. 600 ක් වෙන් කරනු ලැබේ.

107. ගරු කථානායකතුමනි, අපොස උසස්පෙළ සඳහා පෙනී සිටින ශිෂ්‍යයන් 300,000 න් රජයේ විශ්වවිද්‍යාලවල ඇතුළත් වන්නේ 30,000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මූලික උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යයන්ට හැකිවන පරිදි "My Future" ණය යෝජනා ක්‍රමය "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" යටතේ අප හඳුන්වා දෙනු ලබනවා. ශිෂ්‍යයකුට උපරිම රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණයක් ලබා ගත හැකි වන අතර උපාධිය ලබා අවුරුදු 2කට පසු ආපසු ගෙවීම ආරම්භ කර වසර 12 ක් තුළ ගෙවා අවසන් කළ හැකිය. දැනටමත් රුපියල් මිලියන 200 ක් පොලී සහනාධාර සඳහා වෙන්කර ඇත. (විස්තර සටහන් III (අ) - 1.11)

රු.මි. 200 ක් වෙන් කර ඇත.

රැකියාවට කුසලතාවයක්

108. ගරු කථානායකතුමනි, රජය විශාල වශයෙන් වෘත්තීය පුහුණු අංශය සඳහා ආයෝජනය කර ඇතත්, කර්මාන්ත ක්ෂේත්‍රයේ නොවිසඳුනු බොහෝ ප්‍රශ්න කාණ්ඩ 2 ක් යටතේ හඳුනාගත හැකි වෙනවා. එනම් ස්වභක්තියෙන් නැගී සිටිය හැකි නිපුණතාවයෙන් හෙබි පුහුණු ශිල්පීන්, තාක්ෂණ ශිල්පීන් හා තාක්ෂණවේදීන්ගේ හිඟකම හා අවශ්‍ය කුසලතාවයන් නොමැති වීමය. මේ සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ මූලිකත්වයෙන් යුත් ඒකාබද්ධ විසඳුමක් වඩාත් ඵලදායී වේ. ඒ සඳහා පහත විසඳුම් යෝජනා කරනවා.

109. සම්පත් උපරිම වශයෙන් උපයෝජනය කර නොමැති වෘත්තීය පුහුණු ආයතන තෝරාගෙන, එම ආයතන තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම්, සංචාරක ආදී ක්ෂේත්‍රවල තෝරාගත් කර්මාන්ත සමූහ සමඟ සම්බන්ධීකරණය වීමෙන් එම කර්මාන්ත සඳහා අවශ්‍ය වන පුහුණුව ලබා දීම.

110. ප්‍රමුඛ කාර්යයක් ලෙස දෙමළ මාධ්‍ය ගුරුවරු පුහුණු කිරීම උනන්දු කළ යුතු වනවා. ඒ සඳහා රුපියල් මිලියන 400 ක් ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රවර්ධන හා හින්දු කටයුතු අමාත්‍යාංශයට ලබා දීමට යෝජනා කරමි.

රු.මි. 400 ක් වෙන් කරනු ලැබේ.

111. ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට සහය ලබා දෙනු ඇත. මේ සඳහා රුපියල් මිලියන 300 ක් දැනටමත් වෙන් කර ඇත.

රු.මි. 300 ක් වෙන් කර ඇත.

112. සෞඛ්‍ය ආරක්ෂණ අංශය සඳහා අවශ්‍ය කුසලතා ප්‍රවර්ධනය කිරීම හදිසි අවශ්‍යතාවයක් ලෙස අප විසින් හඳුනාගෙන ඇත. ජාත්‍යන්තරව පිළිගත් හෙද පුහුණු පාඨමාලා පැවැත්වීමට පෞද්ගලික අංශය ධෛර්යමත් කරනු ලබන අතර ඒ සඳහා පුහුණුව ලබන එක් අයෙකුට මසකට රු. 10,000 බැගින් වසර 2 ක් සඳහා දීමනාවක් රජය විසින් ලබා දෙනු ඇත. මෙසේ සුදුසුකම් ලබන හෙද හෙදියන්ට රාජ්‍ය නොවන රෝහල්වල රැකියා ලබා ගත හැකි වනු ඇත. ආධුනිකත්ව වැඩසටහන වෘත්තීය ඖෂධවේදීන් සඳහා ද දිරිමත් කරනවා. ඖෂධ සමාගම් විසින් එවැනි විද්‍යාවේදී උපාධිධාරීන් වසරක කාලයක් සඳහා බඳවාගෙන, ආධුනිකත්ව පුහුණුවක් ලබා දෙන අතර එම පුහුණුව යෝග්‍ය නියාමන ආයතනයක් විසින් නියාමනය කළ යුතු වෙනවා. රජය විසින් එවැනි ආධුනිකයෙකුට රු. 15,000 ක මාසික දීමනාවක් එක් අවුරුද්දක කාලයක් සඳහා ලබා දෙනවා. එවැනි ආධුනිකත්ව වැඩසටහන්වල සාර්ථකත්වය අනෙකුත් කර්මාන්ත සඳහා ද ඉදිරියේ දී යොදා ගැනීමට කටයුතු කරනවා.

රු.මි. 100 ක් වෙන් කරනු ලැබේ.

113. කෘෂිකර්මය, සත්ත්ව පාලනය, විසිතුරු මත්ස්‍ය වගාව ආදී ක්ෂේත්‍රයන් හි හා බැංකෝ යන්ත්‍ර, මෝටර් ග්‍රේඩර්, ඩෝසර් වැනි බර යන්ත්‍ර භාවිතය පිළිබඳව විශේෂයෙන් අඩු ආදායම්ලාභී පසුබිමකින් පැමිණෙන පිරිසට පුහුණුව ලබා දීම සඳහා වන රජයේ ප්‍රවේශයට සහාය වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉදිරිපත් වී ඇත. තවද, විදුලි කාර්මික ශිල්පීන්, වැද්දුම්කරුවන්, වායුසමීකරන තාක්ෂණශිල්පීන්, හෝජනාගාර සහායකයන් හා ආවර්තකරුවන්, වඩු කාර්මිකයින්, පෙදරේරු හා ජලනල කාර්මිකයින් පුහුණු කිරීමට ද ඔවුන් ඉදිරිපත් වී සිටිනවා. ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික කෙරෙන මෙම පාඨමාලා තෝරාගත් යුද හමුදා කඳවුරුවල ලබා දෙනවා. මෙම පුහුණුවන්නන් සඳහා දීමනාවක් සහ වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණුවන්නන් සඳහා දැනටමත් ලබා දෙන සහනදායී වාර ප්‍රවේශ පත්‍ර ද ලබා දෙනවා.

රු.මි. 100 ක් වෙන් කරනු ලැබේ.

114. ඒ වාගේම යුද හමුදාව විසින්, රටේ විවිධ ප්‍රදේශවල පවතින ඔවුන්ගේ කඳවුරුවල ද අපගේ තරුණ තරුණියන් තෝරාගත් ක්‍රීඩාවන්හි පුහුණු කරනු ලබනවා.

සෞඛ්‍ය සම්පන්න සමාජයක්

115. ගරු කථානායකතුමනි, නව සෞඛ්‍ය උපකරන සඳහා ආයෝජනය , රෝහල් ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් පුනරුත්ථාපනය මෙන්ම අනෙකුත් එවැනි පහසුකම් වෙනුවෙන් සලසාදෙනු ලබන ප්‍රතිපාදන සමඟ යටිතල පහසුකම්

රු.මි. 24,750 ක් වෙන් කර ඇත.

පුනරුත්ථාපනය මෙන්ම අනෙකුත් එවැනි පහසුකම් වෙනුවෙන් සලසා දෙනු ලබන ප්‍රතිපාදන සමඟ යටිතල පහසුකම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිණිස අප විසින් රු. මිලියන 24,750 ක් වෙන් කර තිබෙනවා. මෙය පෙර වර්ෂයේ වෙන් කළ ප්‍රතිපාදනයට සාපෙක්ෂව සියයට 38 ක වැඩිවීමකි.

116. ප්‍රාථමික සුව සත්කාර ඒකක ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් උගව, සබරගමුව, මධ්‍යම හා උතුරු මැද පළාත්වල යොමු කිරීමේ ජාලයක් හරහා රෝගී සත්කාර සම්බන්ධීකරණයට ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ අවදානම් තත්ත්වයේ සිටින රෝගීන් පසු විපරම් කිරීමේ හැකියාව සඳහා පහසුකම් සැලසීමට දැනටමත් රු. මිලියන 1,625 ක් වෙන් කර තිබෙනවා. මෙමගින් එක් රෝගියෙකු හට රෝහල් කිහිපයකින් එකම ප්‍රතිකාර ලබා දීම වළකිනු ඇත.

රු.මි.1,625 ක් වෙන් කර ඇත.

117. අත්‍යවශ්‍ය සේවාවන් සපයන අපගේ 'සුවසැරිය' ගිලන් රථ සේවාව කීර්තියක් අත් කරගෙන තිබෙනවා. තව දුරටත් මෙම සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙනවා. මේ සඳහා රු. මිලියන 600 ක පිරිවැයකින් වසර දෙකක් තුළ මූලික නැවතුම් ස්ථාන 300 ක් ගොඩනගනු ලබනවා. ඒ අතරින්, මූලික නැවතුම් ස්ථාන 100 ක් මේ වසරේ දී ගොඩනැගෙන අතර ඒ සඳහා, රු. මිලියන 200 ක් 2019 වසර සඳහා වෙන් කිරීමට මා යෝජනා කරනවා.

රු.මි. 200 ක් වෙන් කරනු ලැබේ.

118. ගරු කථානායකතුමනි, අප විසින් නිදන්ගත වකුගඩු රෝග සම්බන්ධයෙන් වූ ගැටළුවලට මුහුණ දීම සඳහා සම්පත් වෙන් කිරීම අඛණ්ඩව සිදු කරනු ලබනවා. ඒ අනුව, Ro Water Plants සමඟ රෝහල් 45 ක රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන ශක්තිමත් කරන අතර, අප විසින් නිවසේ දී භාවිතා කළ හැකි රුධිර කාන්දුකරණ උපකරණ සපයනු ලබනවා.

රු.මි. 500 ක් වෙන් කරනු ලැබේ.

119. නිදන්ගත වකුගඩු රෝගවලට බහුලව ගොදුරුවිය හැකි දිස්ත්‍රික්කවල රෝගීන් කල්තබා අනාවරණය කර ගැනීම සඳහා වූ මුල් අවස්ථාවේ පිරික්සීම තව දුරටත් ශක්තිමත් කරනු ලබනවා.

රු.මි. 50 ක් වෙන් කරනු ලැබේ.

120. ජල භීතිකා රෝගය රටින් තුරන් කිරීම සඳහා වූ ජලභීතිකා පාලන ව්‍යාපෘතිය ශක්තිමත් කරනු ලබනවා. මෙම වැයමේ දී රාජ්‍ය නොවන සංවිධානවල අවධානය ද ලබා ගනු ඇත. සත්ව නිෂ්පාදනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අයාලේ යන සුනඛයින් වන්ධ්‍යාකරණය සඳහා පරිපූර්ණ වන්ධ්‍යාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබනවා. මේ සඳහා රු. මිලියන 100 ක් වෙන් කරනු ලැබේ.

රු.මි. 100 ක් වෙන් කරනු ලැබේ.

121. විශේෂයෙන් වියපත් ජනගහනයක් සමඟම බෝ නොවන රෝග පැතිර යාමේ ප්‍රවණතාව මත අසාධ්‍ය රෝග තත්ත්වයන් හි දී සිදු කරන සත්කාර ක්‍රමවේදය හඳුන්වා දීමේ අවශ්‍යතාව මතු වී තිබෙනවා. ඒ අනුව, මෙම සත්කාරක සේවාවේ යෙදෙන වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සපයනු ලබනවා.

රු.මි. 50 ක් වෙන් කරනු ලැබේ.

122. ගරු කථානායකතුමනි, ක්‍රීඩාව, සෞඛ්‍ය සම්පන්න සමාජයක වැදගත් කොටසක්. එයින් නායකත්වය හා කණ්ඩායම් හැඟීම ගොඩනංවයි. අප විසින් ක්‍රීඩාව සඳහා දැනටමත් රු. මිලියන 3,800 ක් වෙන් කර තිබෙනවා. ඊට අමතරව මා පහත සඳහන් දෑ යෝජනා කරනවා.

රු.මි. 3,800 ක් වෙන් කර ඇත.

123. ක්‍රීඩාවල යෙදෙන ග්‍රාමීය තරුණ කොටස් දිරිමත් කරනු පිණිස මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාගාරය හා කොලොන්නාවේ වීරසිංහ මල්ලිමාරවිච්චි ක්‍රීඩා පිටිය වැඩි දියුණු කරනු ලබනවා. මේ සඳහා වසර දෙකක කාලයක් තුළ ක්‍රීඩාංගනයක් සඳහා රුපියල් මිලියන 300 බැගින් සපයනු ලබනවා.

රු.මි. 300 ක් වෙන් කරනු ලැබේ.

124. මළල ක්‍රීඩා, වොලිබෝල්, ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩා දිරිමත් කිරීම පිණිස ජාතික ඔලිම්පික් අරමුදල තර කරනු ඇත.

රු.මි. 100 ක් වෙන් කරනු ලැබේ.

පර්යේෂණ හා සංවර්ධන දිරිමත් කිරීමේ සංස්කෘතිය

125 රටතුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන පර්යේෂණ ආයතන රාශියක් පවතින අතර, බොහොමයක් පර්යේෂණ භාවිතයට ගත හැකි හෝ වාණිජමය විසඳුම් ලෙස හෝ පරිවර්තනය වී නොමැත. එම නිසා ඒවා වෙනුවෙන් සිදු කළ අයෝජනයන් හි එළඳායීතාව ප්‍රශ්නගත වී තිබෙනවා. එබැවින්, පර්යේෂණ ක්ෂේත්‍රයේ ආයෝජනයන් සඳහා අපගේ ප්‍රවේශය සඳහා ප්‍රතිඵල දායකත්වය පදනම් වනු ඇත. එමෙන්ම, ඉදිරි වර්ෂවල අවශ්‍යතාවයන් සපුරාලිය හැකි, අනාගතයට ඔබ්බ පර්යේෂණ සඳහා මෙම වියදම් යොමු කරනවා.

126 පහත සඳහන් තේමාවන් 5 යටතේ වන අභියෝග, විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රජාවට ඉදිරිපත් කර, ඔවුන් හට එම අභියෝග ජය ගැනීම සඳහා වන Science at work challenge අප හඳුන්වා දෙනවා. එම පර්යේෂණ ප්‍රතිඵල තුළින් මතුවන සාධනීය විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරනු ලබනවා.

රු.මි. 50 ක් වෙන් කරනු ලැබේ.

- (අ) කෘෂි හා ධීවර කර්මාන්තවල පසු අස්වනු හානි අඩු කිරීම
- (ආ) වී සහ සුළු හෝග සඳහා ගෝලීය මට්ටමේ අස්වනු ප්‍රමිතයක් නිර්මාණය කිරීම
- (ඇ) අලි මිනිස් ගැටුම සඳහා විසඳුම් සෙවීම
- (ඈ) අඩු පිරිවැයකින් ඉදිකළ හැකි ජීවත් වීමට සුදුසු වර්ග අඩි 1,500 නිවාස ඒකක නිර්මාණය
- (ඉ) දේශීය ඖෂධ පැළෑටි හා ජෛව නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම මගින් ඒවා පෝෂක නිෂ්පාදන බවට පත් කිරීම.

සිත් ඇදගන්නා අපේ නගර

- 127 ගරු කථානායකතුමනි අපගේ නගර ජනතා හිතකාමී තිරසාර හා සමාන සාමාජීය අවකාශයන් සලසන නගරයන් බවට ක්‍රමයෙන් පත් වෙමින් පවතින බව මෙම ගරු සභාව පිළිගනු ඇතැයි මා විශ්වාස කරනවා. ආසියාවේ උද්‍යාන නගරය ලෙස වර්තමානයේ දී කොළඹ හඳුන්වනවා.
128. නාගරික පුනර්ජීව වැඩසටහන (URP) යටතේ දැනටමත් නිවාස ඒකක 8,000 කට වඩා ඉදිකර අවසන් අතර නිවාස 7,500 කට වඩා ඉදිකෙරමින් පවතී. ඒ අතර තවත් නිවාස ඒකක 5,000 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා රු. මිලියන 8,000 ක් වෙන් කරනවා.
- 129 රට තුළ පරිපූර්ණ හා තිරසාර නාගරික පරිසරයක් බිහි කිරීම සඳහා පළාත් 9 ම ආවරණය කෙරෙන පරිදි 'සුබින පුරවර' නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා රු. මිලියන 3,000ක් දැනටමත් වෙන් කර ඇත. මෙම වැඩසටහනට පහසුකම් සැලසීම සඳහා තවත් රු. මිලියන 2,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
- 130 ඇමරිකා එක්සත් ජනපද ආධාර යටතේ 2000 වර්ෂයේ දී ආරම්භ කෙරුණු 'බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය', සම්පූර්ණයෙන්ම නිම කරනු ඇත. එමගින් බේරේ ජලය යථා තත්ත්වයට පත් වනු ඇත.
- 131 අරුචක්කාලු ව්‍යාපෘතිය සඳහා 2019 වර්ෂයේ රජය විසින් වැය කරනු ලබන රු.මිලියන 7,600 ක් පමණ වූ ආයෝජනය හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන ගැටළුවක් වූ සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වර්තමානයේ විසදුම් ලැබෙමින් පවතී. පෞද්ගලික අංශයේ ආයෝජන ද මේ සඳහා යොමු වී ඇත.
- 132 ගංවතුර හා ජලාපවහන කළමනාකරණය කොළඹ ජල ද්‍රෝනියේ ජලය බැසයාමේ ධාරිතාවය වැඩි කිරීම, බේරේ වැව උද්‍යානය, බැද්දගාන උද්‍යානය සහ වේරැස් ගඟ ව්‍යාපෘතිය කොළඹ සහ මහ කොළඹ ප්‍රදේශයේ ගං වතුර අවම කිරීමට පිටුවහලක් වනු ඇත. ඒ සඳහා දැනටමත් රු. මිලියන 10,900 ක් වෙන් කොට ඇත.
- 133 ගරු කථානායකතුමනි, කොළඹ නගරයෙන් ඔබ්බට ගාල්ල, මහනුවර සහ යාපනය දක්වා අපගේ ආයෝජන ව්‍යාප්ත කර ඇත. තෝරාගත් ප්‍රදේශවල ප්‍රවාහන තදබදය කළමනාකරණය කිරීම, කානු පද්ධති පුනරුත්ථාපනය කිරීම හා ගංවතුර අවම කිරීම, නාගරික පහසුකම් වැඩි දියුණු කිරීම පෞරාණික අගයෙන් යුත් සුවිශේෂී ගොඩනැගිලි නැවත ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි පිළිසකර කිරීම හා වෙරළ බාදනය අවම කිරීම ආදිය සඳහා වන ක්‍රියාමාර්ගයන් මෙම ආයෝජනයන් තුළින් ආවරණය වේ. මේ සඳහා රුපියල් මිලියන 9,225 ක මුදලක් වෙන්කර ඇත.

රු.මි. 8,000 ක් වෙන් කර ඇත.

රු.මි. 3,000 ක් වෙන් කර ඇත.

රු.මි. 2,000 ක් වෙන් කරනු ලැබේ.

රු.මි. 800 ක් වෙන් කරනු ලැබේ.

රු.මි. 7,600 ක් වෙන් කර ඇත.

රු.මි. 10,900 ක් වෙන් කර ඇත.

රු.මි. 9,225 ක් වෙන් කර ඇත.

- 134 පසුගිය ගැටුම් සමයේදී විනාශයට ලක්වූ යාපනය නගරයට ප්‍රතිමුර්ථියක් බදු වූ පැරණි නගර ශාලාව ප්‍රතිනිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයකි. ඒ සඳහා රුපියල් මිලියන 700 ක මුදලක් වෙන්කිරීමට මා යෝජනා කරනවා. රු.මි. 700 ක් වෙන් කරනු ලැබේ.
- 135 කන්ද උඩරට උරුමයන් සංරක්ෂිත කොට ආරක්ෂා කරන අතරම ඊටම ආවේණික අත්කම්, ගෘහ නිර්මාණ, සංස්කෘතික අංගයන්, සම්ප්‍රදායන්, දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් සහ පෞරාණික වටිනාකම් සහිත ස්ථාන රැක ගැනීම සඳහා අපගේ විශේෂ අවධානය යොමු කරනවා. රු.මි. 900 ක් වෙන් කරනු ලැබේ.
- 136 පෞරාණික ගොඩනැගිල්ලක් වන බෝගම්බර සිරගෙදර පොදු ස්ථානයක් බවට පරිවර්තනය කර ඉදිරි වසර දෙක තුළදී සංවර්ධනය කෙරෙනු ඇත. ඒ සඳහා රුපියල් මිලියන 750 ක් මේ වසර තුළදී වෙන්කරනවා. රු.මි. 750 ක් වෙන් කරනු ලැබේ.
- 137 කල්මුණේ, වාලච්චේන, තලෙයිමන්නාරම සහ සමන්තුරෙයි නගර සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහයෝගය ලබා දෙනවා. රු.මි. 1,000 ක් වෙන් කරනු ලැබේ.
- 138 ගරු කථානායකතුමනි, වසර 2023 වන විට රජයේ සියලුම ගොඩනැගිලි හා පෞද්ගලික අංශයේ වානිජ ගොඩනැගිලි විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන් සඳහා හිතකර විය යුතු වෙනවා. ඒ අනුව 2020 ජනවාරි මස 01 වන දින සිට ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීමේදී මෙම අවශ්‍යතා සපුරාලීම අනිවාර්ය කෙරෙනවා. එසේම 2022 වන විට විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් උදෙසා හිතකර ලෙස රජයේ සියලු ගොඩනැගිලි සකස් කරනවා.
- 139 වර්ෂ 2020 වන විට පානීය ජල අවශ්‍යතාවයන් අවම වශයෙන් සියයට 60 ක් සපුරාලීම පිණිස රුපියල් මිලියන 45,000 ක් වටිනා පානීය ජලනල ව්‍යාපෘති සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආරම්භ කිරීමට කටයුතුකර තිබෙනවා. ඉදිරි වසර දෙක තුළදී පවුල් ලක්ෂ 2 කට ප්‍රතිලාභ ලබාදෙමින් ගම්මාන 1000 ක් ආවරණය වන ආකාරයට "ප්‍රජා ජල අභිමන්" වැඩසටහන ක්‍රියාත්මක කරනවා. රු.මි. 1,500 ක් වෙන් කරනු ලැබේ.
- 140 ගරු කථානායකතුමනි, අද වන විට දැඩිවාහන තදබදය දෛනික ජීවිතයේ එක් අංගයක් බවට පත්වී තිබෙනවා. මැදි ආදායම් ලබන රටක අවශ්‍යතාවය සපුරාලීමට අපගේ ප්‍රවාහන පද්ධතිය මේ දක්වා සමත් වී නැහැ. ඒකාබද්ධ ආයෝජන ප්‍රවේශයක් ඔස්සේ අපගේ ප්‍රවාහන පද්ධතිය ගොඩනැගීමට කඩිනමින් අවධානය යොමු විය යුතුයි.
- 141 ඉදිරි වසර 05 තුළ දිවයින පුරා ප්‍රවාහන සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් "සහසර" බස් නවීකරණ වැඩසටහන සඳහා ප්‍රමුඛතාවය ලබාදෙනවා. සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ දායකත්වය ලබාදීම සහ ණය පහසුකම් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීම හේතුවෙන් පෞද්ගලික අංශයේ බස්රථ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු වී තිබෙනවා. රු.මි. 1,000 ක් වෙන් කරනු ලැබේ.

මහජනතාවට වඩාත් හිතකර සේවාවක් සැලසීම උදෙසා ඔවුන් අභිප්‍රේරණය වීමට එය බලපා තිබෙනවා.

දැනට මාර්ගයන්හි පවතින අර්බුදකාරී තත්ත්වයන් හා අනතුරු මෙන්ම මහජනතාව පීඩාවට පත්වන අයුරින් අසතුටුදායක ලෙස පවතින තරඟකාරීත්වය වෙනුවට බස් හිමියන් මාසිකව ධාවනය කරන කිලෝ මීටර ප්‍රමාණය පදනම් කරගෙන ගෙවීම් කිරීම පිණිස අන්තර් කාලීන පිළියමක් ලෙස ආදායම් උපකාරී අරමුදලක් පිහිටු වීමට යෝජනා කරනවා.

මධ්‍යම හා බස්නාහිර පළාත් තුළ පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය හඳුන්වා දීම හා GPS තාක්ෂණය යොදා ගනිමින් ඊලඟ බස් රථය හා බස් රථ කාල සටහන පිළිබඳ තෙරතුරු බස් මගීන් වෙත ජංගම උපයෝජන (Mobile App) මගින් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා.

142 මාකුණූරන් ආරම්භ වී මහනුවර, කඩවත, පිටකොටුව හා මොරටුව ඇතුළත් වන පරිදි ඉදිවන නවීන බහුමාදිලි මගී පර්යන්තයන් සමාජ යථාර්තයක් බවට පත්වනු ඇත. බස්රථ ගමනාගමනය 21 වන සියවසේ ආකර්ෂණීය විකල්පය බවට පත්කිරීම පිණිස, ඩිජිටල් දත්ත ධාරාවන් මුළු රට පුරාම සජීවීව සම්බන්ධ කෙරෙන ඒකාබද්ධ බස් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා.

රු.මි. 1,300 ක් වෙන් කර ඇත.

එමගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සියයට 40 ක වෙළෙඳපොළ කොටසක් සහතික කරන අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථ මෙහෙයවන්නන් යන දෙකොටසෙහිම කාර්යක්ෂමතාව වර්ධනය කරනු ලබනවා. මෙම ආයෝජනයන් සඳහා රුපියල් මිලියන 1300 ක් වෙන්කර තිබෙනවා.

143 මීළඟ වසර දෙක තුළ දී ආරක්ෂිත හා භාවිතා කරන්නන්ට මිත්‍රශීලී වන ප්‍රමිතීන්ගෙන් යුත් බස් රථ 250 ක් එකතු කර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාහන ඇතිය වැඩිකරනු ලබනවා. එසේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩාත් හිතකර වන බස්රථ හඳුන්වාදෙනු ලබනවා.

රු.මි. 1,500 ක් වෙන් කරනු ලැබේ.

144 පෞද්ගලික අංශයේ බස් රථ ඇතිය සුබෝපභෝගී බස් රථ 1,000 කින් පුළුල් කිරීම සඳහා, ණය පොලියෙන් සියයට 75 ක් රජය මගින් දරනු ලබන "සිටි රයිඩ්" සහන ණය යෝජනා ක්‍රමය "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" යටතේ හඳුන්වාදෙනු ලබනවා. (විස්තර සටහන් III (ආ) 1.4)

145 ත්‍රී රෝද රථ, විදුලියෙන් ක්‍රියාත්මක වන වඩා පරිසර හිතකාරී, ත්‍රී රෝද රථ බවට පරිවර්තනය කිරීම සහ වැඩි සුවපහසුවකින් යුත් කුඩා කාර් රථ මගින් ප්‍රතිස්ථාපනය කිරීම පිණිස ආධාර ලබා දෙනවා. ඒ සඳහා "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" යටතේ වූ "Mini Taxi - Electric Three Wheeler " ණය යෝජනා ක්‍රමය මගින් ත්‍රී රෝද රථ හිමිකරුවන්ට සහනදායී ණය ලබාදෙනවා. මේ සඳහා රජය විසින් ණය පොලියෙන්

සියයට 75 ක් දරනු ලබන අතර දැනට භාවිතා කරන ත්‍රී රෝද රථ ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ යුතු වෙනවා. (විස්තර සටහන් අංක III (ආ) 1.4)

146 ගරු කථානායකතුමනි, අපගේ දුම්රිය මාර්ග අතිශයින්ම උණ උපයෝජන තත්වයේ පවතිනවා. අප විශ්වාස කරන ආකාරයට පෞද්ගලික අංශය සමග සහයෝගීත්වයෙන් වඩා හොඳ සේවාවක් ලබාදිය හැකි වන, වැඩිදියුණු කරන ලද දුම්රිය සේවාවක් සඳහා ඉතා ඉහල ඉල්ලුමක් පවතී. මේ සඳහා අප විසින් දුම්රිය මැදිරි කල්බදු/කුලී පදනමින් පෞද්ගලික අංශයට ලබාදීමටත් ප්‍රධාන දුම්රිය මාර්ග 4 හි පහසුකම් ඉහල නැංවීමටත් සහය ලබාදෙනවා.

147 මාලමේ-කොටුව සම්බන්ධ කෙරෙන කොළඹ නගරයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය 2019 වර්ෂයේදී ආරම්භ කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 5000 වෙන් කරනවා.

රු.මි. 5,000 ක් වෙන් කර ඇත.

148 ගරු කථානායකතුමනි, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව සහ පිටත වටරවුම් මාර්ගය 2019 වර්ෂයේදී සම්පූර්ණ කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ II කොටසෙහි වැඩ අඛණ්ඩව සිදුකෙරෙන අතරම, I සහ III කොටසෙහි වැඩ කටයුතුද ආරම්භ කරනු ලබනවා. රත්නපුර දිස්ත්‍රික්කය, දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු 2019 වර්ෂයේදී ආරම්භ කරනවා.

149 "රන්මාවත්" වැඩසටහන - ගරු කථානායකතුමනි, මාර්ග හා අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා රජය විසින් විශාල සම්පත් ප්‍රමාණයක් ආයෝජනය කර තිබෙනවා. අප විසින් 2015 වර්ෂයේ සිට පාරවල්වලට පමණක් රුපියල් මිලියන 700,000 ක් පමණ වැය කර තිබෙනවා. දැනටමත් වියදම් කර ඇති ප්‍රමාණය හැරුණුකොට ඉදිකළ යුතුව ඇති තවත් පාරවල් බොහොමයක් තිබෙනවා. ග්‍රාමීය පාරවල් ඉදිකිරීම සඳහා "ගම්පෙරළිය" වැඩසටහන යටතේ ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. එසේ වුවත්, තවදුරටත් ග්‍රාමීය හා අනෙකුත් පාරවල් සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම සඳහා වන ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින් තවත් රුපියල් මිලියන 10,000 ක් මාර්ග ඉදිකිරීම සඳහා වෙන්කරනු ලබනවා.

රු.මි. 10,000 ක් වෙන් කරනු ලැබේ.

රාජ්‍ය අංශයේ සේවාවන් සම්පාදනය

150. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 1:4.07 අනුපාතය පවත්වා ගනිමින් රුපියල් 10,000 ක මාසික අන්තර්කාලීන දීමනාව සහ විශේෂිත දීමනාව මූලික වැටුපට එකතු කර අධියර පහක් යටතේ 2016 සිට 2020 දක්වා එය ලබා දීමට අපගේ රජය 2016 දී පියවර ගනු ලැබුවා. එහි ප්‍රථිඵලයක් ලෙස අදාල කාලය තුළ රාජ්‍ය අංශයේ වැටුප සියයට 107 කින් වැඩි වුනා. මේ සඳහා 2019 විසර්ජන පනතින් රු. බිලියන 40 ක් වෙන් කර ඇත. ඒ අනුව, පහළ මට්ටමේ රජයේ නිලධාරීන්ගේ වැටුප 2015 දී රුපියල් 11,730 සිට 2020 දී රුපියල් 24,250 දක්වා වැඩි වනු ඇත.

රු.මි. 20,000 ක් වෙන් කරනු ලැබේ.

2015-2020 රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩිවීම

මාසිකව රු.

	2015	2016		2017		2018		2019		2020	
	වැටුප	වැටුප	වැටුප වැඩි වීම	වැටුප	වැටුප වැඩි වීම	වැටුප	වැටුප වැඩි වීම	වැටුප	වැටුප වැඩි වීම	වැටුප	වැටුප වැඩි වීම
කාර්ය සහායක	11,730	14,234	2,504	16,738	5,008	19,242	7,512	21,746	10,016	24,250	12,520
හෙද උපාධිධාරී	15,620	19,001	3,381	22,382	6,762	25,763	10,143	29,144	13,524	32,525	16,905
ගුරු	16,100	19,540	3,440	22,980	6,880	26,420	10,320	29,860	13,760	33,300	17,200
ලේකම්	47,515	57,742	10,227	67,969	20,454	78,146	30,631	88,423	40,908	98,650	51,135

විස්තරාත්මක සටහන - II කොටස 1.4

අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ වැටුප් කොමිෂමේ වර්තාව, ඒ පිළිබඳව පත් කළ තාක්ෂණික කමිටුවේ නිර්දේශ නිකුත් කළ පසුව ක්‍රියාත්මක කරනු ඇත. එබැවින් 2019 ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයින්ට අන්තර්කාලීනව රුපියල් 2,500 ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කරනවා.

151. 2015 දෙසැම්බර් 31 දිනට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් දළ වශයෙන් 560,000 ක් පමණ සිටින අතර ඔවුන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 අනුව ගණනය කරනු ලබනවා. එයට අමතරව 2016 ජනවාරි 1 දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් දළ වශයෙන් 71,000ක් පමණ සිටින අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 අනුව ඔවුන් විශ්‍රාම ගන්නා දින ලැබූ මූලික වැටුප මත ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබා ගන්නවා. මේ අනුව විශ්‍රාම වැටුප් ලබන කණ්ඩායම් දෙකක් අතර විෂමතාවයක් නිර්මාණයවී තිබෙනවා. එනම් 2016 ජනවාරි 1 දිනට පෙර හා පසුව විශ්‍රාම ගිය කණ්ඩායම් අතර විශ්‍රාම වැටුප් විෂමතාවයක් ඇතිවී තිබෙනවා. එම නිසා, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 හි සඳහන් මුල් අදියර දෙක අතුළත් වන පරිදි විශ්‍රාම වැටුප් සංශෝධනය කර 2019 ජූලි 1 දින සිට බලපවත්වන පරිදි ක්‍රියාත්මක කිරීමට මම යෝජනා කරනවා. විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා වන එම සංශෝධනය වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් මිලියන 12,000 ක අමතර ප්‍රතිපාදන වෙන් කිරීමට මා යෝජනා කරනවා. මෙයින් දළ වශයෙන් විශ්‍රාමිකයන් 585,000 ක් ප්‍රතිලාභ ලබනවා. උදාහරණයක් වශයෙන් පහල මට්ටමේ රජයේ විශ්‍රාමිකයෙකුගේ විශ්‍රාම වැටුප අවම වශයෙන් මසකට රුපියල් 1,600 කින් වැඩිවනු ඇත. පළමු පන්තියේ ගුරුවරයෙකුගේ විශ්‍රාම වැටුප අවම වශයෙන් මසකට රුපියල් 4,600 කින් වැඩි වන අතර අමාත්‍යාංශ ලේකම්වරයෙකු සඳහා මාසිකව රුපියල් 12,000 කින් වැඩි වෙනවා. මෙම ගණනය කිරීම සිදුකර ඇත්තේ 2015 දෙසැම්බර් 31 දිනට පෙර විශ්‍රාම ලැබූ සහ වසර 25 ක සේවා කාලයක් ඇති විශ්‍රාමිකයන් පදනම ලෙස යොදාගෙනයි.

රු.මි. 12,000 ක් වෙන් කරනු ලැබේ.

152. පොලිස් දෙපාර්තමේන්තුවේ දීමනා 2017 හා 2018 වසර තුළදී වැඩි කරනු ලැබුවා. කෙසේ වෙතත් ත්‍රිවිධ හමුදාවන්හි ඇතැම් දීමනා වසර විස්සකට වැඩි කාලයක්

රු.මි. 1,175 ක් වෙන් කරනු ලැබේ.

තිස්සේ වැඩි කර නොමැති අතර කමාන්ඩෝ දීමනාව, නිල ඇඳුම් දීමනාව, ගෙවල් කුලී දීමනාව සහ යහපත් පැවැත්මේ දීමනාව 2019 ජූලි 1 දින සිට වැඩි කරනු ලබනවා.

i. ගෙවනු ලබන යහ-පැවැත්මේ දීමනාව පහත පරිදි වේ.

ලාංඡනය	දිනක ගෙවීම (රු.)
1 ලාංඡනය	3.00
2 ලාංඡනය	6.00
3 ලාංඡනය	9.00
4 ලාංඡනය	15.00
5 ලාංඡනය	20.00

ii. 2019 ජනවාරි මස ගෙවන ලද ගෙවල් කුලී දීමනාව 100% කින් වැඩි කරනවා.

iii. නිල ඇඳුම් පවත්වා ගැනීමේ දීමනාව පහත පරිදි වැඩි කරනවා.

මාසිකව (රු.)

විස්තරය	වර්තමාන අගය	නව අගය
බ්ලිෂ්ට් සහ ඉන් ඉහළ	255.00	600.00
කර්නල් සහ ඉන් පහළ	255.00	525.00
සෙසු නිල	170.00	350.00

iv. මාසිකව රු.1,000/- ක් වූ කොමාන්ඩෝ දීමනාව මසකට රු.5,000/- දක්වා (සටහන - ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාවල ද සමාන නිල සඳහා අදාළ වේ.)

153. ගරු කථානායකතුමනි, තාක්ෂණය හා නවීකරණය තුළින් අපගේ රාජ්‍ය අංශයේ ගුණාත්මක තත්ත්වය හා ඵලදායීතාව ඉහළ නැංවීමට අපට අවශ්‍යයි. ඒ ක්‍රියාවලිය සඳහා තවදුරටත් ආධාර ලබා දීමට මා යෝජනා කරනවා.

රු.මි. 400 ක් වෙන් කරනු ලැබේ.

154. විශේෂයෙන් මහජනතාව අතර දැනුවත් කිරීමේ වැඩසටහන්හි නියැලීමට හැකිවන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කරනවා.

රු.මි. 100 ක් වෙන් කරනු ලැබේ.

155. ගරු කථානායකතුමනි, යහපත් පාලනය සහ වගවීම යන අරමුණු ඇතිව, රජයේ ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරීම දැනටමත් ආරම්භකර ඇති අතර එය තවදුරටත් 2019 වර්ෂයේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 800 ට වැඩි ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

රු.මි. 800 ක් වෙන් කර ඇත.

රු.මි. 100 ක් වෙන් කරනු ලැබේ.

156. තාක්ෂණයට ප්‍රවේශ වීමට ඉඩප්‍රස්ථා සලසා දීම හරහා "ග්‍රාම ශක්ති" නිෂ්පාදන ගම්මානයන්හි ව්‍යවසායකයන් සඳහා තව දුරටත් උදව් කරනවා.

රු.මි. 500 ක් වෙන් කරනු ලැබේ.

රු.මි.3,000 ක් වෙන් කර ඇත.

- 157. “ස්මාර්ට් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය මඟින් කුසලතා වර්ධනය හා තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා තව දුරටත් උදව් කරනු ලබනවා.
- 158. යම් ආකාරයකින් ඉලක්ක උල්ලංඝනය වීමක් සිදු වුවහොත් නිවැරදි කිරීමේ ක්‍රමවේදයක්, ඉවත් වීමේ වගන්ති පැහැදිලිව අර්ථ දැක්වීමද ඇතුළත්වන පරිදි රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් සමඟ නීතිමය වශයෙන් බැඳෙන පරිදි 2003 අංක 3 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කරනු ලබනවා.
- 159. පසුගිය අයවැයෙන් යෝජනා කල නව මුදල් නීති පනත කෙටුම්පත් කර තිබෙනවා. මෙම යෝජනා පනත මඟින් මුදල් හා රාජ්‍ය මූල්‍ය අංශයේ විනයක් ඇති කිරීමටත් එම අංශයන් හි දශක ගණනාවක් තිස්සේ පැවති නාස්තිකාරී ගණුදෙනු ඉවත් කිරීමටත් අපේක්ෂා කරනවා.
- 160. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් අයවැයකරණය - ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා අනුකූලව අයවැයකරණයක් සඳහා රජය කැපවී ඇති අතර ශ්‍රම බලකායට කාන්තා සහභාගීත්වය වැඩි කිරීම පිණිස 2018 අයවැය කැඳවීමේදීම අවශ්‍ය සංශෝධන කිරීම තුළින් ඒ සඳහා රජය මූලික අවශ්‍ය පියවර ගෙන ඇත. ප්‍රධාන කාර්යය සාධන දර්ශක 12 ක් මේවන විට හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී මෙය සාක්ෂාත් කරනු සඳහා කටයුතු ආරම්භ කරනු ඇත. මේ සම්බන්ධයෙන් දත්ත රැස් කිරීම සඳහා සෑම අමාත්‍යාංශයක් යටතේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ කේන්ද්‍රීය ඒකකයක් පිහිටුවීමට මා යෝජනා කරනවා.

රු.මි. 500 ක් වෙන් කරනු ලැබේ.

සමාජ ආරක්ෂණ ජාලය

- 161. දුප්පතුන් ඉහළ ආදායම් මට්ටමකට ගෙන ඒමට පහසුකම් සැලසීම සඳහා 1994 දී ආරම්භ කල රජයේ ප්‍රධානතම සුභසාධන වැඩපිළිවල වන “සමෘද්ධි” පීඩාවට හා පීඩනයට පත් ජනතාවට ආරක්ෂණයක් ලබා දීමට පමණක් නොව ඔවුන්ව ශක්තිමත් කිරීම සඳහා සහය වීමටවත් නොහැකිව අවාසනාවන්ත ලෙස අසාර්ථක වී ඇත. බොහොමයක් සමෘද්ධි නිලධාරීන් ඇතැම් දේශපාලන පක්ෂ සමඟ තදින්ම අනුබද්ධ වී ඇති මට්ටමට වැඩසටහන දැන් දේශපාලනීකරණය වී තිබෙනවා.
- 162. මෙම යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමිවිය යුතු අයට හිමි නොවී පක්ෂ සාමාජිකත්වයක් හිමි, ප්‍රතිලාභ ලැබීමට නොසුදුසු බොහෝ පුද්ගලයින් මෙම සහන නිදහසේ භුක්ති විඳිනවා. ඒ පිරිස් සමෘද්ධි නිලධාරීන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙහි ප්‍රතිඵලය වනුයේ “ දුප්පතා දුප්පතා ලෙසම” අබන්ධවම ජීවත්වන දේශපාලන අතකොළ බවට පත්වීමයි. මේ හරහා දුබල පිරිස්වල ආර්ථික නිදහස තව දුරටත් සීමා කර ඇත. අරමුණුගත, විනිවිදභාවයෙන් යුතු, මැනිය හැකි නිර්ණායක මත පදනම්ව සමෘද්ධි ව්‍යාපාරය වඩා ඵලදායී ලෙස සංවිධානය කිරීමට මා යෝජනා කරනවා. මෙමගින් ප්‍රතිලාභ ලැබිය යුතු 600,000 ක පමණ අතිරේක පිරිසක් අළුතින් ප්‍රතිලාභීන් ලෙස එකතුකර ගත හැකිය. මේ සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන්

රු.මි. 50,000 ක් වෙන් කරනු ලැබේ.

කරනු ලබනවා. හිමිකම් ලැබිය යුතු බොහෝ පවුල් මගහැරී ඇත්තේ වෙනත් දේශපාලන පක්ෂවලට ඔවුන් පෙන්වා ඇති පක්ෂපාතීත්වය නිසාය.

- 163. ගරු කථානායකතුමනි, සමෘද්ධිලාභීන් විසින් සැලකිය යුතු අරමුදලක් සමෘද්ධි බැංකුවේ හා අනෙකුත් බැංකුවල දැනට තැන්පත් කර ඇත. සමෘද්ධිලාභීන් එයින් අවම ප්‍රතිලාභයක් ලබන අතර මුදල් ආපසු ගැනීමට ඉඩප්‍රස්ථාවක් ද නැත. නමුත් මේවා ඔවුන්ගේ මුදල්. එම නිසා සියළුම සමෘද්ධි ප්‍රතිලාභීන් හට අනිවාර්ය ඉතිරි කිරීමේ ගිණුමෙන් රුපියල් 30,000 ක් දක්වා මුදලක් මෙම වසරේ අප්‍රේල් හා නෙවැම්බර් මාස දෙකේදී වාරික දෙකකින් සිංහල හින්දු අළුත් අවුරුද්ද හා නත්තල් උත්සවය සඳහා වූ ලාභාංශ වශයෙන් ආපසු ගැනීමට අවසර දීම සඳහා යෝජනා කරනවා.
- 164 වැඩිහිටි ජනගහනය වර්ධනය නිසා වන අභියෝගයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇත. මෙයට විසඳුම් වශයෙන් තිරසාර මූල්‍ය ව්‍යුහයක් සහිත "ජාතික විශ්‍රාම සැලැස්මක්" හඳුන්වා දීමට රජය පියවර ගනු ඇත.

පවිත්‍ර, හරිත හා තිරසාර පරිසරයක්

165 සංරක්ෂණය හා ආරක්ෂණය වඩාත් ඵලදායී වන්නේ සමාජය මෙම ක්‍රියාවලියේ ක්‍රියාකාරී අංශයක් වුවහොත් පමණි. ඒ සඳහා විශේෂයෙන් ශිෂ්‍ය ප්‍රජාව වැනි ස්වේච්ඡා ක්‍රියාකාරීන්ගෙන් සමන්විත වූ ප්‍රජා මූලික හරිත සමාජ "Green Clubs" සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පිහිටුවනු ලැබේ. මිලියන 2.5 ක රුක් රෝපණ වැඩසටහන්, වෙරළ පිරිසිදු කිරීම හා කසළ වර්ගීකරණ කටයුතු කඩිනම් කිරීම සඳහා මෙම හරිත සමාජ දායක වනු ඇත.

රු.මි. 450 ක් වෙන් කරනු ලැබේ.

166 ප්‍රජාවන් අතර ශක්තිමත් බැඳීමක් ඇති කිරීම සඳහා පහසුකම් සැපයීමට කටයුතු කරන අතර අපගේ නගර සහ ගම්මාන හරිතකරණය කිරීමට උපකාරී වන හරිත උද්‍යාන සඳහා වන ආයෝජන තවදුරටත් අඛණ්ඩව සිදුකරනු ඇත. කොළඹ නගර සභාවේ "නගර අලංකරණ" ප්‍රයත්නයේ කොටස්කරුවෙකු වීම සඳහා රුපියල් මිලියන 1000 මුදලක් දැනටමත් වෙන්කර තිබේ.

රු.මි. 1,000 ක් වෙන් කර ඇත.

167 තවද, 'නිල්වලා එළිය' ආදර්ශ උද්‍යාන හා Mega Zone කටයුතු 2019 වර්ෂයේදී නිම කරනු ඇත. ඒ සඳහා රුපියල් මිලියන 1,000 වෙන් කර තිබේ.

රු.මි. 1,000 ක් වෙන් කර ඇත.

168 වෙරළ තීරයේ පරිසර හිතකාමී ශාකයක් වන කඩොලාන, අනෙකුත් වනාන්තර වලට වඩා කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගනු ලබන අතරම බොහෝ සත්ත්ව කොට්ඨාශවලට හිතකර වාසභවනක් එමගින් සපයයි. එමනිසා දේශගුණ විපර්යාසයන් මැඩපැවැත් වීම පිණිස කඩොලාන අත්‍යවශ්‍ය ශාකයන් වී ඇත. එසේ වුවද අපගේ කඩොලාන ගහණය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. එම නිසා කඩොලාන නැවත වගා කිරීම පිණිස සහයෝගය ලබා දෙන අතර එහි පළමු පියවර වශයෙන් පැළ තවාන් පිහිටු වීමට කටයුතු කරනු ලැබේ.

රු.මි. 50 ක් වෙන් කරනු ලැබේ.

169 ආපදාවන්ට ලක් වූ නිවාස පුනරුත්ථාපනය කිරීමට හා අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සඳහා රුපියල් මිලියන 2000 ක මුදලක් යොදවන අතරම තෝරාගත් අධි අවදානම් සහිත දිස්ත්‍රික්කයන්හි අවදානම් සඳහා ගැලපෙන නිවාස හඳුන්වාදීමට කටයුතු කරනු ඇත.

රු.මි. 2,000 ක් වෙන් කර ඇත.

170. ගරු කථානායකතුමනි, මෑත ඉතිහාසයේදී නියඟය හා ගංවතුර නිසා ජීවිත අහිමි වීම මෙන්ම ආදායම් හා දේපළ අහිමි වීමද අප අත්විඳ තිබේ. මෙවැනි ආපදාවල වින්ධිකයන් වන පුද්ගලයන් මෙන්ම ආයතන වලටද සිදුවන හානියේ බලපෑම අවම කිරීමට ඉක්මනින් වන්දි ලබාදිය යුතුයි. මෙම කාර්යය ඵලදායී හා කාර්යක්ෂමව සිදුකිරීමට රුපියල් මිලියන 20,000 ක් ආපදා කළමනාකරණ හදිසි අවස්ථා අරමුදල වෙත මධ්‍යකාලීන පදනමින් වෙන් කරනු ඇත.

රු.මි. 10,000 ක් වෙන් කරනු ලැබේ.

171 NFORM ගෝලීය අවදානම් දර්ශකය යටතේ ස්වභාවික ආපදා වලට ලක් වන ඉහළ අවදානමක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව වර්ගීකරණය කර ඇත. පසුගිය වසර කිහිපයේදී වර්ෂයේ එකම කාල පරිච්ඡේදයක් තුළ රටේ එක් ප්‍රදේශයක ගංවතුර ආපදාවෙන්ද තවත් ප්‍රදේශයක නියඟයෙන්ද ලද පීඩා අප අත්දැක ඇත. ඒ අනුව පීඩාවට ලක් වූ පුද්ගලයන් හා දේපළ වලට ඉක්මනින් වන්දි ගෙවීමටත් ස්වභාවික ආපදාවලින් සිදුවන පීඩාවන් අවම කිරීමටත් අවශ්‍ය සම්පත් වෙන් කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම කාලීන අවශ්‍යතාවක් බවට පත්වී ඇත. ඒ අනුව, රජය 2016 දී හඳුන්වා දුන් ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත. මෙම වර්ෂයේදී රුපියල් මිලියන 1000 ක් ඒ වෙනුවෙන් වෙන් කරමින් දැනට පවත්නා රජයේ වාරිකය රුපියල් 500 සිට 1500 දක්වා වැඩිකරනු ඇත.

රු.මි. 1,000 ක් වෙන් කරනු ලැබේ.

172 දැනටමත් හඳුන්වාදී ඇති ගම්පෙරළිය හා අනෙකුත් සංවර්ධන යෝජනා ක්‍රමවලට අමතරව වියළි කලාපය සංවර්ධන වැඩපිළිවෙලේ ආරම්භක කටයුතු සඳහා කාන්තා, ළමා සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 250 වෙන් කරනු ලබනවා.

රු.මි. 250 ක් වෙන් කරනු ලැබේ.

173 එක් වරක් පමණක් භාවිතයට ගන්නා ජලාස්ථික් බැග්, ඇසුරුම්, ජලාස්ථික් බෝතල්, කෑම ඔතන කොළ වැනි නිෂ්පාදන වැඩිවීමෙන් පාරිසරික පිරිවැය වැඩි වී ඇත. මෙම අංශ වෙනුවෙන් උචිත ජලාස්ථික් භාණ්ඩ (මධ්‍යම පරිසර අධිකාරිය හඳුනා ගන්නා ලද) ආනයනය කරන හා නිෂ්පාදනය කරන ආයතන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ සැප්තැම්බර් පළමු වන දිනට ප්‍රථම ලියාපදිංචි වීම අනිවාර්ය කරනවා.

174. ශ්‍රී ලංකාවේ සමුද්‍රික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය සඳහා මෙන්ම ආරක්ෂා කිරීම පිණිස සමුද්‍ර සංරක්ෂණය සඳහා ඒකාබද්ධ සැලැස්මක් සකස් කරනු ලැබේ. රටට ලැබෙන සමාජ ආර්ථික ප්‍රතිලාභ වැඩිදියුණු කිරීමට උපකාරී වන සමුද්‍රීය ජෛව

විවිධත්ව තීරසාර කළමනාකරණය සඳහා අවශ්‍ය පියවර ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාප ප්‍රකාශයට පත් කිරීම මගින් අත්කර ගැනීමට කටයුතු කරනවා.

කලාව, සංස්කෘතිය සහ ආගම

175 ශ්‍රී ලංකාවේ සංස්කෘතික අගයන් ඉහළ නැංවීම සහ අපගේ සමාජය සාරවත් කිරීම වෙනුවෙන් සංගීතඥයින්, ලේඛකයන් සහ කලාකරුවන්ගේ සුවිශේෂී දායකත්වය අප හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතිය සංවර්ධනය සඳහා නොකඩවා අපගේ රජය සහයෝගය ලබාදෙනු ඇත. තවද, කලාකරුවන් සඳහා පුරස්කාර ගෙවීමේ (Royalty Payment) සාධාරණ ක්‍රමවේදයක් හඳුන්වා දී ක්‍රියාත්මක කරනු ඇත. එමගින් ඔවුන්ගේ නිර්මාණවලින් ගුවන්විදුලිය/රූපවාහිනිය මගින් ප්‍රචාරණය කිරීමේදී හෝ අනෙක් ආකාරයෙන් ප්‍රසිද්ධියට පත්කිරීමේදී එම නිර්මාණ සඳහා ඔවුන් අඛණ්ඩව ප්‍රතිලාභ ලබනු ඇත. මෙමගින් ඔවුන්ට අඛණ්ඩ ආදායම් මාර්ගයක් සැලසෙනවා මෙන්ම ඔවුන්ගේ නිර්මාණ සඳහා ආරක්ෂණයන් ද ලබාදෙනවා. මෙම මූලාරම්භයට තවදුරටත් කරනු ලබන සහායක් ලෙස පුරස්කාර ගෙවීම් මගින් ලැබෙන ආදායම මසකට රුපියල් 50,000 දක්වා සීමාව රඳවාගත් බදු අයකිරීමෙන් නිදහස් කරනු ලබනවා.

176 ගරු කථානායකතුමනි, 'ගම්පෙරළිය' වැඩසටහන යටතේ බෞද්ධ පන්සල් හා අනෙකුත් ආගමික ස්ථානයන් පුනරුත්ථාපනය කිරීමට අප විසින් පියවර ගෙන ඇත. ඒ අනුව එක් ආගමික ස්ථානයක් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනට වෙන් කල රුපියල් ලක්ෂ 5 ක මුදල රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට 2019 වසරේදී අප කටයුතු කරනවා. (විස්තර සටහන් III (අ) - 10)

177 ජාතික විදුලිබල පද්ධතියට සිදුවන බලපෑම අවම කිරීම සඳහාත්, ආගමික ස්ථානයන්හි විදුලි වියදම තව දුරටත් පහල දැමීම සඳහාත්, ගම්පෙරළිය වැඩසටහන යටතේ ආගමික ස්ථාන සඳහා සුර්ය බල ශක්තිය මත විදුලිය ලබා දීමට ක්‍රියා කරනවා. (විස්තර සටහන් III (අ) - 10)

178. මඩු පල්ලිය ආශ්‍රිත යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කරනු ලබනවා.

රු.මි. 200 ක් වෙන් කරනු ලැබේ.

179. ජෝන් ද සිල්වා රඟහලේ නවීන උපකරණ සවිකිරීමත් සමඟ සියළු අළුත්වැඩියා කටයුතු 2020 දී අවසන් කරනවා.

රු.මි. 700 ක් වෙන් කරනු ලැබේ.

180. නව අංශයකින් සමන්විත වන පරිදි ජාතික කලාභවන, නවීකරණය කිරීමට කටයුතු කරනවා.

රු.මි. 100 ක් වෙන් කරනු ලැබේ.

181. ජාත්‍යන්තර ප්‍රාසංගික මධ්‍යස්ථානයක් 2019 වර්ෂයේදී මොරටුවේ ආරම්භ කිරීමට කටයුතු යොදනවා.

රු.මි. 300 ක් වෙන් කරනු ලැබේ.

ආර්ථික සවිබලගැන්වීමෙන් සහජීවනය ලඟා කර ගැනීම

182. ගරු කථානායකතුමනි, උතුරු හා නැගෙනහිර සිටින අපගේ ජනතාව මුහුණපාන ප්‍රධාන ගැටළු විසඳීම සඳහා බහුවිධ උපායමාර්ග පසුගිය වර්ෂයේදී හඳුන්වා දෙන ලදී. ණයබරින් දැඩි ලෙස පීඩාවට පත්වූ අයට සහන සැලසීම සහ ආන්තිකරණයට ලක් වූ පිරිස් ඇතුළත් වන පරිදි තිරසාර ජීවනෝපායක් ඇති කිරීමේ පරමාර්ථ මගින් අපගේ උපායමාර්ග ක්‍රියාත්මක කරනු ලබනවා. පසුගිය කාලයේ සිදුවූ ප්‍රවණ්ඩ ක්‍රියා නැවත ඇති නොවීමට වගබලා ගැනීම හා නීතිය සැමට එකලෙස ක්‍රියාවේ යෙදවීම පිළිබඳ රජයේ කැපවීම තහවුරු කරන රාමුව මගින් මෙම ක්‍රියා මාර්ග තවදුරටත් විධිමත් වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනෙකුත් පාර්ශවයන් විසින් සකස් කරන ලද උතුරු පළාතේ ආර්ථික සංවර්ධන වැඩපිළිවල එළිදැක්වීමට මෑතකදී අපට හැකි වුණා. උතුරු පළාතේ සියලු වැසියන්ට ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම සංවර්ධන රාමුව නිශ්චිත වැඩසැලැස්මකට පරිවර්තනය කිරීමට දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. මේ හා සමාන බලපෑම් ඇති ශ්‍රී ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කවලට ද මෙම වැඩසටහන ව්‍යාප්ත කරනවා. ජාතික සමගිය හා සංහිදියාව පිළිබඳ කාර්යාලය (ONUR) මෙම ජාතික වැඩපිළිවෙලට ආරාධනා කරනවා.

183. අපගේ සංහිදියා වැයම ශක්තිමත් ලෙස සහ අර්ථාන්විතව සන්නිවේදනය කිරීම මෙම ප්‍රදේශවල ක්‍රියාත්මක මෙවැනි වැඩසටහන්වල තිරසාර පැවැත්මට තීරණාත්මක ලෙස බලපානවා. එබැවින් සන්නිවේදන හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලය යටතේ පිහිටුවා ඇති සංහිදියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාල (SCRN) සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.

රු.මි. 200 ක් වෙන් කරනු ලැබේ.

184. මෙම සභාව විසින් හානිපූර්ණය සඳහා වන කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත කර ඇති අතර එහි වැඩකටයුතු 2019 දී ආරම්භ කරනු ඇත. මේ කාර්යය සඳහා අවශ්‍ය සම්පත්, කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් ලෙස සලසනු ලබනවා.

රු.මි. 700 ක් වෙන් කරනු ලැබේ.

185. අතුරුදහන්වීමේ සහතිකය ලබාගෙන ඇති, ආරක්ෂක හමුදාවල සහ පොලීසියේ ක්‍රියාත්මකයේ දී අතුරුදහන් වූ අයද, ඇතුළුව දිවයින පුරා අතුරුදහන් වූ අයගේ පවුල්වලට උපකාර කිරීම සඳහා පිහිටුවා ඇති අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට (OMP) ප්‍රමාණවත් පහසුකම් සලසනු ලබනවා. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවා ඔවුන්ගේ ගැටළු නිරාකරණය කරනතුරු මසකට රුපියල් 6000 ක දීමනාවක් එවැනි අයට ගෙවනු ලබනවා. ජාතික සමගිය හා සංහිදියාව පිළිබඳ කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරනු ලබන ජීවනෝපාය වැඩසටහන්වලට සම්බන්ධවීමට අවශ්‍ය පහසුකම් ප්‍රමුඛතා පදනම මත ලබා දීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පවුල්වලට අවස්ථාව ලබා දෙනවා.

රු.මි. 500 ක් වෙන් කරනු ලැබේ.

186. ගරු කථානායකතුමනි, උතුරු හා නැගෙනහිර සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා “තල් අරමුදල” පිහිටුවනු ලබනවා. රුපියල් මිලියන 5000 ක මූලික ආයෝජනයක් සහිතව වසර 2 ක් තුළ ක්‍රියාත්මක කරනවා. මෙම අරමුදලට දායකත්වය ලබා දීම සඳහා හිතෙහිත්, ත්‍යාගශීලීන්ට විශේෂයෙන් ඩයස්පෝරාවට අප ආරාධනා කරනවා. මෙම අරමුදල මහා භාණ්ඩාගාරය විසින් පරිපාලනය කරනවා. මෙම අරමුදලට ලැබෙන මුදල් යුද්ධයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සංවර්ධන කාර්යයන් සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් යෙදවීමට කටයුතු කරනවා. මෙම සංවර්ධන කාර්යයන්ට අමතරව මත්පැන්වලට ඇබ්බැහිවීම, තරුණ සේවා විසුක්කිය, සිවිල් සමාජය විසින් ආරම්භ කරන ලද උපදේශන හා උපකාරී වැඩසටහන් සඳහාද මෙම අරමුදල් යෙදවීමට කටයුතු කරනවා.

රු.මි. 2,500 ක් වෙන් කරනු ලැබේ.

187. 2018 වර්ෂය තුළ දී ග්‍රාමීය ආර්ථිකයේ කුඩා කර්මාන්ත 50 ක් ආරම්භ කරමින් රැකී රක්ෂා සහ සතුටුදායක ආදායමක් ඉතා ඉක්මනින් ජනිත කිරීමට නිෂ්පාදන සමූපකාර සමිතිවල ප්‍රමාණවත් ආයෝජන සිදු කිරීමෙන් අපේක්ෂා කරන ලදී. ගිය වසරේ ආරම්භ කළ මෙම වැඩසටහන තවත් කුඩා කර්මාන්ත සමූපකාර සමිති 50 දක්වා ඊළඟ සංවර්ධන අදියරේ දී ව්‍යාප්ත කරනවා. උතුරේ දැනට ක්‍රියාත්මක වන හඳුනාගත් කුඩා කර්මාන්ත නිෂ්පාදන සමූපකාර සමිති මෙහෙයවීම සඳහා ලාභ නොලබන Tec Ceylon Social Ventures ආයතනය ක්‍රියා කරනවා. ප්‍රධාන වශයෙන් තරුණ ශ්‍රී ලාංකික ඉංජිනේරු හා තාක්ෂණික උපාධිධාරීන් මෙම ආයතනය හරහා ස්වේච්ඡාවෙන් තාක්ෂණික සේවය ලබා දෙනවා. මෙම මිලකල නොහැකි සහයෝගය රජය විසින් සිදු කරන ආයෝජනය සාර්ථක කර ගැනීමට ඉවහල් වෙනවා. එසේම, වෙනත් ප්‍රදේශවල සිටින තරුණ වෘත්තිකයන් විසින්ද මෙයට සමාන සහයෝගයක් ජාතික ආර්ථිකය වෙත ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

188. සමූපකාර ග්‍රාමීය බැංකු සහ ඉතිරි කිරීමේ සහ ණය සමූපකාර සමිති මගින් ණය සහන වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරනවා.

රු.මි. 250 ක් වෙන් කරනු ලැබේ.

189. සමූපකාර සමිතිවල සහයෝගය සහිතව කර්මාන්තයක් ලෙස රා බෝතල් කිරීම සහ හකුරු නිෂ්පාදනය කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබනවා.

රු.මි. 100 ක් වෙන් කරනු ලැබේ.

190. ගොවීන් සහ වෙළඳපල අතර වඩා කාර්යක්ෂම සම්බන්ධතාවයක් සඳහා පහසුකම් සැලසෙන පරිදි මධ්‍යම ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධිතව පරිවාර ආර්ථික මධ්‍යස්ථාන 10 ක් උතුරු ප්‍රදේශයේ පිහිටුවනවා.

රු.මි. 100 ක් වෙන් කරනු ලැබේ.

191 විශේෂයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට පහසුකම් සැලසීම සඳහා යෝධ වැව පුනරුත්ථාපනය කරනු ලබනවා.

රු.මි. 300 ක් වෙන් කරනු ලැබේ.

192. උතුරු නැගෙනහිර පළාත්වල දැනටමත් ඉදිකර ඇති නිවාස සහ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස හෝ විනාශ වූ නිවාස සඳහා ජලය සහ විදුලිබලය වැනි පහසුකම් සැලසීමට රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇත.

රු.මි. 2,000 ක් වෙන් කර ඇත.

193. ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් යටතේ මූලික ප්‍රාග්ධනය රුපියල් ලක්ෂය දක්වා ලබාගෙන, 2018 ජූනි සිට මාස 3ක් දක්වා ගෙවීමේ අපහසුව මෙන්ම නොකඩවා අවුරුදු 3 ක් නියඟයෙන් පීඩාවට පත්වූ ක්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පදිංචි ආසන්න වශයෙන් 45,000 ක් වූ කාන්තාවන් සඳහා ණය සහනයන් ලබා දී තිබෙනවා.

රු.මි. 500 ක් වෙන් කරනු ලැබේ.

194. උතුරු පළාත තුළ සංහිදියාව සුරක්ෂිත කිරීම සඳහාත් සහ තිරසාර ජීවනෝපාය මාර්ග ඇති කිරීම සඳහාත් වන අපගේ ප්‍රයත්නයන්, ජාතික සමගිය හා සංහිදියාව සඳහා වන කාර්යාලය හරහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් වන "අතීතය සුවකරමින් අනාගතය ගොඩ නැගීම" යටතේ ක්‍රියාත්මක වන දැනුවත් කිරීමේ වැඩසටහන " සහෝදර පාසැල් " වැඩසටහන, හමුදා වැන්දඹුවන් සඳහා ක්‍රියාත්මක වන "විරුලිය ශක්තිය" වැඩසටහන, සාමය සඳහා ක්‍රියාත්මක කරනු ලබන සංස්කෘතික - කලා සහ ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන් වැනි වැඩපිළිවෙලවල් හරහා තව දුරටත් සවිබල ගන්වනු ඇත. මෙම වැඩසටහන් ඉදිරියට ගෙන යාමටත් , වැඩිදියුණු කිරීමටත් මෙන්ම නව වැඩසටහන් සකසා ක්‍රියාත්මක කිරීමටත් ජාතික සමගිය සහ සංහිදියාව සඳහා වන කාර්යාලයට තව දුරටත් සහය ලබා දෙනු ඇත.

රු.මි. 750 ක් වෙන් කරනු ලැබේ.

ආදායම්

195. ගරු කථානායකතුමනි, දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව වන ශ්‍රී ලංකාවේ බදු අනුපාතය ලෝකයේ අඩුම මට්ටමකට පහත වැටී ඇත. මෙරට බදු කාර්යක්ෂමතා අනුපාතයද අනෙක් සමාන රටවල පවත්නා අනුපාතයන්ට වඩා අඩු ය. මෙම තත්ත්වය තුළ 2019 වසරේ ආදායම් වර්ධනය කර ගැනීමටත් බදු ක්‍රමයේ පවතින සමහර විෂමතාවන් ඉවත් කර ගැනීම සඳහාත් පහත දැක්වෙන ආදායම් යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

196. ඒ අනුව 2019 මාර්තු මස 06 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදු සංශෝධනය කරනු ලබන 2019 ජූනි 01 සිට බලපැවැත්වෙන පරිදි දුම්වැටි නිෂ්පාදනය සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද පනවනු ලැබේ. ඒ අනුව, මිමි 60 කට වැඩි සිගරට්ටවල නිෂ්පාදන බද්ද සියයට 12 කින් එනම් එක් සිගරට්ටුවක් සඳහා දළ වශයෙන් රුපියල් 5 කින් වැඩි වෙනවා. සිගරට්ටු මත වන නිෂ්පාදන බද්ද ඒ අනුව, රටේ වර්ධන අනුපාතය, උද්ධමනය සැලකිල්ලට ගෙන දර්ශක මත පදනම්ව දුම්වැටි සඳහා වන නිෂ්පාදන බදුවල අවම වාර්ෂික වැඩිවීම තීරණය කරනු ලබනවා. මෙමගින් ආදායම් සංරක්ෂණයක් නිෂ්පාදනවල නිසි පාලනයක් තහවුරු කර ගත හැකි වෙනවා.

197. මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුබෝපහෝගී වාහන ආනයන බදු 2019 මාර්තු 6 දා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරනවා. එසේ වුවද, කුඩා එන්ජින් ධාරිතාවන් සහිත මෝටර් වාහන සඳහා මෙම සංශෝධනය මගින් ඉතා අවම බලපෑමක් සිදු වේ. මෙයට අතිරේක වශයෙන් වාහන ආනයනය සඳහා පනවා ඇති සියයට 200 ආන්තික මුදල් තැන්පතුව (Cash Margin) නුදුරු අනාගතයේ දී ඉවත් කරනු ඇත.
198. 2019 මාර්තු මස 06 දා සිට ක්‍රියාත්මක වන පරිදි බීඩී කොල ආනයනය මත පනවා ඇති සෙස් බද්ද කිලෝ එකකට රුපියල් 2,500 සිට රුපියල් 3,500 දක්වා සංශෝධනය කරනවා.
199. පුද්ගලයකු සඳහා ගුවන්ගතවීමේ /නැව් නැගීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 10 ක් වශයෙන් සංශෝධනය කෙරේ. 2019 අප්‍රේල් මස 01 දින සිට වැඩි කිරීමට නියමිත ගාස්තුව ඒකාබද්ධ අරමුදලට බැර කරනවා.
200. සියළු ණය කාඩ්පත් හා බැර කාඩ්පත් භාවිතයෙන් කරනු ලබන විදේශ ගෙවීම් සඳහා වන මුද්දර ගාස්තු වෙනුවට සියයට 3.5 ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වා දෙනු ලැබේ. මෙය 2019 ජූනි මස 01 දින සිට ක්‍රියාත්මක වෙනවා. එතෙර ඩිජිටල් සේවාවලට අදාළ බදු පිළිබඳව ගැටළු නිරාකරණය කිරීමට මෙම ක්‍රියාමාර්ග උදව් වේ.
201. 2019 ජූනි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් බලපත්‍රවල වෙනස්කම් සිදු කිරීම සඳහා වන ගාස්තු සහ නව බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු සංශෝධනය කරනවා.

	විස්තරය	පවතින ගාස්තුව	යෝජිත ගාස්තුව
1	වෙනස්කම් සිදු කිරීම	එක් ගමන් බලපත්‍රයක් සඳහා රු. 500	එක් ගමන් බලපත්‍රයක් සඳහා රු. 1,000
2	සාමාන්‍ය සේවාව	එක් ගමන් බලපත්‍රයක් සඳහා රු. 3,000	එක් ගමන් බලපත්‍රයක් සඳහා රු. 3,500
3	එක් දින සේවාව	එක් ගමන් බලපත්‍රයක් සඳහා රු. 10,000	එක් ගමන් බලපත්‍රයක් සඳහා රු. 15,000

202. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මෝටර් රථ විශේෂ අංක තහඩු සඳහා වන ගාස්තු 2019 ජූනි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරනවා.

	අංක තහඩු වර්ගය	පවතින මිල/ ඒකකයට	යෝජිත මිල/ ඒකකයට
1	විශේෂ අංක තහඩු		
	1 කාණ්ඩය	රු. 50,000	රු. 70,000
	2 කාණ්ඩය	රු. 60,000	රු. 90,000
	3 කාණ්ඩය	රු. 70,000	රු. 100,000
	නම සහිත පෞද්ගලික වන අංක තහඩු	අදාළ නොවේ	රු. 1,000,000

203. දේශීය වශයෙන් නිපදවනු ලබන මත්පැන් මත පනවා ඇති සුරා බද්ද 2019 මාර්තු මස 06 දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට කටයුතු කරනවා. මෙම සංශෝධන වාර්ෂික උද්ධමන අනුපාතය හා වර්ධන අනුපාතය මත පදනම්වන දර්ශක ක්‍රමයක් අනුව ක්‍රියාත්මක කරනවා.

අංකය	මධ්‍යසාර වර්ගය	පවතින බද්ද	යෝජිත බද්ද
1	විශේෂ අරක්කු	Rs.3,300 / Ltr	වෙනසක් නැත
2	අනෙකුත් අරක්කු	Rs.3,300 / Ltr	Rs.3,550 / Ltr
3	දේශීයව නිෂ්පාදිත විදේශ මත්පැන්	Rs.3,300 / Ltr	Rs. 3.550 / Ltr
4	5% අඩු බිර වර්ග	Rs.2,400 / Ltr	Rs.2,700 / Ltr
5	5% වැඩි බිර වර්ග	Rs.2,400 / Ltr	Rs. 2,700 / Ltr
6	දේශීය වයින්	Rs. 100 / Bulk Ltr	Rs.600 / 100% ස්ප්‍රිතු

204. ආයෝජන මණ්ඩලය අනුමත ව්‍යාපාර මගින් අලෙවිකරනු ලබන රෙදිපිළි මත පනවන අගය එකතු කිරීමේ බද්ද, උද්ධමනය මත පදනම් වූ දර්ශකයක් පාදක කරගෙන ඒකකයට රුපියල් 75 සිට රුපියල් 100 දක්වා 2019 ජූනි මස 01 දින සිට බලාත්මක වන පරිදි වැඩි කරනු ලැබේ.

205. 2016 වසරේ සිට සංශෝධනය කොට නොමැති සියලුම ගාස්තු හා අය කිරීම් සියයට 15 ක් වැඩි කිරීමට කටයුතු කරනවා.

206. 2019 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය බහුල වේලාවන් සඳහා වූ අධිවේගී මාර්ග ගාස්තු රුපියල් 100 කින් වැඩි කරනවා.

207. කැසිනෝ මත පනවන ලද වාර්ෂික බලපත්‍ර ගාස්තු රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩි කරන අතර රුපියල් මිලියන 1 ක රුජ්නෝ වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් හඳුන්වා දෙනු ලැබේ. කැසිනෝ පිරිවැටුම් ගාස්තුව සියයට 15 අනුපාතයකින් අය කරනු ලැබේ. මෙම සියලුම ගාස්තු 2019 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක වේ.

208. 2019 ජූනි මස 01 දින සිට කැසිනෝ සඳහා ඇ. ඩොලර් 50 ක ඇතුල්වීමේ ගාස්තුවක් අය කරනවා.

209. තෝරාගත් ආනයනික භාණ්ඩ වෙනුවෙන් ආර්ථික සේවා බද්ද සංශෝධනය කිරීමට කටයුතු කරනවා.

210. පළතුරු බීම, මත්පැන් සහ දුම්කොළ ඇතුළු තෝරාගත් නිෂ්පාදන සඳහා ඒකක මත පදනම්ව පනවා ඇති රේගු ආනයන බදු 2019 මාර්තු මස 06 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරනවා.

211. ගරු කථානායකතුමනි, ආදායම් හා වියදම් යෝජනා සඳහා වූ තොරතුරු තාක්ෂණ සටහන්වල විස්තර කර තිබෙනවා.

212 2019 වසර සඳහා වූ ණය ලබා ගැනීමේ සීමාවන් උදෙසා වන සංශෝධන 2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත ඇමුණුම් III මඟින් ඉදිරිපත් කර තිබෙනවා. ආදායම් යෝජනා ඇමුණුම් I යටතේ ඉදිරිපත් කර තිබෙනවා. යොදාගත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රාමුව ඇමුණුම් IV හි ඉදිරිපත් කර තිබෙනවා. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී අනුගමනය කළ යුතු පරිපාලන ක්‍රියාවලිය සැලකිල්ලට ගෙන ප්‍රාග්ධන වියදම් සහ භාණ්ඩ සහ සේවා ප්‍රතිපාදනවලින් සියයට 10 සිට සියයට 15 දක්වා ප්‍රමාණයක් ඉතිරි කිරීමට යෝජනා කෙරේ. 2003 අංක 03 දරණ රාජ්‍ය මූල්‍ය වගකීම් පනත අනුව අයවැය දෙවන වර කියවීමේ දී ඉදිරිපත් කළ යුතු ලේඛනයද මේ සමඟ සභාගත කරනවා.

213. ගරු කථානායකතුමනි, අපගේ ආර්ථික ප්‍රතිපත්ති වලින් බොහෝ විට කෙටි කාලීන මඟ පෙන්වීමක් පමණක් සිදුකරන බැවින් රටේ පවත්නා ක්‍රමවේදයන්හි අස්ථාවර හා ගැටළුකාරී තත්ත්වයන් නිර්මාණය වී තිබෙනවා. මෙම තත්ත්වය රට සතු සැබෑ ශක්තියේ ප්‍රතිලාභ මතු කිරීම වළක්වනවා. අපගේ ජනතාවට ඉන් කිසිදු සුගතියක් වී නැහැ. මෙම ක්‍රමය වෙනස් කරමින් සෞභාග්‍යයෙන් පිරි නව යුගයක් කරා යාමට මහජනතාව නියෝජනය කරන අප සැමට අවස්ථාව තිබෙනවා.

අයවැය ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් ලබා දෙන ලද මඟ පෙන්වීම් වෙනුවෙන් ස්තූති කරනවා. රාජ්‍ය අමාත්‍ය ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමා ලබා දුන් සහයෝගය පිළිබඳව ද ස්තූති කරනවා. එමෙන්ම මෙය අයවැය සඳහා ආධාර වූ අයවැය යෝජනා ඉදිරිපත් කළ සැමටත් ස්තූති කරනවා. අමාත්‍ය මණ්ඩලයේ සහායෙන් ද සහාය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාගේ කෘතඥතාව පළ කරනවා. අවසාන වශයෙන් දැඩි පරිශ්‍රමයක් දරමින් අයවැය සකස් කර දුන් භාණ්ඩාගාර ලේකම්තුමා හා අනෙකුත් නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා.

ස්තූතියි!

ඇමුණුම්

විස්තරය	ඇමුණුම	
ආදායම් යෝජනා 2019	I	
වියදම් යෝජනා 2019	II	
දළ ණය ගැනීමේ අවශ්‍යතාවය 2019	III	
අයවැය සාරාංශය (2015 - 2019)	IV	
කාර්තුමය අයවැය ඇස්තමේන්තුව	V	
රජයේ මධ්‍යකාලීන මූල්‍ය පුරෝකථන	VI	
බදු වියදම් ප්‍රකාශය	VII	
රාජ්‍ය වාණිජ ව්‍යවසායයන්හි වාණිජමය නොවන බැඳීම්	VIII	
තාක්ෂණික සටහන්	IX	
I කොටස		ආදායම් යෝජනා
II කොටස		වියදම් යෝජනා
III කොටස		පැහැදිලි කිරීමේ සටහන්
		(අ) “ගම්පෙරළිය” වැඩසටහන
		(ආ) “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” යෝජනා ක්‍රම
		ඇ) ඉහළ වටිනාකම් සහිත ආයෝජන දිරිගැන්වීම්
ඈ) සංස්ථාපිත මණ්ඩලයන්හි කාන්තා නියෝජනය		

ආදායම් යෝජනා -2019*

අංකය	යෝජනාව	වර්ෂයකට රු. මිලියන
1	මෝටර් වාහන සඳහා නිෂ්පාදන බදු සංශෝධනය කිරීම හා සුබෝපහෝගී මෝටර් වාහන සඳහා සුබෝපහෝගී බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම	48,000
2	ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද ව්‍යවසායන් විසින් දේශීය වෙළඳපල වෙත නිමි ඇඳුම් සැපයීමේදී අය කරනු ලබන එකතු කළ අගය මත බද්ද සංශෝධනය කිරීම	500
3	සිගරට්, අරක්කු හා තෝරාගත් භාණ්ඩ සඳහා නිෂ්පාදන බදු සංශෝධනය කිරීම	37,000
4	විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු හා අපගමන බදු සංශෝධනය කිරීම	8,000
5	බේඩි (Tendu) කොළ සඳහා වූ සෙස් බදු සංශෝධනය කිරීම	2,000
6	ණය කාඩ් පත් හෝ හර කාඩ් පත් මගින් සිදු කරන අක් වෙරළ ඩිජිටල් සේවාවන් ඇතුළු සියළු විදේශ ගෙවීම් සහ සිගරට් නිෂ්පාදනය ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කිරීම.	5,000
7	2016 වසරේ සිට සංශෝධනය නොවූ ගාස්තු හා අය කිරීම් සඳහා 15% කින් ගාස්තු සංශෝධනය කිරීම, විශේෂිත වාහන අංක තහවු සඳහා ගාස්තු ක්‍රමය සහ කාර්යබහුල වේලාවන් සඳහා අධිවේගී මාර්ග ගාස්තු ක්‍රමයෙහි සංශෝධනයක් ක්‍රියාත්මක කිරීම සහ සංචාරක සංවර්ධන බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.	18,000
8	දුම්කොළ, අරක්කු සහ තෝරාගත් භාණ්ඩ සඳහා රේගු ආනයන බදු සංශෝධනය කිරීම.	20,000
9	තෝරාගත් භාණ්ඩ සඳහා ආර්ථික සේවා ගාස්තුවක් ක්‍රියාත්මක කිරීම	15,000
10	කැසිනෝ සහ රැජිනෝ ක්‍රීඩා සඳහා බලපත්‍ර ගාස්තුව හා කැසිනෝ පිරිවැටුම් බද්ද හා කැසිනෝ සඳහා ඇතුළත් වීමේ ගාස්තුව සංශෝධනය කිරීම.	2,500
11	දේශීය ආදායම් පනතේ, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්දේ සහ සෙස් බදු වල සංශෝධන හේතුවෙන් අහිමි වූ ආදායම වෙන් කිරීම.	(6,000)

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මගින් සම්පාදනයයි.

* 2019 විසර්ජන පනත් කෙටුම්පත සමඟ ඉදිරිපත් කරන ලද ආදායම් ඇස්තමේන්තු සඳහා දැනට යෝජිත ඇතැම් ආදායම් බදු ක්‍රම වල ආදායමද ඇතුළත් කර ඇත.

වියදම් යෝජනා -2019

පේද අංකය	විස්තරය	ප්‍රතිපාදන රු. මිලියන	
		පුනරාවර්තන	ප්‍රාග්ධන
20	කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඇප අරමුදලක් ස්ථාපනය කිරීම		500
25	ගොවීන් සඳහා කෘෂි ව්‍යාපාර සහාය යෝජනා ක්‍රමය		250
26	කටුනායක, ඇඹිලිපිටිය, යාපනය සහ කැප්පෙට්පොළ ගබඩා පහසුකම් ඇති කිරීම		400
29	පෞද්ගලික අංශය විසින් ටයර් පරීක්ෂණ සහ සංවර්ධනය සඳහා පර්යේෂණ පහසුකම් ඇති කිරීමට සහාය වීම		50
33	ගොවීන්ට තාක්ෂණය හුවමාරු කිරීම සඳහා කොස්ගොඩ කුරුඳු පුහුණු විද්‍යාලයට සහාය වීම		75
34	ලාංකීය කුරුඳු සඳහා භූගෝලීය ආවේනිකත්වය ලබා ගැනීම සහ පවත්වා ගෙන යාම		50
36	"නංවම් ලංකා" ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසාය සංවර්ධන වැඩසටහන		2,000
40	බහුදින යාත්‍රාවල ගබඩා පහසුකම් සහ ආරක්ෂක ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම සඳහා 50% ක සහනාධාර ලබා දීම		300
41	පාසැල් ළමුන් සඳහා නොමිලේ කිරි විදුරුවක් ලබා දීම	1,000	
43	සනීපාරක්ෂක පහසුකම් නොමැති පුද්ගලයින්ට එම පහසුකම් ලබා දීම		4,000
44	බස් නැවතුම්පළ සහ දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම		1,000
53	පෞද්ගලික අංශය විසින් බඳවාගන්නා වෙනස් හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා මාසික වැටුප් සහනාධාරයක් ලබාදීම	200	
55	වීරවිල සහ අබේපුස්සෙහි "කිබුට්ස් මාදිලියේ" ගොවිපළවල් දෙකක් ස්ථාපිත කිරීම		250
56	කාන්තා රැදවියන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් දොම්පේ ස්ථාපනය කිරීම		50
58	උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ගඩොල් සහ සිමෙන්ති බදාමයෙන් බැඳී නිවාස ව්‍යාපෘතිය		5,500
62	ජාතික අපනයන උපාය මාර්ගය		250
64	ඉන්දියානු සහ චීන වෙළඳපළට ඇතුළු වීම සඳහා ශ්‍රී ලාංකික ආයතනවලට සහාය වීම		50
68	වෙළඳ ගැලපුම්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම	50	200
69	ව්‍යවසාය නවෝත්පාදන වැඩසටහන		50
74	බිංගිරිය සහ වගවත්ත කර්මාන්ත කළාප සඳහා යටිතල පහසුකම් සැපයීම		500
75	කන්කසන්තුරේ, නැගෙනහිර මාන්නායි, පරන්තන්, කොන්ඩවිවි, කින්නියා, සමන්තුරේ සහ ත්‍රිකුණාමලයේ කාර්මික කළාප ඇති කිරීම		1,000
78	නීති විරෝධී හොරබඩු හා මත්ද්‍රව්‍ය පාලනය		250
80	අදායම් බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීම	50	200
100	අබණ්ඩ ගුරු වෘත්තීයමය සංවර්ධනය		100
102	ශිෂ්‍යත්ව ලබා දීම සඳහා වූ අධ්‍යාපනික විශිෂ්ඨත්ව අරමුදලට දායකත්වය		500
106	කුලියාපිටිය හා රත්නපුර රෝහල්වල මහාචාර්ය ඒකක ස්ථාපිත කිරීම		600
	රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂණාගාර පහසුකම් සංවර්ධනය කිරීම		
110	දෙමළ මාධ්‍ය ගුරු පුහුණුව		400
112	සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිඵලය කරන ලද පුහුණු පාඨමාලාවල පුහුණුවන්නන්ට මාසික දීමනාවක් ලබා දීම	100	
113	අඩු ආදායම්ලාභී පවුල්වල තරුණයන් සඳහා වෘත්තීයමය පුහුණුව	100	

117	"සුවසැරිය ගිලන්රථ" සේවාව සඳහා මූලික ස්ථාන 300 ක් ඇති කිරීම		200
118	ගෘහස්ථ රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර සැපයීම සහ රුධිර කාන්දු පෙරණ මධ්‍යස්ථාන ආරම්භ කාක්ෂණයෙන් යුත් වතුර යන්ත්‍ර ලබා දීම මගින් ශක්තිමත් කිරීම		500
119	නිවෙස්වලට ගොස් නිදන්ගත වකුගඩු රෝග මුල් අවධියේ දී හඳුනා ගැනීම		50
120	අයාලේ යන සුනඛයන් වන්ද්‍යකරණය හරහා ජල හිනිකාව පාලනය		100
121	සහන සත්කාර සේවා සඳහා ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන්		50
123	ක්‍රීඩාංගන දෙකක් වැඩිදියුණු කිරීම - මාතලේ බර්නාර්ඩ් අප්විහාරේ ක්‍රීඩාංගනය සහ කොළොන්නාවේ වීරසිංහ මල්ලිමාරවිච්චි ක්‍රීඩාංගනය		300
124	ජාතික ඔලිම්පික් අරමුදලට දායකත්වය		100
126	"වැඩ පරිසරයේ විද්‍යාව" අභියෝග වැඩසටහන		50
129	"සුඛිතපුරවර" නගර සංවර්ධන වැඩසටහන		2,000
130	බේරේ ඇලේ වතුරෙහි ප්‍රමිතිය ඉහළ නැංවීම		800
134	යාපනය නගර ශාලාව නැවත ඉදිකිරීම		700
135	කන්ද උඩරට උරුමයන් ආරක්ෂා හා සුරක්ෂිත කිරීම		900
136	බෝගම්බර බන්ධනාගාරය නැවත සංවර්ධන ව්‍යාපෘතිය		750
137	කල්මුණේ සහ සමන්තුරේ නගර සංවර්ධන ව්‍යාපෘතිය		1,000
149	"ප්‍රජා ජල අභිමන්" ජල සැපයුම් ක්‍රමය		1,500
141	"සහසර බස් නවීකරණ" වැඩසටහන		1,000
143	ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නවීන පහසුකම් හා භාවිතය පහසු බස් රථ 250 ක් අත්කර ගැනීම		1,500
149	"රන් මාවත්" ග්‍රාමීය පාරවල් නඩත්තු හා ඉදිකිරීමේ වැඩසටහන		10,000
150	රාජ්‍ය සේවකයින් සඳහා රු.2,500/- ක මාසික අත්තර් දීමනාවක් ලබා දීම	20,000	
151	විශ්‍රාම වැටුප් සංශෝධනය	12,000	
152	ක්‍රීඩා හමුදාවේ කොමාන්ඩෝ, නිල ඇඳුම්, ගෙවල් කුලී සහ යහ-පැවැත්ම සඳහා වූ දීමනාව සංශෝධනය කිරීම	1,175	
153	තාක්ෂණය සහ නවීකරණය තුළින් රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය සහ ඵලදායිතාවය ඉහළ නැංවීම		400
154	අල්ලස සහ දූෂණය පිළිබඳ මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන		100
155	ඉ-රාජ්‍ය ඩිජිටල්කරණය කරන ලද ලියවිලි කළමනාකරණය		100
156	"ග්‍රාමශක්ති" නිෂ්පාදන ගම්මාන වැඩසටහන		500
157	"ස්මාට්" ශ්‍රී ලංකා වැඩසටහන		500
165	සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ප්‍රජා මූලික "හරිත සංගම්" ස්ථාපනය කිරීම		450
168	කඩොලාන නැවත වගා කිරීම		50
170	"ආපදා කළමනාකරණ අවිනිශ්චිත අරමුදල" සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම	10,000	
171	ජාතික ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමය	1,000	
172	වියළි කළාප සංවර්ධන කටයුතු වේගවත් කිරීම		250
178	මඩු පල්ලි පූජා භූමි ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම		200
179	ජෝන් ද සිල්වා රඟහල නවීකරණය		700
180	ජාතික කලා හවන නවීකරණය		100
181	ජාත්‍යන්තර මට්ටමේ රැඟුම් ආයතනයක් මොරටුවේ ස්ථාපනය කිරීම		300
183	සංහිදියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය මගින් සන්නිවේදන හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම		200
184	වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කිරීම	400	300

185	වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කරන තෙක් අතුරුදහන්වූවන් සඳහා සහන සැලසීම	500	
186	"තල් අරමුදල" සඳහා මූලික ප්‍රාග්ධනය		21,500
187	උතුරු පළාතේ ආයෝජන සඳහා සහායවීමේ වැඩසටහන		750
188	සමුපාකාර ග්‍රාමීය බැංකු හා සකසුරුවම් හා ණය ගනුදෙනු සමුපාකාර සමිති හරහා ණය සහන යෝජනා ක්‍රමය		250
189	රා බෝතල් කිරීම හා හකුරු නිෂ්පාදනය සඳහා වූ ව්‍යාපෘතිය		100
190	උප ආර්ථික මධ්‍යස්ථාන 10 ක් සම්බන්ධ කරමින් මධ්‍යම ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම		100
191	මන්නාරමේ යෝධ වැව ප්‍රතිසංස්කරණය කිරීම		300
193	නියඟය බලපෑ ප්‍රාදේශවල කාන්තාවන් සඳහා ණය සහන වැඩසටහන		500
194	විවිධ වැඩසටහන් හරහා සංහිදියාව සහ තිරසර ජීවනෝපාය ඇති කිරීම		750

ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් සම්පාදිතයි.

දළ ණය ගැනීමේ අවශ්‍යතාවය - 2019
(ගිණුම්කරණ කටයුතු සඳහා ප්‍රතිපාදන)

අයිතමය	රු. බිලියන
මුළු ආදායම් ලැබීම් හා ප්‍රදාන	2,403
ණය ආපසු ගෙවීම් ද ඇතුළත්ව මුළු ගෙවීම්	4,640
අන්තිකාරම් ගිණුම් කටයුතු සඳහා ප්‍රතිපාදන	6
රජයේ ගිණුම් වල වාර්තා කළයුතු මුළු දළ ණය ගැනීම් අවශ්‍යතාවය	2,079

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලදී.

අයවැය සාරාංශය -(2015-2019)

ඇමුණුම - IV

රු.මිලියන

අයිතමය	2015	2016	2017	2018 නාවකාලික	2019 අයවැය	2020 පුරෝකථනයන්
මුළු ආදායම් සහ ප්‍රදාන	1,534	1,773	1,932	2,025	2,464	2,859
මුළු ආදායම	1,528	1,766	1,924	2,013	2,451	2,844
බදු ආදායම	1,356	1,464	1,671	1,712	2,077	2,420
ආදායම් බදු	263	259	275	310	385	480
භාණ්ඩ හා සේවා මත බදු	804	842	1,026	1,062	1,293	1,510
විදේශ වෙළඳාම මත බදු	289	363	370	340	399	430
බදු නොවන ආදායම	99	222	161	208	267	302
පළාත් සභා බදු ආදායම (රජයේ ආදායම් පැවරුම් ද ඇතුළත්ය)	73	80	92	93	107	122
ප්‍රදාන	6	7	8	12	13	15
මුළු වියදම	2,364	2,413	2,666	2,786	3,149	3,450
වර්තන වියදම	1,775	1,837	2,021	2,182	2,415	2,661
වැටුප් හා වේතන (පළාත් සභා ද ඇතුළත්ව)	618	632	660	697	778	863
වෙනත් භාණ්ඩ හා සේවා (පළාත් සභා ද ඇතුළත්ව)	201	169	167	160	178	183
පොළී ගෙවීම්	527	611	736	852	913	1,000
සහනාධාර හා පැවරුම්	428	425	458	473	546	615
රාජ්‍ය ආයෝජන	603	594	657	625	756	811
අනෙකුත්	(14)	(18)	(12)	(21)	(22)	(22)
ආදායම් අතිරික්තය (+)/හිඟය (-)	(247)	(71)	(97)	(169)	36	183
ප්‍රාථමික අතිරික්තය (+)/හිඟය (-)	(303)	(29)	2	91	228	409
අයවැය අතිරික්තය (+)/හිඟය (-)	(830)	(640)	(734)	(761)	(685)	(591)
මුළු මූල්‍යනය	830	640	734	761	685	591
මුළු විදේශ මූල්‍යනය	369	429	382	465	55	120
දළ විදේශ ණය ගැනීම්	556	574	601	772	720	700
ව්‍යාපෘති සහ වැඩසටහන් ණය	173	208	220	210	270	300
විදේශ වාණිජ ණය	383	366	381	562	450	400
ණය ආපසු ගෙවීම්	(187)	(145)	(219)	(307)	(665)	(580)
මුළු දේශීය මූල්‍යනය	461	211	352	296	630	471
බැංකු නොවන මූල්‍යනය	197	399	120	279	362	295
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මත විදේශ ආයෝජනය	223	(121)	54	(129)	180	140
බැංකු ණය ගැනීම්	41	(67)	133	38	88	36
පැවරීමෙන් ලත් මුදල්			45	108	-	
මුළු ආදායම් සහ ප්‍රදාන/ද.දේ.නි. (%)	14.0	15.0	14.5	14.1	15.8	16.8
මුළු ආදායම/ද.දේ.නි. (%)	14.0	14.9	14.5	14.0	15.7	16.7
බදු ආදායම/ද.දේ.නි. (%)	12.4	12.4	12.6	11.9	13.3	14.2
බදු නොවන ආදායම/ද.දේ.නි. (%)	0.9	1.9	1.2	1.4	1.7	1.8
පළාත් සභා බදු ආදායම (රජයේ ආදායම් පැවරුම් ද ඇතුළත්ව)ද.දේ.නි. (%)	0.7	0.7	0.7	0.6	0.7	0.7
ප්‍රදාන /ද.දේ.නි. (%)	0.1	0.1	0.1	0.1	0.1	0.1
මුළු වියදම /ද.දේ.නි. (%)	21.6	20.3	20.1	19.4	20.2	20.3
වර්තන වියදම/ද.දේ.නි. (%)	16.2	15.5	15.2	15.2	15.5	15.7
පොළී නොවන/ද.දේ.නි. (%)	11.4	10.4	9.7	9.3	9.6	9.8
පොළී/ද.දේ.නි. (%)	4.8	5.1	5.5	5.9	5.9	5.9
රාජ්‍ය ආයෝජන /ද.දේ.නි. (%)	5.5	5.0	4.9	4.4	4.8	4.8
ආදායම් අතිරික්තය (+)/හිඟය (-)/ද.දේ.නි.(%)	(2.3)	(0.6)	(0.7)	(1.2)	0.2	1.1
ප්‍රාථමික අතිරික්තය (+)/හිඟය (-)/ද.දේ.නි.(%)	(2.8)	(0.2)	0.0	0.6	1.5	2.4
අයවැය අතිරික්තය (+)/හිඟය (-)/ද.දේ.නි.(%)	(7.6)	(5.4)	(5.5)	(5.3)	(4.4)	(3.5)

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකසන ලදී.

¹ පළාත් සභාවලට පැවරූ ආදායම් සහ වියදම් ද ඇතුළත්ව

කාර්තුමය අයවැය ඇස්තමේන්තුව - 2019

අයිතමය	රු.බිලියන				
	කා.1	කා.2	කා.3	කා.4	එකතුව
මුළු ආදායම් සහ ප්‍රදාන	545	557	640	722	2,464
මුළු ආදායම	544	555	637	715	2,451
බදු ආදායම	473	486	545	573	2,077
ආදායම් බදු	80	82	120	103	385
භාණ්ඩ හා සේවා මත බදු	298	312	330	353	1,293
විදේශ වෙළඳාම මත බදු	95	92	95	117	399
බදු නොවන ආදායම	50	45	64	108	267
පළාත් සභා බදු ආදායම (රජයේ ආදායම් පැවරුම් ද ඇතුළත්ය)	21	24	28	34	107
ප්‍රදාන	1	2	3	7	13
මුළු වියදම	720	709	863	857	3,149
වර්තන වියදම	555	554	671	635	2,415
වැටුප් හා වේතන (පළාත් සභා ද ඇතුළත්ව)	180	185	198	215	778
වෙනත් භාණ්ඩ හා සේවා (පළාත් සභා ද ඇතුළත්ව)	25	36	55	62	178
පොළී ගෙවීම්	225	202	278	208	913
සහනාධාර හා පැවරුම්	125	131	140	150	546
රාජ්‍ය ආයෝජන	167	159	200	230	756
අනෙකුත්	(2)	(4)	(8)	(8)	(22)
ආදායම් අතිරික්තය (+)/හිඟය (-)	(11)	1	(34)	80	36
ප්‍රාථමික අතිරික්තය (+)/හිඟය (-)	50	50	55	73	228
අයවැය අතිරික්තය (+)/හිඟය (-)	(175)	(152)	(223)	(135)	(685)
මුළු මූල්‍යනය	(79)	515	129	120	685
මුළු විදේශ මූල්‍යනය (ඉද්ධ)	(230)	340	(60)	5	55
දළ ණය ගැනීම්	40	560	40	80	720
ණය ආපසු ගෙවීම්	(270)	(220)	(100)	(75)	(665)
මුළු දේශීය මූල්‍යනය (ඉද්ධ)	151	175	189	115	630
බැංකු නොවන මූල්‍යනය	90	110	120	42	362
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මත විදේශ ආයෝජනය	36	45	54	45	180
බැංකු ණය ගැනීම්	25	20	15	28	88
මුළු ආදායම් සහ ප්‍රදාන/ද.දේ.නි. (%)	3.4	3.6	4.1	4.6	15.8
මුළු ආදායම/ද.දේ.නි. (%)	3.4	3.6	4.1	4.6	15.7
බදු ආදායම/ද.දේ.නි. (%)	3.0	3.1	3.5	3.7	13.3
බදු නොවන ආදායම/ද.දේ.නි. (%)	0.3	0.3	0.4	0.7	1.7
පළාත් සභා බදු ආදායම (රජයේ ආදායම් පැවරුම් ද ඇතුළත්ව)ද.දේ.නි.(%)	0.1	0.2	0.2	0.2	0.7
ප්‍රදාන /ද.දේ.නි. (%)	0.0	0.0	0.0	0.0	0.1
මුළු වියදම /ද.දේ.නි. (%)	4.5	4.6	5.6	5.5	20.2
වර්තන වියදම/ද.දේ.නි. (%)	3.5	3.6	4.3	4.1	15.5
පොළී නොවන/ද.දේ.නි. (%)	2.1	2.3	2.5	2.7	9.6
පොළී/ද.දේ.නි. (%)	1.4	1.3	1.8	1.3	5.9
රාජ්‍ය ආයෝජන /ද.දේ.නි. (%)	1.1	1.0	1.3	1.5	4.8
ආදායම් අතිරික්තය (+)/හිඟය (-)/ද.දේ.නි.(%)	(0.1)	-	(0.2)	0.5	0.2
ප්‍රාථමික අතිරික්තය (+)/හිඟය (-)/ද.දේ.නි.(%)	0.3	0.4	0.4	0.4	1.5
අයවැය අතිරික්තය (+)/හිඟය (-)/ද.දේ.නි.(%)	(1.1)	(1.0)	(1.4)	(0.9)	(4.4)

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකසන ලදී.

රජයේ මධ්‍යකාලීන මූල්‍ය පුරෝකතන

ද.දේ.නි %

	2018	2019	පුරෝකතනය				
	තාවකාලික	අයවැය	2020	2021	2022	2023	2024
ප්‍රාථමික ශේෂය	0.6	1.5	2.4	3.0	3.3	3.4	3.4
සමස්ත අයවැය ශේෂය	(5.3)	(4.4)	(3.5)	(2.8)	(2.4)	(2.2)	(2.0)
රජයේ ණය	84	83	81	75	70	66	61
රාජ්‍ය ණය (ඇපකර ඇතුළුව)	91	89	87	82	77	72	68
ද.දේ.නි. යේ මූර්ත වර්ධනය	3.0	3.5	4.0	4.3	4.5	4.6	4.8

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකසන ලදී.

බදු වියදම් ප්‍රකාශය

මෙම ප්‍රකාශය මගින් රජයේ බදු වියදම් ඇස්තමේන්තුව හා බදු වියදම් ඇස්තමේන්තු කිරීම සඳහා යොදාගත් ක්‍රමවේදයන් සහ උපකල්පන පිළිබඳව අදහසක් ලබාදේ. යහපාලනය, වගවීම සහ විනිවිදභාවය යන මූලධර්ම පදනම් කරගනිමින් මෙවැනි ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ අයවැය වාර්තාවට ඇතුළත් කර ඇත. එසේම මෙවැනි ප්‍රකාශයක් අයවැය වාර්තාවන්හි ඇතුළත් කිරීම ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් වේ. රාජ්‍ය බදු වියදම යනු විශේෂ බදු බැර ලබාදීම්, වාසි සහගත බදු අනුපාත ලබාදීම් හෝ බදු බැඳියාව අත්හිටුවීම සඳහා බදු පදනම ඉවත් කිරීම, නිදහස් කිරීම හෝ අඩු කිරීම ලෙසින් පුළුල් ලෙස අර්ථ දැක්විය හැකිය.

උපකල්පන

මෙම බදු වියදම් වාර්තාව පහත සඳහන් උපකල්පන මත සකසා ඇත.

- අ) ආදායම් බදු වාර්තා අනුකූලතාවය 100% ලෙස සලකා මෙම ගණනය කිරීම් සිදුකර ඇත.
- ආ) තක්සේරු කිරීමේ ගැටලු, කාර්ය පටිපාටිගත දෝෂ, පැවරුම් මිල සහ බදු අනුකූලතාව හේතුවෙන් බදු පදනම දුර්වලවීම මත වන ආදායම අඩුවීම නොසලකා ඇත.
- ඇ) 2019 වසරේදී සිදුකරන ලද බදු සංශෝධන මගින් ජනිත වන වියදම, බදු වියදම ගණනය කිරීමේදී සලකා නොමැත. එබැවින් එම වෙනස්කම් වසරේ ඉදිරි කාලය තුළදී සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවනු ඇත.
- ඈ) විදේශ වෙළෙඳාම සම්බන්ධ බදු වියදම විවිධ වෙළෙඳ ගිවිසුම් සමඟ සම්බන්ධ වන බැවින් වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධනය සඳහා වන බදු, සෙස් බදු හා ආනයන බදු යනාදිය බදු වියදම ගණනය කිරීමේ දී සලකනු නොලැබේ.
- ඉ) පළාත් සභා වලට පවරා ඇති පිරිවැටුම් බදු වෙනුවෙන් හඳුන්වා දුන් ජාතිය ගොඩනැගීමේ බද්ද පළාත් සභා සමඟ හුවමාරු කර ගන්නා බැවින් එය බදු වියදම ගණනය කිරීම සඳහා යොදා නොගන්නා ලදී.
- ඊ) ආර්ථික සේවා ගාස්තුව ආදායම් බදු සඳහා හිලවූ කෙරෙන බැවින් ආර්ථික සේවා ගාස්තුව බදු වියදම ගණනය කිරීමේදී නොසලකා හැර ඇත.
- උ) රජය මගින් නොමිලයේ සපයන සේවා සඳහා වන බදු වියදම ගණනයන් සඳහා ඇතුළත් කර නොමැත.
- ඌ) 2017 වර්ෂයේ බදු වාර්තාවන්හි ඇතුළත් දත්ත සහ ඇස්තමේන්තු කළ අගයන්, 2018 අපේක්ෂිත දත්ත සහ වර්ෂයේ 2019 වසර සඳහා ආර්ථික පුරෝකථනයන් මෙම ගණනය කිරීම් සඳහා පදනම් ව ඇත.
- එ) දේශීය ආදායම් බදු පනතෙහි අන්තර්ගත පහත සඳහන් උපලේඛනවල ඇතුළත් බදු අනුපාත, බදු සහන, බදු නිදහස් කිරීම්, සුදුසුකම් ලබන නිදහස් කිරීම් සහ ක්ෂය දීමනා බදු වියදම් ලෙස නොසලකන ලදී. එම උපලේඛන වලින් බැහැරවීම් බදු වියදම් ලෙස සලකා ඇත.
 - i. පළමු උප ලේඛනය - බදු අනුපාත
 - ii. දෙවන උප ලේඛනය - ආයෝජන දිරිගැන්වීමේ යෝජනා ක්‍රමය
 - iii. තුන්වන උප ලේඛනය - නිදහස් කිරීම්
 - iv. හතරවන උප ලේඛනය - ප්‍රාග්ධන දීමනා, ක්ෂයදීමනා හා තක්සේරුගත ගාස්තු
 - v. පස්වන උප ලේඛනය - සුදුසුකම් ලබන නිදහස්කිරීම්

ඉහත උපලේඛන වලින් බැහැරවීම් දේශීය ආදායම් බදු පනතෙහි හයවන උපලේඛනයේ දක්වා ඇති අතර එවැනි බැහැරවීම් ආදායම් බදු සඳහා බදු වියදම ලෙස සලකා ඇත.

බදු වියදම

අ) ආදායම් බදු

දේශීය ආදායම් පනතේ හයවන උප ලේඛනය මගින් පහත සඳහන් බදු සහන සීමිත කාලයක් සඳහා ලබා දී ඇත. මෙම සහන ආදායම් බදු සඳහා බදු වියදම ලෙස සලකා ඇත.

- i. 2018.04.01 දින සිට වසර 3 ක් සඳහා තක්සේරු වර්ෂයකදී සිදුකරන ඇමරිකානු ඩොලර් මිලියන 3 දක්වා වන ක්ෂය වන වත්කම් මත වන (අස්පෘෂ්‍ය වත්කම් හැර) නව ආයෝජනයන් වැඩිදියුණු කළ ක්ෂය දීමනා සඳහා සුදුසුකම් ලබයි. එම ආයෝජන සඳහා වන ආදායම් බදු සහනය උතුරු පළාත සඳහා 200% වන අතර අනෙකුත් පළාත් සඳහා එය 100% කි.
- ii. ලාභයට දායක වන ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට බෙදා හැරෙන අතිරික්ත අරමුදල් සඳහා 2018.04.01 දින සිට වසර තුනක කාලයකට 50% ක බදු සහනයක් හිමිවේ.
- iii. තොරතුරු තාක්ෂණ ව්‍යාපාර සඳහා සේවකයින්ට (අධ්‍යක්ෂවරු හැර) කරනු ලබන ගෙවීම්වලින් අමතර 35% ක් බදු අයවන ආදායමට එරෙහිව අඩුකිරීමට ඉඩදේ.
- iv. පර්යේෂණ සහ සංවර්ධන වියදමින් 100% ක් බදු අයවන ආදායමට එරෙහිව අමතර අඩුකිරීමක් 2018.04.01 දින සිට වසර තුනක කාලයකට හිමිවේ.
- v. ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කෙරෙන ජාත්‍යන්තර ජාලයේ ආයතනයක මූලස්ථානයක් සඳහා 2018.04.01 දින සිට වසර තුනක් දක්වා බදු නිදහසක් හිමි වේ.
- vi. ලංකා විදුලිබල මණ්ඩලය සමඟ විදුලි බලය ලබාදීමේ ගිවිසුමකට එළඹ ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාරයකට 50% ක බදු සහනයක් 2018.04.01 දින සිට වසර තුනක කාලයක් දක්වා හිමි වේ.

හයවන උපලේඛනය යටතේ වන ආදායම් බදු පිළිබඳ බදු වියදම පහත වගුවේ දක්වා ඇත.

වගුව I : 2019 වර්ෂයේ ආදායම් බදු මත බදු වියදම

රු. මිලියන

	ඇස්තමේන්තුගත පිරිවැටුම	ඇස්තමේන්තුගත බදු අයවන ආදායම	ඇස්තමේන්තුගත බදු වියදම
• ජීවිත රක්ෂණ	138,000	20,000	2,800
• තොරතුරු තාක්ෂණ ව්‍යාපාර	20,000	2,200	200
• පුනර්ජනනීය බලශක්තිය	45,000	2,250	315
• පර්යේෂණ සහ සංවර්ධන	-	-	-
• ඇමරිකානු ඩොලර් මිලියන 3 අඩු නව ආයෝජන	-	-	-
• ජාත්‍යන්තර ජාලයේ ආයතනයක මූලස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය	-	-	-
එකතුව	203,000	24,450	3,315
ද. දේ. නි. ප්‍රතිශතයක් ලෙස බදු වියදම			0.02%

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලදී.

ආ) එකතු කළ අගය මත බදු

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ එකතු කළ අගය මත බදු පනවනු ලබයි. එකතු කළ අගය මත බදු වලින් නිදහස් , විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත් අයිතම සහ නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්දට යටත් අයිතම බදු වියදම ගණනය කිරීම සඳහා අදාළ කර නොගන්නා ලද අතර, එයට හේතු වන්නේ මෙම බදු එකතු කළ අගය මත බදු වෙනුවට

පනවා ඇති හෙයිනි. බැංකු සහ මූල්‍ය සේවා අංශයන් මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු අයකරන බැවින්, බදු වියදම ගණනය කිරීමේදී මූල්‍ය අංශය අදාළ කර නොගනී. එකතු කළ අගය මත බදු වියදම පිළිබඳ විස්තර වගුව 2 හි දැක්වේ.

වගුව II: එකතු කළ අගය මත බද්ද - 2019 වසර සඳහා බදු වියදම් ඇස්තමේන්තුව

රු. මිලියන.

අයිතමය	බදුකළ හැකි අගය පදනම් වර්ෂය 2017	ඇස්තමේන්තුගත බදු වියදම	
		2018	2019
දේශීය	452,000	73,021	79,375
විදුලිය	223,000	36,026	39,161
කෘෂිකර්මය	89,000	14,378	15,629
ප්‍රවාහනය	66,000	10,662	11,590
නිදහස් සෞඛ්‍ය සේවා	30,000	4,847	5,268
අධ්‍යාපනය	22,000	3,554	3,863
ආහාර හා වෙනත්	22,000	3,554	3,863
ආනයන	817,600	132,083	142,914
පෙට්‍රෝලියම් ආශ්‍රිත නිෂ්පාදන/ඉන්ධන	315,000	50,888	55,061
බොරතෙල්	100,000	16,155	17,480
වටිනා ලෝහ	100,000	16,155	17,480
කෘෂිකර්මය/කිරි/වෛද්‍ය/ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ	72,000	11,632	12,585
නූල්/ රෙදි	68,000	10,985	11,886
ඖෂධ	66,000	10,662	11,537
කිරිඟු	36,000	5,816	6,293
පොහොර	16,000	2,585	2,797
ට්‍රැක්ටර්	10,000	1,616	1,748
පරිගණක/මූද්‍රිත පොත්	3,000	485	524
කෘෂි/ ජලජීවී බීජ	1,300	210	227
ළඳරු කිරිපිටි	1,300	210	227
වෙනත්	29,000	4,685	5,069
එකතුව	1,269,600	205,104	222,289
ද.දේ.නි. යෙහි % ක් ලෙස		1.43%	1.41%

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලදී.

රාජ්‍ය වාණිජ ව්‍යවසායයන්හි වාණිජමය නොවන බැඳීම්

පාරිභෝගිකයා වෙත හාණ්ඩ හෝ සේවාවන් ඒවායේ නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් සැපයීම වාණිජමය නොවන බැඳීම් වශයෙන් හැඳින්විය හැකිය. රජය විසින් පාලනය කරන ලද මිල ගණන් මත පදනම්ව ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඇතැම් නිෂ්පාදන හා සේවාවන් සහනදායී මිල ගණන් යටතේ විකිණීම සිදු කරයි. යහපාලන ප්‍රතිපත්ති, විනිවිදභාවය හා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන්වලට අනුකූල වෙමින් මෙවැනි ආයතනයන්හි වාණිජමය නොවන බැඳීම් හඳුනා ගැනීම සඳහා සහ එවැනි බැඳීම් රජයේ වියදමක් වන බැවින් ඒවා ජාතික අයවැයේ අනුකූලක අංගයක් ලෙස ඉදිරිපත් කිරීමට ද රජය විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ 2018 සහ 2019 වර්ෂයන් සඳහා වන වාණිජමය නොවන බැඳීම් වගුව i හා iii හි පිළිවෙලින් හඳුනාගෙන ඇත. ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2018.12.31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා බදු ගෙවීමට පෙර ශුද්ධ අලාභය ලෙස රු. මිලියන 104,134 ක අගයක් වාර්තා කර ඇති අතර, උපකල්පනයන් මත පදනම් ව 2019 වර්ෂය සඳහා රු. මිලියන 18,946 ක ශුද්ධ අලාභයක් පුරෝකථනය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය 2018 වර්ෂය තුළ රු. මිලියන 25,044 ක හා 2019 වර්ෂය සඳහා රු. මිලියන 87,075 ක ශුද්ධ අලාභයන් පුරෝකථනය කර ඇත.

වාණිජමය නොවන බැඳීම් ගණනය කිරීමේදී යොදා ගන්නා උපකල්පනයන් පහත පරිදි වේ.

- 2019 වසර සඳහා ප්‍රක්ෂේපිත අගයන්, බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 97.28 ක් ලෙස සළකා කළ ගණනය කිරීම් මත පදනම් වී ඇත.
- දේශීය වෙළෙඳපොළේ ඉල්ලුම් රටාව අතීත ස්වභාවයෙන් විශාල ලෙස වෙනස් නොවීම.
- ප්‍රක්ෂේපිත අගයන් 2019 වර්ෂය තුළ විදේශ විනිමය අහිමි වීම් පහළයෑමේ උපකල්පනය මත පදනම් වේ.

අ) ලංකා බැංකුවේ නීතිගත සංස්ථාව

වගුව I: ආදායම් ප්‍රකාශය

රු.මිලියන

විස්තරය	2018 (තාවකාලික)	2019 (ඇස්තමේන්තුගත)
ශුද්ධ පිරිවැටුම	521,519	805,734
විකුණුම් පිරිවැය	(523,982)	(790,114)
දළ ලාභය	(2,464)	15,620
අනෙකුත් ආදායම්	764	440
විකුණුම් හා බෙදාහැරීම් වියදම	(14,486)	(19,207)
පරිපාලන වියදම්	(6,029)	(6,274)
මෙහෙයුම් ලාභය	(22,214)	(9,421)
විනිමය අනුපාත විචලනය	(82,719)	(8,331)
මූල්‍ය ආදායම	12,904	10,355
මූල්‍ය වියදම	(12,106)	(11,549)
බදු පෙර ශුද්ධ ලාභය	(104,134)	(18,946)

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලදී.

වගුව II: නිෂ්පාදනය මත ලාභය

නිෂ්පාදිතය	සාමාන්‍ය විකුණුම් මිල	මෙහෙයුම් ලාභය/(අලාභය)	මූල්‍ය පිරිවැය	විනිමය අලාභය	ශුද්ධ ලාභය/(අලාභය)	වාර්ෂික ලාභය/(අලාභය)
	රු./ලීටර	රු./ලීටර	රු./ලීටර	රු./ලීටර	රු./ලීටර	රු.මිලියන
පෙට්‍රල් (බක්ටේන් 92)	172.63	2.06	1.96	1.62	(1.53)	(2,378)
දුඵලිකෘත පෙට්‍රල් (බක්ටේන් 95)	182.69	(0.64)	2.14	1.77	(4.55)	(1,234)
ඔටෝ ඩීසල්	153.53	1.57	1.93	1.59	(1.96)	(4,322)
සුපිරි ඩීසල්	161.73	(1.09)	2.06	1.70	(4.85)	(503)
දැව් තෙල්	92.00	(5.56)	1.40	1.16	(8.12)	(4,741)
දැව් තෙල් - අවම සල්ෆර්	96.00	(12.16)	1.54	1.27	(14.97)	(3,940)
ජෙට් ඒ - 1	137.24	10.13	1.83	-	8.30	6,751
භූමිතෙල් කාර්මික	110.00	(16.20)	1.81	1.50	(19.51)	(143)
භූමිතෙල් ගෘහස්ත	70.00	(58.36)	1.81	1.50	(61.67)	(14,501)

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලදී.

(ආ) ලංකා විදුලිබල මණ්ඩලය

වගුව III: ආදායම් ප්‍රකාශය

රු.මිලියන

විස්තරය	2018 (තාවකාලික)	2019 (අැස්තමේන්තුගත)
ආදායම	229,354	242,165
විකුණන ලද ඒකක ප්‍රමාණය (ඒකක මිලියන)	14,095	14,948
ඒකකයකට ආදායම රුපියල්	16.27	16.00
විදුලිය මිලදී ගැනීමේ පිරිවැය	165,264	221,453
වෙනත් සෘජු පිරිවැය	87,704	100,655
මෙහෙයුම් ලාභය	(23,614)	(79,943)
වෙනත් ආදායම්	10,100	11,964
පොළී පෙර ශුද්ධ ලාභය	(13,514)	(67,979)
මූල්‍ය පිරිවැය	11,530	19,096
බදු පෙර ශුද්ධ ලාභය	(25,044)	(87,075)

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලදී.

තාක්ෂණික සටහන්

II කොටස ආදායම් යෝජනා

බදුකරණය

1. ආදායම් බදු (2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට කරනු ලබන සංශෝධන)

1.1 නිදහස් කිරීම්

1.1.1 දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදලින් වන ස්වේච්ඡාව බැඳුම්කර මත යම් නිර්වාසික තැනැත්තෙකුගේ ආදායම බද්දෙන් නිදහස් කරනු ලැබේ.

1.1.2 ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරද ඇතුළත්ව විදේශීය ව්‍යවහාර මුදලින් වන ස්වේච්ඡාව බැඳුම්කර මත යම් වාසික තැනැත්තෙකු විසින් උපයනු ලබන පොළී ආදායම ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබේ.

1.1.3 අනේවාසික විදේශීය ව්‍යවහාර ගිණුම් හෝ නේවාසික විදේශීය ව්‍යවහාර ගිණුම් මත ඕනෑම පුද්ගලයෙකු විසින් උපයනු ලබන පොළී ආදායම වසර 05ක කාලයක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබේ.

1.1.4 මූල්‍ය ආයතනයක පවත්වාගෙන යනු ලබන තැන්පතු ගිණුම් මත, වයස අවු. 18ට අඩු ළමුන් විසින් උපයනු ලබන පොළී ආදායම මසකට රු.5,000/- ක් දක්වා ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබේ.

1.1.5 ශ්‍රී ලංකාවේ යම් තැනැත්තෙකුට සපයන ලද ණය මුදල් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත යම් තැනැත්තෙකුට ගෙවනු ලබන ණය පොලිය, ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබේ. මෙම නිදහස් කිරීම, අනේවාසික සමාගමක් විසින් සිය පාලක හෝ පාලිත සමාගමක් වෙත ලබාදෙන ණය මුදල් සඳහා අදාළ නොවේ.

1.2 රඳවා ගැනීමේ බද්ද (ර.ගැ.බ)

1.2.1 ඕනෑම නේවාසික පුද්ගලයෙකුට කරනු ලබන මසකට රු. 50,000 ක් නොඉක්මවන රාජ්‍යභාග ගෙවීම්, තක්සේරු වර්ෂයක් සඳහා රු. 500,000/- ක උපරිමයකට යටත්ව රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරනු ලැබේ.

1.2.2 ඕනෑම නේවාසික පුද්ගලයෙකුට කරනු ලබන මසකට රු. 50,000 ක් නොඉක්මවන කුලී ගෙවීම්, තක්සේරු වර්ෂයක් සඳහා රු. 500,000/- ක උපරිමයකට යටත්ව රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරනු ලැබේ.

1.3 තොරතුරු තාක්ෂණය සඳහා දිරි දීමනා

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යාපාර ආදායම ගනණය කිරීමේදී, වැටුප් මත වියදමෙන් 35% ක අතිරේක අඩුකිරීම් සඳහා සුදුසුකම් ලැබීමට සපුරාලිය යුතු අවම වශයෙන් සේවකයින් 50 ක් සිටීමේ අවශ්‍යතාවය ඉවත් කෙරේ.

1.4 පවත්නා ව්‍යාපාර සඳහා ආයෝජන දිරිගැන්වීම්

පවත්නා ව්‍යාපාර විසින් සිදුකරන නව ආයෝජන සඳහා සාමාන්‍ය ක්ෂය දීමනා වෙනුවට වැඩිකළ ප්‍රාග්ධන දීමනා බදු සහන ලෙස ලබාදේ.

1.5 "දළ ආදායම" නිර්වචනය කිරීම

පළමු උපලේඛනයේ 4 වන ඡේදයේ (3) වන උපඡේදයේ (iii) වන අයිතමයේ සඳහන් "දළ ආදායම", ආයෝජන ආදායම හැර මුළු ආදායම ලෙස සලකනු ලැබේ. එසේ වුවද, 14% සහනදායී බදු අනුපාතය අදාළ විය යුත්තේ සහනදායී බදු අනුපාත සඳහා සුදුසුකම් ලබන

ක්‍රියාකාරකමක නිරතවීමෙන් ලබන ආදායම් මත පමණි. එවැනි සමාගමක ආයෝජන ආදායම 28% ක අනුපාතයකින් ආදායම් බදු වලට යටත් විය යුතුය.

2. එකතු කළ අගය මත බදු (එ.අ.බ.) (2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට කරනු ලබන සංශෝධන)

- 2.1 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත, අපනයනය පදනම් කරගත් ආයතන විසින් ඇතැම් ඇගයීම් දේශීයව විකිණීමේ දී ඒකක මත පදනම් කරගත් එකතු කළ අගය මත බදු අනුපාතය රු. 75 සිට 100 දක්වා සංශෝධනය කරනු ලැබේ.
- 2.2 පැහැදිලිතාවය සහ නිෂ්චිතභාවය පවත්වා ගැනීම සඳහා “දේශීයව නිපදවන සහල් නිෂ්පාදන” යන්න නැවත අර්ථ දැක්වීම කරනු ලැබේ.
- 2.3 2019 අප්‍රේල් 01 දිනට පෙර විකුණුම් ගිවිසුම් අත්සන් කර නොමැති සහාධිපත්‍ය නිවාස ඒකක විකිණීමේදී පනවන ලද එකතු කළ අගය මත බද්ද 2019 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මකවේ.
- 2.4 ආදායම ආරක්ෂා කිරීමේ අරමුණින් අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන ඇතැම් භාණ්ඩ සඳහා එකතු කළ අගය මත බදු අයකිරීමේ පදනම අමාත්‍යවරයා විසින් නියම කරනු ලැබිය හැකිවන පරිදි එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කරනු ලැබේ.
- 2.5 එකතු කළ අගය මත බදු පනතේ කාර්යයන් සම්බන්ධයෙන් “ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර” නැවත අර්ථ දැක්වනු ලැබේ.

3. ජාතිය ගොඩනැගීමේ බද්ද (2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතට කරනු ලබන සංශෝධන)

- 3.1 කපා ඔප දමා ප්‍රති අපනයනය කිරීම සඳහා ආනයනය කරනු ලබන සැකසුම් නොකරන ලද, දළ මැණික් ගල් සඳහා පවතින බදු නිදහස් කිරීම ජාතික ස්වර්ණාභරන අධිකාරියේ ලියාපදිංචිවූ මැණික් ගල් කැපීමේ සේවාවේ නිරත වන්නන්ට ලබා දීම.
- 3.2 දුම්වැටි (සිගරට්) නිෂ්පාදනය මත බදු නිදහස ඉවත් කෙරේ.
- 3.3 ප්‍රධාන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීම මගින් යටිතල පහසුකම් ව්‍යාපෘති වල පිරිවැය අඩු කෙරේ.
- 3.4 විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත් (ණයපත් සහ හරපත්) භාවිතා කර, අක්වෙරල ඩිජිටල් සේවාවන්ද ඇතුළුව භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා කරනු ලබන විදේශයන්ට කරන ගෙවීම් මත 3.5%ක ජා. ගො. බද්දක් පනවනු ලැබේ.
- 3.5 විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම් ලබන ගමන් නියෝජිත ආයතන, සංචාරක කළමනාකරණ ආයතන සහ හෝටල් සේවා සපයන්නන් අතර ඇති ජාතිය ගොඩනැගීමේ බදු විෂමතාවන් ඉවත්කරනු ඇත.

4. ආර්ථික සේවා ගාස්තුව (2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතට කරනු ලබන සංශෝධන සංශෝධන)

- 4.1 “බෙදාහරින්නා” නිර්වචනය සංශෝධනය කිරීම
 “බෙදාහරින්නා” යන්නට භාණ්ඩ ආනයනකරුවකු විසින් එකී භාණ්ඩ තොග වෙලෙඳපලේ අලෙවි කිරීම සඳහා පත් කරන ලද ඕනෑම පුද්ගලයෙක් හෝ හවුල් ව්‍යාපාරයක් ද ඇතුළත් වේ.
- 4.2 අපනයන මත ආ.සේ.ගා. සංශෝධනය කිරීම
 භාණ්ඩ හෝ සේවා අපනයන කිරීමේදී, පිරිවැටුම මත අය කරන ආර්ථික සේවා ගාස්තුව සියයට 0.25 ක් කෙරේ.
- 4.3 ඇතැම් භාණ්ඩ සහ උපාංග ආනයනයේදී අයවන ආ.සේ.ගා. සංශෝධනය කිරීම
 4.3.1 රටට ඇතිවන ආර්ථික ප්‍රතිලාභය සැලකිල්ලට ගෙන මුදල් අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන ප්‍රාග්ධන භාණ්ඩ හැර ඕනෑම භාණ්ඩයක් හෝ උපාංගයක් ආනයනය මත 0.5%ක ආර්ථික සේවා ගාස්තුවක් අය කෙරේ.

4.3.2 ඕනෑම භාණ්ඩයක් හෝ උපාංගයක් ආනයනය මත ආර්ථික සේවා ගාස්තු පදනම එම භාණ්ඩය හෝ උපාංගය මත ගෙවිය යුතු මි.ර.ගැ. වටිනාකම, ආනයනික රේගු බද්ද, සෙස්, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යන සියල්ලේ එකතුව වේ.

5. සුරා බදු ආඥා පනත යටතේ වන සුරා බදු

5.1 සුරා බදු අනුපාත සංශෝධනය

5.1.1 පහත සඳහන් පරිදි මත්පැන් වර්ගය අනුව මධ්‍යසාර පරිමාව පදනම් කරගෙන සුරාබදු හඳුන්වා දීම සිදුකෙරේ:

වර්ගය	අනුපාතය (මධ්‍යසාර ලීටරයට රු.)
විශේෂ අරක්කු	වෙනසක් නොවේ
අනෙකුත් අරක්කු	3,550/-
මෙරට නිෂ්පාදිත විදේශ අරක්කු	3,550/-
බියර් 5%ට අඩු	2,700/-
බියර් 5%ට වැඩි	2,700/-
වයින් - දේශීය ශාක ද්‍රව්‍ය	600/-
වයින් - අනෙකුත්	2700/-

5.1.2 පහත සඳහන් පරිදි ආනයනික අරක්කු මත සුරාබදු හඳුන්වා දීම සිදුකෙරේ:

i.	මෝල්ට් අරක්කු (බියර්)	-	තොග ලීටරයකට රු. 55
ii.	වයින්	-	තොග ලීටරයකට රු. 110
iii.	අනෙකුත් අරක්කු	-	තොග ලීටරයකට රු. 215

6. නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්ද

6.1 බදු සංශෝධන

6.1.1 දුම්වැටි (සිගරට්)

පහත සඳහන් පරිදි දුම්වැටියක් (සිගරට්ටුවක්) මත නිෂ්පාදන බද්ද 12% කින් වැඩි කෙරේ:

i.	60 – 67 mm	-	සිගරට් 1000 ට රු. 19,500/-
ii.	67 – 72 mm	-	සිගරට් 1000 ට රු. 23,000/-
iii.	72 – 84 mm	-	සිගරට් 1000 ට රු. 37,580/-
iv.	>84 mm	-	සිගරට් 1000 ට රු. 42,200/-

6.1.2 පැණිරස කාරක පාන වර්ග මත නිෂ්පාදන බද්ද

i පාන වර්ග වල අඩංගු බදු නිදහස් සීනි ප්‍රමාණය පහත සඳහන් පරිදි සංශෝධනය කරනු ලැබේ.

- (අ) කාබනේට් අඩංගු පාන වර්ග - මි.ලී. 100කට ග්‍රෑම් 04
- (ආ) පළතුරු අඩංගු පාන වර්ග - මි.ලී. 100කට ග්‍රෑම් 08

ii බදු නිදහස් ප්‍රමාණය ඉක්මවන සීනි ග්‍රෑම් 01 කට ශත 40 ක් වන පරිදි බදු අනුපාතය වෙනස් කෙරේ.

6.1.3 පාම් තෙල් මේද අම්ල මත නිෂ්පාදන බද්ද පහත සඳහන් පරිදි වෙනස් කෙරේ.

- i පාම් තෙල් මේද අම්ල - 20%
- ii ටැලෝමේද අම්ල - 20%

6.1.4 ශීතකරණ මත නිෂ්පාදන බද්ද 25% ක් වන පරිදි සංශෝධනය කෙරේ.

6.1.5 එන්ජිම සහ කුටි සවිකල වැසි ලෙස ආනයනය කරනු ලබන වාහන මත නිෂ්පාදන බද්ද අඩු කෙරේ.

6.1.6 මෝටර් වාහන

- i අවමංගල රථ සඳහා නිෂ්පාදන බදු සංශෝධනය කෙරේ.
- ii ශක්ති කාර්යක්ෂමතා ප්‍රතිලාභය පිලිබිඹු වන පරිදි හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වැන් මත නිෂ්පාදන බද්ද සංශෝධනය කෙරේ.
- iii සිත්ගල් කැබ් මත නිෂ්පාදන බද්ද සංශෝධනය කෙරේ.
- iv කි.ග්‍රෑ. 2000 ට නොවැඩි භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවයක් සහිත කුඩා ලොරි රථවල නිෂ්පාදන බද්ද අඩුකෙරේ.
- v මගී වාහන මත නිෂ්පාදන බද්ද පහත සඳහන් පරිදි වෙනස් කෙරේ.

(අ) ඉන්ධන මෝටර් රථ සඳහා වන බදු අනුපාත

එන්ජින් ධාරිතාව	පෙට්‍රල් ඉන්ධන (ඝණ සෙන්ටිමීටරයට රු.)	ඩීසල් ඉන්ධන (ඝණ සෙන්ටිමීටරයට රු.)
$\leq 1000\text{cm}^3$	2,000 or 1,650,000*	4,600
$1000\text{cm}^3 < x \leq 1300 \text{ cm}^3$	3,200	4,600
$1300\text{cm}^3 < x \leq 1500 \text{ cm}^3$	3,700	4,600
$1500\text{cm}^3 < x \leq 1600 \text{ cm}^3$	4,250	5,750
$1600\text{cm}^3 < x \leq 1800 \text{ cm}^3$	5,300	6,900
$1800\text{cm}^3 < x \leq 2000 \text{ cm}^3$	6,350	8,000

*ඒකකයක් සඳහා බද්ද

(ආ) දෙමුහුන් මෝටර් රථ සඳහා වන බදු අනුපාත

එන්ජින් ධාරිතාව	පෙට්‍රල් ඉන්ධන (ඝණ සෙන්ටිමීටරයට රු.)	ඩීසල් ඉන්ධන (ඝණ සෙන්ටිමීටරයට රු.)
$\leq 1000\text{cm}^3$	1,500,000*	3,400
$1000\text{cm}^3 < x \leq 1300 \text{ cm}^3$	2,300	3,400
$1300\text{cm}^3 < x \leq 1500 \text{ cm}^3$	2,850	3,400
$1500\text{cm}^3 < x \leq 1600 \text{ cm}^3$	4,000	4,600
$1600\text{cm}^3 < x \leq 1800 \text{ cm}^3$	5,200	5,700
$1800\text{cm}^3 < x \leq 2000 \text{ cm}^3$	5,700	6,900

*ඒකකයක් සඳහා බද්ද

(ඇ) විද්‍යුත් මෝටර් රථ සඳහා වන බදු අනුපාත

යාන්ත්‍රික බලය	අඩු. 01ට අඩු	අඩු. 01ට සහ අඩු. 03ට
50kW < x ≤ 100kW	10,000	20,000

(ඈ) ත්‍රී රෝද රථ සඳහා වන බදු අනුපාත

වර්ගය	රු. (සඤ්චිතව/ කිලෝ වොට් එකකට)
පෙට්‍රල් (සඤ්චිතව)	2,400
ඩීසල් (සඤ්චිතව)	1,450
විද්‍යුත් (කිලෝ වොට්)	7,500
භාණ්ඩ ප්‍රවාහන - පෙට්‍රල් (සඤ්චිතව)	500
භාණ්ඩ ප්‍රවාහන - ඩීසල් (සඤ්චිතව)	375
භාණ්ඩ ප්‍රවාහන - විද්‍යුත් (කිලෝ වොට්)	7,500

(ඉ) මෝටර් බයිසිකල් සඳහා වන බදු අනුපාත

එන්ජිං ධාරිතාව	සඤ්චිතව/ රු.
x ≤ 50cm ³	575
50cm ³ < x ≤ 150cm ³	1,150
150cm ³ < x ≤ 200cm ³	1,150
200cm ³ < x ≤ 250cm ³	1,725
250cm ³ < x ≤ 350cm ³	1,725
350cm ³ < x ≤ 450cm ³	2,300
450cm ³ < x ≤ 500cm ³	2,300
500cm ³ < x ≤ 800cm ³	2,875
800cm ³ < x ≤ 1000cm ³	2,875
1000cm ³ < x	3,450

7. ඔට්ටු හා සුදු බද්ද (1988 අංක 40 දරන ඔට්ටු හා සුදු බද්දට කරනු ලබන සංශෝධන)

7.1 වාර්ෂික ගාස්තුව සංශෝධනය

7.1.1 රුපියෝ හැර අනෙකුත් සුදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් වර්ෂයකට අය කරනු ලබන ගාස්තුව රු. මිලියන 400 දක්වා සංශෝධනය කෙරේ.

7.1.2 රුපියෝ සුදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් වර්ෂයකට අය කරනු ලබන ගාස්තුව රු. මිලියන 01 දක්වා සංශෝධනය කෙරේ.

7.2 කැසිනෝ සඳහා ඇතුළත්වීමේ ගාස්තු සංශෝධනය

කැසිනෝ සඳහා ඇතුළත්වීමේ ගාස්තුව එක් පුද්ගලයෙකුට ඇ.ඩො. 50 ක් වන පරිදි සංශෝධනය කෙරේ.

7.3 දළ එකතුව මත බද්ද සංශෝධනය

දළ එකතුව මත බද්ද 15% ක් ලෙසට සංශෝධනය කෙරේ.

8. මුදල් පනත

8.1 කාබන් බද්ද

වාණිජ වාහන මත ගෙවිය යුතු උපරිම කාබන් බද්ද පහත පරිදි උපරිම සීමාවකට යටත් වේ.

වාහනයේ වර්ගය	වසර 5 ට අඩු	වසර 05 සිට 10 දක්වා	වසර 10 ට වැඩි
දෙමුහුන් (පෙට්ල්/ ඩීසල්)	සඤ්ඤ සෙන්ටිමීටරයට ගත 25 හෝ රු. 3,500 යන ඒවායින් වඩා අඩු අගය	සඤ්ඤ සෙන්ටිමීටරයට ගත 50 හෝ රු. 5,500 යන ඒවායින් වඩා අඩු අගය	සඤ්ඤ සෙන්ටිමීටරයට රු. 1 හෝ රු. 7,500 යන ඒවායින් වඩා අඩු අගය
ඉන්ධන (පෙට්ල් / ඩීසල්)	සඤ්ඤ සෙන්ටිමීටරයට ගත 50 හෝ රු. 3,500 යන ඒවායින් වඩා අඩු අගය	සඤ්ඤ සෙන්ටිමීටරයට රු. 1 හෝ රු. 5,500 යන ඒවායින් වඩා අඩු අගය	සඤ්ඤ සෙන්ටිමීටරයට රු. 1.50 හෝ රු. 7,500 යන ඒවායින් වඩා අඩු අගය

8.2 සුබෝපහෝගී වාහන බද්ද

i බදු නිදහස් සීමාව ඉක්මවන, අදාලවන පරිදි මි.ර.ගැ. වටිනාකම හෝ නිෂ්පාදන මිල මත සුබෝපහෝගී වාහන බද්ද පැනවේ.

වාහනයේ වර්ගය	සුබෝපහෝගී බදු නිදහස් සීමාව	අනුපාතය (සුබෝපහෝගී බදු නිදහස් සීමාව ඉක්මවා යන අගය මත අය කෙරේ)
ඩීසල්	රු. මි. 3.5	120%
පෙට්ල්	රු. මි. 3.5	100%
දෙමුහුන් ඩීසල්	රු. මි. 4.0	90%
දෙමුහුන් පෙට්ල්	රු. මි. 4.0	80%
විද්‍යුත්	රු. මි. 6.0	60%

ii සුබෝපහෝගී බදු නිදහස් සීමාව ආනයනික වාහන සම්බන්ධයෙන් මි.ර.ගැ. වටිනාකම පදනම්වද, දේශීයව එකලස් කරන ලද වාහන සම්බන්ධයෙන් නිෂ්පාදන මිල පදනම්වද දැක්වේ.

8.3 ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද ඉවත් කෙරේ.

8.4 අපගමන බද්ද එක් මගියෙකු සඳහා ඇ. ඩො. 10 සිට ඇ. ඩො. 60 දක්වා වැඩි කෙරේ.

9. රේගු තීරු බදු සංශෝධනය

- 9.1 තෝරාගත් භාණ්ඩ මත රේගු තීරු බදු සංශෝධනය කෙරේ.
- 9.2 තෝරාගත් ආනයනික භාණ්ඩ කිහිපයක් මත ඒකකයක් සඳහා අයවන තීරු බද්ද 10%කින් වැඩි කෙරේ.
- 9.3 2019 ජූනි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික පළතුරු බීම මත අයවන තීරු බද්ද සංශෝධනය කෙරේ.
- 9.4 පානීය නොවන එතනෝල් මධ්‍යසාර ලීටරයකට අයවන තීරු බද්ද රු. 1,000 දක්වා රු. 200 කින් වැඩි කෙරේ.

10. සෙස් බද්ද

- 10.1 බිඩි කොළ සඳහා වන සෙස් බද්ද කි.ග්‍රෑමයට රු.3,500/- දක්වා වැඩි කරනු ලැබේ.
- 10.2 පහත දක්වා ඇති සංයෝජිත වර්ගීකරණ අංක යටතේ වන භාණ්ඩ සඳහා වන සෙස් බද්ද ඉවත් කරනු ලැබේ.

0408.11.00	0802.32.00	0802.62.00	0810.20.00	0813.10.00
0408.91.00	0802.41.00	0802.70.00	0810.30.00	0813.20.00
0802.21.10	0802.42.00	0802.90.10	0810.40.00	0813.30.00
0802.22.00	0802.51.00	0802.90.90	0810.70.00	8418.21.10
0802.31.10	0802.52.00	0808.40.00	0812.10.00	8418.21.90

- 10.3 පහත දක්වා ඇති සංයෝජිත වර්ගීකරණ අංක යටතේ වන භාණ්ඩ සඳහා වන සෙස් බද්ද ප්‍රමාණය සංශෝධනය කරනු ලැබේ.

2106.90.50	3401.19.20	3920.63.99	3924.10.90	7217.90.10
2202.99.91	3920.51.91	3920.69.91	4011.10.90	8708.91.20
2202.99.99	3920.51.99	3920.69.99	6505.00.10	8708.91.90
3401.11.20	3920.63.11	3924.10.10	6505.00.90	

11. වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු

- 11.1 සංචාරක අංශය ප්‍රවර්ධනය සහ දේශීය නිෂ්පාදන කර්මාන්ත අංශයේ මූලික පිරිවැය අවම කිරීමේ අරමුණින් 0712.20.00, 0712.90.10 සහ 7801.10.00 යන සංයෝජිත වර්ගීකරණ අංක යටතේ වන භාණ්ඩ සඳහා වූ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු අනුපාතය සියයට 2.5 දක්වා අඩු කිරීම.
- 11.2 මැණික් ඔප දැමීමේ අංශය ටොරියමන් කිරීම අරමුණු කොට 8464.10.00, 8464.20.00 සහ 8464.90.00 යන සංයෝජිත වර්ගීකරණ අංක යටතේ වන භාණ්ඩ සඳහා වූ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු නිදහස් කිරීම.
- 11.3 මේ සමග අමුණා ඇති වගුව අංක 1 හි වන සංයෝජිත වර්ගීකරණ සංකේතාංක මගින් හඳුන්වනු ලබන උසස් තාක්ෂණික යන්ත්‍රෝපකරණ හා උපාංග මත වන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු අනුපාතය සියයට 2.5 දක්වා අඩු කිරීම.

11.4 සෘජු ආනයනය හා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගත ආයතන වලින් මිලදී ගැනීම අතර වන බදු විෂමතාවය ඉවත් කිරීම සඳහා විනෝදාස්වාදය සඳහා භාවිතා කරන යාත්‍රා සහ නැව් නිෂ්පාදනය කරනු ලබන ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත ආයතන විසින් සිය ව්‍යාපාරය ලෙස මෙම යාත්‍රා හා නැව් කුලියට දෙනු ලබන ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත ව්‍යාපාර වෙත විකිණීමේදී වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්දෙන් නිදහස් කරනු ලැබේ.

- 12. ජාත්‍යන්තර සංචාරක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මාර්ගවල ධාවනය නොකරන ගෝ-කාට් සහ ගෝ-කාට් ටයර් මත වූ ආනයන තීරුබදු හා සෙස් බද්ද ඉවත් කිරීම.
- 13. රේගුව මගින් රාජසන්තක කරන ලද ආනයනය කළ බිඩි කොළ සඳහා වෙන්දේසි මිලට අමතරව, අදාළ වන සියලු බදු ලංසුකරු ගෙන් අයකරනු ඇත.
- 14. පශු සම්පත් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලුසර්න් (ඇල්ෆල්ෆා) ආහාර සහ තැටි ආනයනය සඳහා වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු ඉවත් කරනු ඇත.
- 15. විදේශීය ගෙවීම් මත ජාතිය ගොඩ නැගීමේ බදු පැනවීම හා සමගාමීව විදේශ මිලදී ගැනීම් සඳහා ණය කාඩ්පත් භාවිතා කිරීම සඳහා වන මුද්දර ගාස්තු ඉවත් කරනු ලැබේ.
- 16. ආනයනික පාම් තෙල් සඳහා දේශීය අගය එකතු කිරීම මත අදාළ වන ජාතිය ගොඩනැගීමේ බද්ද වෙනුවට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අදාළ කෙරෙනු ඇත.

17. වෙනත් ගාස්තු සහ අයකිරීම්

17.1 පසුගිය වසර තුනක කාලය තුළ ගාස්තු සහ අයකිරීම් සංශෝධනය කර නැති රාජ්‍ය ආයතන වල අදාළ ගාස්තු සහ අයවීම් සියයට 15 කින් ඉහළ නැංවේ.

17.2 ගමන් බලපත්‍ර ගාස්තු පහත පරිදි සංශෝධනය කරනු ලැබේ.

- i. වෙනස් කිරීමේ ගාස්තු - ඒකකයට රු. 1,000/-
- ii. සැකසුම් ගාස්තු (හදිසි පදනම මත) - ඒකකයට රු. 15,000/-
- iii. සැකසුම් ගාස්තු (සාමාන්‍ය පදනම මත) - ඒකකයට රු. 3,500/-

17.3 වාහන ලියාපදිංචි අංකයක් වෙන්කර ගැනීමේ ගාස්තු වත්මන් ලියාපදිංචි අංකයේ සිට පහත පරිදි වෙනස් කරනු ලැබේ.

ගාස්තු (රු.)	පවතින අංක සීමාව
70,000/-	10,000
90,000/-	20,000
100,000/-	30,000

17.4 රු. මිලියන 1 ක ගාස්තුවක් අය කර, ජීවිත කාලය සඳහාම වන පෞද්ගලික වාහන ලියාපදිංචි අංක නිකුත් කරනු ඇත.

18. තාක්ෂණික දෝෂ සහ පරිපාලන ප්‍රතිපාදන නිරාකරණය

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත, 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත, 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත, මුදල් පනත් සහ මුදල් (සංශෝධන) පනත්, 2010 අංක 16 දරන පැහැර හැරී බදු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත, 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු පනත , 2011 අංක 23 දරන බදු අභියාචනා කොමිසන් සභා පනත, 1969 අංක 1 දරන ආනයන සහ අපනයන (පාලන) පනත, 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සහ 2006 අංක 12 දරන මුද්දර බදු (විශේෂ විධිවිධාන) පනත යන පනත්වල ඇතැම් විධිවිධානයන්හි විෂමතාවයන් සහ අනපේක්ෂිත ප්‍රතිඵලයක් (පරිවර්තන වෙනස්කම් ද ඇතුළුව) නිදොස් කිරීම සඳහා අවශ්‍ය සංශෝධනයන් කරනු ඇත.

19. යෝජනා ක්‍රියාත්මක වන දිනයන්

වෙනත් ආකාරයකට සඳහන් කර නොමැත්තේ නම් යෝජනා ක්‍රියාත්මක වන දිනයන් පහත සඳහන් පරිදි වේ.

- (i) ආදායම් බදු සංශෝධන 2019 අප්‍රේල් 01 වන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ.
- (ii) එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු හා මුදල් පනතට වන සංශෝධන 2019 ජූනි 1 වන දින සිට ක්‍රියාත්මක වේ.
- (iii) ආනයනික රේගු බදු, නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බදු, සුරා බදු, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු, සෙස් සහ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු වහාම බලපැවැත්වෙන පරිදි ක්‍රියාවට නංවනු ලැබේ.

වගුව 01

I කොටස - 2019 ජූනි 01 දින සිට ක්‍රියාත්මක වේ. (සංයෝජිත වර්ගීකරණ සංකේතාංක)

85011010	85042230	85071090	85163300	85287330	85359000	85423900
85013190	85042390	85072000	85167100	85287390	85391000	85429000
85013200	85043110	85073000	85167200	85301000	85392100	85432000
85013300	85043190	85074000	85167910	85308000	85392200	85437020
85013400	85043210	85075000	85168000	85309000	85392900	85437090
85014010	85043290	85076000	85169010	85311000	85393110	85439000
85014020	85043310	85078000	85169090	85312000	85393190	85452000
85014090	85043390	85079000	85255000	85318010	85393200	85459000
85015110	85043410	85141000	85256000	85318090	85393900	85461000
85015190	85043490	85142000	85261000	85319000	85394100	85462000
85015210	85044010	85143000	85269100	85321010	85394900	85469000
85015290	85044030	85144000	85269200	85321090	85395000	85471000
85015300	85045010	85149000	85271900	85322290	85399000	85472000
85022000	85045090	85151100	85272900	85322590	85401110	85479000
85023100	85049010	85152100	85279900	85322990	85401190	85481010
85023900	85049090	85152900	85284200	85323090	85401210	85481020
85030010	85051100	85153100	85284990	85329090	85401290	85489000
85030020	85051900	85153900	85285200	85332900	85407100	
85030090	85052000	85158000	85285990	85334000	85408100	
85041010	85059000	85159000	85286200	85340000	85408900	
85041090	85061010	85161000	85286900	85351000	85412900	
85042110	85061090	85162100	85287110	85352100	85413000	
85042190	85065000	85162900	85287190	85352900	85423100	
85042210	85068000	85163100	85287239	85353000	85423200	
85042220	85069000	85163200	85287249	85354000	85423300	

II කොටස - 2019 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වේ. (සංයෝජිත වර්ගීකරණ සංකේතාංක)

84021100	84122900	84199000	84264900	84389000	84561200	84642000
84021900	84123100	84209100	84269100	84392000	84562000	84649000
84022000	84123900	84209900	84269900	84393000	84563000	84651000
84031000	84128000	84211100	84271000	84399900	84564000	84652000
84039000	84129000	84211200	84279010	84401000	84565000	84659100
84041000	84141000	84211910	84279090	84411000	84569000	84659200
84042000	84142000	84211990	84282000	84412000	84571000	84659300
84049000	84144000	84212110	84283200	84413000	84573000	84659400
84051000	84145100	84212200	84283300	84414000	84581100	84659500
84059000	84145900	84212910	84283900	84418000	84581900	84659600
84068200	84146000	84212990	84284000	84419000	84589100	84659900
84069000	84161000	84213100	84286000	84423000	84589900	84661000
84071000	84162000	84213900	84289000	84425000	84592900	84662000
84072100	84163000	84219100	84291100	84433210	84594100	84663000
84072900	84169000	84219910	84291900	84433230	84595900	84669100
84073120	84181010	84219920	84292000	84433290	84596100	84669200
84073190	84182110	84219990	84294000	84433910	84596900	84669300
84073220	84182910	84221900	84301000	84433920	84597000	84669400
84073290	84182930	84229000	84303900	84433110	84602200	84671100
84073320	84182990	84241000	84306100	84433930	84602300	84671900
84073390	84183010	84242000	84306900	84433990	84602400	84672100
84073490	84183030	84243000	84311000	84439100	84602900	84672200
84079010	84183090	84244100	84312000	84439910	84603900	84672900
84079090	84184010	84244900	84313100	84439920	84609000	84678100
84081000	84184030	84248200	84313900	84484900	84615000	84678900
84082010	84184090	84248900	84314100	84485900	84619000	84679100
84082090	84185010	84249000	84314200	84490000	84621000	84679200
84089010	84186910	84251100	84314300	84531000	84622100	84679900
84089090	84186930	84251900	84329090	84532000	84622900	84682000
84099110	84186950	84253100	84331900	84538000	84623100	84688000
84099190	84186970	84253900	84335900	84539000	84623900	84689000
84101100	84189190	84254100	84339090	84542000	84624100	84702100
84101200	84191100	84254200	84351000	84543000	84624900	84702900
84101300	84191900	84254900	84362900	84549000	84629100	84705000
84109000	84192000	84261100	84369900	84551000	84629900	84709000
84111100	84193200	84261200	84379000	84552100	84631000	84713010
84111200	84193900	84261900	84382000	84552200	84632000	84714110
84112100	84195000	84262000	84383000	84553000	84633000	84714910
84119900	84196000	84263000	84384000	84559000	84639000	84715010
84122100	84198100	84264100	84385000	84561100	84641000	84716000

84718000	84762900	84797100	84805000	84818060	84829900	84862000
84719000	84768900	84797900	84806000	84819010	84831000	84863000
84721000	84769000	84798100	84807100	84819020	84832000	84864000
84723000	84781000	84798910	84811000	84819030	84833000	84869000
84732100	84789000	84798930	84812000	84819090	84834000	84871000
84732900	84791000	84798940	84813000	84821000	84835000	84879000
84733010	84792010	84799000	84814000	84822000	84836000	
84734090	84792090	84801000	84818010	84823000	84839000	
84735090	84793000	84802000	84818020	84824000	84841000	
84752900	84794000	84803000	84818030	84825000	84842000	
84759000	84795000	84804100	84818040	84828000	84849000	
84762100	84796000	84804900	84818050	84829100	84861000	

II කොටස - වියදම් යෝජනා

1.0 රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය

1.1 රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් සඳහා රු. 2,500/-ක මාසික අන්තර් දීමනාවක් 2019 ජූලි මස 01 දින සිට ලබා දෙනු ඇත.

1.2 අංක 37/2013 හා 2013.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මාසිකව ගෙවනු ලබන රු. 7,800/- ක ජීවන වියදම් දීමනාව ඉදිරියේදීත් එලෙසම ක්‍රියාත්මක වනු ඇත.

1.3 රාජ්‍ය පරිපාලනය පිළිබඳ විෂය භාර අමාත්‍යාංශය විසින් මීට අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ඇත.

1.4 රාජ්‍ය අංශයේ මූලික වැටුප් වැඩිවීම 2015-2020

මාසිකව රු.

කනකුර	2015	2016		2017		2018		2019		2020	
	වැටුප	වැටුප	වැටුප වැඩි වීම	වැටුප	වැටුප වැඩි වීම	වැටුප	වැටුප වැඩි වීම	වැටුප	වැටුප වැඩි වීම	වැටුප	වැටුප වැඩි වීම
කාර්ය සහායක	11,730	14,234	2,504	16,738	5,008	19,242	7,512	21,746	10,016	24,250	12,520
රියදුරු කළමනාකරණ සහකාර පොලීස් කොස්තාපල්	12,470	15,134	2,664	17,798	5,328	20,462	7,992	23,126	10,656	25,790	13,320
තාක්ෂණ නිලධාරී අතුරු වෛද්‍ය සේවය	1,3990	16,980	2,990	19,970	5,980	22,960	8,970	25,950	11,960	28,940	14,950
කොස්තාපල්	14,280	17,332	3,052	20,384	6,104	23,436	9,156	26,488	12,208	29,540	15,260
තාක්ෂණ නිලධාරී අතුරු වෛද්‍ය සේවය	14,425	17,508	3,083	20,591	6,166	23,674	9,249	26,757	12,332	29,840	15,415
සංවර්ධන නිලධාරී	15,080	18,302	3,222	21,524	6,444	24,746	9,666	27,968	12,888	31,190	16,110
සංවර්ධන නිලධාරී	15,215	18,470	3,255	21,725	6,510	24,980	9,765	28,235	13,020	31,490	16,275
හෙද	15,620	19,001	3,381	22,382	6,762	25,763	10,143	29,144	13,524	32,525	16,905
උපාධිධාරී ගුරු	16,100	19,540	3,440	22,980	6,880	26,420	10,320	29,860	13,760	33,300	17,200
විධායක නිලධාරී	22,935	27,871	4,936	32,807	9,872	37,743	14,808	42,679	19,744	47,615	24,680
වෛද්‍ය නිලධාරී	25,515	31,003	5,488	36,491	10,976	41,979	16,464	47,467	21,952	52,955	27,440
ලේකම්	47,515	57,742	10,227	67,969	20,454	78,196	30,681	88,423	40,908	98,650	51,135

2.0 රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම

- 2.1 2019 ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2016.12.31 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප, අංක 03/2016 සහ 2016.02.05 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙහි 2017.01.01 දින සිට ක්‍රියාත්මක වන දෙවන පියවරට අනුකූලව ගෙවනු ඇත.
- 2.2 05/2015 සහ 2015.02.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මාසිකව ගෙවනු ලබන රු. 3,500/- ක දීමනාව, 03/2016 සහ 2016.02.05 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් නව වැටුප් ව්‍යුහය තුළ ඇතුළත් වන බැවින් එම දීමනාව ගෙවනු නොලැබේ.
- 2.3 අංක 37/2013 සහ 2013.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මාසිකව ගෙවනු ලබන රු. 3,625/- ක ජීවන වියදම් දීමනාව ඉදිරියේදීන් එලෙසම ක්‍රියාත්මක වනු ඇත.
- 2.4 රාජ්‍ය පරිපාලනය පිළිබඳ විෂය භාර අමාත්‍යාංශය විසින් මීට අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ඇත.

3.0 ත්‍රිවිධ හමුදා දීමනා

3.1 2019 ජූලි මස 01 දින සිට ගෙවනු ලබන යහ-පැවැත්මේ දීමනාව පහත පරිදි වේ.

ලාංඡනය	දිනක ගෙවීම (රු.)
1 ලාංඡනය	3.00
2 ලාංඡනය	6.00
3 ලාංඡනය	9.00
4 ලාංඡනය	15.00
5 ලාංඡනය	20.00

3.2 2019 ජනවාරි මස ගෙවන ලද ගෙවල් කුලී දීමනාව 2019 ජූලි මස 01 දින සිට 100% කින් වැඩි වේ.

3.3 2019 ජූලි මස 01 දින සිට නිල ඇඳුම් පවත්වා ගැනීමේ දීමනාව පහත පරිදි වැඩි වේ.

මාසිකව (රු.)

විස්තරය	වර්තමාන අගය	නව අගය
බ්‍රිගේඩියර් සහ ඉන් ඉහළ	255.00	600.00
කර්නල් සහ ඉන් පහළ	255.00	525.00
සෙසු නිල	170.00	350.00

* ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාවල ද සමාන නිල සඳහා අදාළ වේ.

3.4 මාසිකව රු. 1,000/- ක් වූ කොමාන්ඩෝ දීමනාව මසකට රු. 5,000/- දක්වා 2019 ජූලි මස 01 දින සිට වැඩි වේ.

3.5 මෙම වැඩි වීමට අදාළ චක්‍රලේඛය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ඇත.

4.0 අයවැය කථාවේ සඳහන් යෝජනාවල ප්‍රතිපාදන ලබාගැනීම

අයවැය කථාව මගින් වෙන් කර ඇති ප්‍රාග්ධන ප්‍රතිපාදන නිදහස් කිරීමට ප්‍රථම එහි සඳහන් ප්‍රධාන ප්‍රාග්ධන ව්‍යාපෘති යෝජනා, 2019.01.10 දිනැති ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අංක 02/2019 හා 2019.01.10 දිනැති චක්‍රලේඛයට අනුකූලව සකස් කර ඇගයීම හා අනුමැතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ.

III කොටස - පැහැදිලි කිරීමේ සටහන්

(අ) ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන

අංකය	කාර්යය ක්ෂේත්‍රය	ඒකක ගණන	උපරිම පිරිවැය සීමාව (රු.)
01	වැව් හා අමුණු ප්‍රතිසංස්කරණය	1400	ඒකකයකට මිලියන 04
02	මාර්ග සංවර්ධනය <ul style="list-style-type: none"> • ග්‍රාමීය මාර්ග • නාගරික ප්‍රදේශ - පටු විදි 	10,850 1,500	ඒකකයකට මිලියන 02 ඒකකයකට මිලියන 02
03	කුඩා පරිමාණ පාලම් ඉදිකිරීම	150	ඒකකයකට මිලියන 03
04	පාසල්වල සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීම <ul style="list-style-type: none"> • අලුත්වැඩියා • නව ඉදිකිරීම් 	4,000 500	පාසලකට 100,000 පාසලකට මිලියන 01
05	ක්‍රීඩා ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය <ul style="list-style-type: none"> • ක්‍රීඩාපිටි හා අදාල පහසුකම් වැඩි දියුණු කිරීම 	500	ඒකකයකට මිලියන 02
06	වෙනත් සමාජ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය <ul style="list-style-type: none"> • නාගරික ප්‍රදේශවල කාණු පද්ධති වැඩිදියුණු කිරීම • වගාවන් සඳහා කුඩා පරිමාණ ජල යෝජනා ක්‍රම • කුඩා පරිමාණ ප්‍රජා ජල යෝජනා ක්‍රම 	550 200 100	ඒකකයකට මිලියන 01 ඒකකයකට මිලියන 01 ඒකකයකට මිලියන 01
07	සතිපොළ සංවර්ධනය	200	ඒකකයකට මිලියන 02
08	ළමා උද්‍යාන ඉදිකිරීම	500	ඒකකයකට මිලියන 03
09	විදුලි බලය නොමැති නිවාස සඳහා විදුලිය ලබා දීම	100,000	ඒකකයකට 30,000
10	ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය	1,300	ඒකකයකට මිලියන 01
11	ආගමික ස්ථාන සඳහා සූර්ය බලශක්ති පහසුකම් ලබා දීම	1,600	ඒකකයකට 100,000
12	ග්‍රාමීය හා නාගරික නිවාස සංවර්ධනය - තාවකාලික වහල ස්ථිර වහල බවට පරිවර්තනය කිරීම (ප්‍රජා සහභාගිත්වය සහිතව උපරිම වැය සීමාව යටතේ තාවකාලික නිවාස, ස්ථිර නිවාස බවට පත්කළ හැක.)	25,000	ඒකකයකට 300,000

(ආ) “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා”

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන වැඩසටහන්

ණය යෝජනා ක්‍රමයේ නම	විස්තරය
1. පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම	
1.1 රන් අස්වැන්න	<p>පළමු කාණ්ඩය</p> <p>ප්‍රතිලාභීන් - සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන, විසිතුරු මල් වගාකරුවන්, විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන ව්‍යාපාරිකයින්</p> <p>උපරිම ණය මුදල (රු.) - 5,000,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86%</p> <p>සහනාධාර පොලී අනුපාතය - 50%</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93%</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)</p> <p>දෙවන කාණ්ඩය</p> <p>ප්‍රතිලාභීන් - කෘෂි හා මත්ස්‍ය සැකසුම් ආයතන සහ නවීන පහසුකම් සහිත බහුදින යාත්‍රා</p> <p>උපරිම ණය මුදල (රු.) - 300,000,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86%</p> <p>සහනාධාර පොලී අනුපාතය - 50%</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93%</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)</p> <p>තුන්වන කාණ්ඩය</p> <p>ප්‍රතිලාභීන් - වාණිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන සමාගම්</p> <p>උපරිම ණය මුදල (රු.) - 750,000,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86%</p> <p>සහනාධාර පොලී අනුපාතය - 50%</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93%</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)</p>
1.2 ගොවි නවෝදා	<p>ප්‍රතිලාභීන් - සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන (කෘෂිකාර්මික කටයුතු යාන්ත්‍රිකරණය කිරීම)</p> <p>උපරිම ණය මුදල (රු.) - 500,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86%</p> <p>සහනාධාර පොලී අනුපාතය - 75%</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46%</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)</p>
1.3 රිය ශක්ති	<p>ප්‍රතිලාභීන් - පාසැල් වැනි රථ හිමියන්</p> <p>උපරිම ණය මුදල (රු.) - 4,000,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86%</p>

	සහනාධාර පොලී අනුපාතය - 75% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5
1.4 'සිටි රයිඩ්'	ප්‍රතිලාභීන් - පවතින පරණ බස් රථය වෙනුවට සුබෝපහෝගී බස් රථයක්/පක්ෂ පහත් බස් රථයක් මිලට ගැනීමට කැමති පෞද්ගලික බස් රථ හිමියන් හා ස්වකීය කාර්යමණ්ඩලය වෙනුවෙන් වඩා සුවපහසු ප්‍රවාහන සේවාවන් සැපයීමට අදහස් කරන පිළිගත් සමාගම් උපරිම ණය මුදල (රු.) - 10,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 75% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)
1.5 'මිනි ටැක්සි'/විද්‍යුත් ත්‍රිරෝද රථ ණය යෝජනා	ප්‍රතිලාභීන් - වයස අවු. 35 හෝ ඊට වැඩි ත්‍රිරෝද රථයක් හිමි හා එම රථය කුලී සේවයේ යොදවා ඇති පුද්ගලයින් ටැක්සියක් ලෙස භාවිතා කිරීමට කුඩා මෝටර් රථයක් මිල දී ගැනීමට මෙම ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබයි. දැනට පවතින ත්‍රිරෝද රථය භාවිතයෙන් ඉවත් කළ යුතු වේ. උපරිම ණය මුදල (රු.) - 2,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 75% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5
1.6 රිච් බල සවි	ප්‍රතිලාභීන් - සුර්ය බලශක්ති ඒකක සවි කිරීමට අපේක්ෂිත පෞද්ගලික නිවාස හිමියන් උපරිම ණය මුදල (රු.) - 350,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5
1.7 දිරි සවිය	<u>පළමු කාණ්ඩය</u> ප්‍රතිලාභීන් - කුකුළු මස් නිෂ්පාදකයින් උපරිම ණය මුදල (රු.) - 50,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 100% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 0% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 4 (මාස 3 ක සහන කාලය ද ඇතුළත්ව) <u>දෙවන කාණ්ඩය</u> ප්‍රතිලාභීන් - ස්වයං රැකියාලාභීන් උපරිම ණය මුදල (රු.) - 1,000,000

	<p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)</p> <p>තුන්වන කාණ්ඩය</p> <p>ප්‍රතිලාභීන් - සත්ව ව පාලනයේ නියුතු ව්‍යවසායකයින් උපරිම ණය මුදල (රු.) - 5,000,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)</p>
1.8 ජය ඉසුර	<p>පළමු කාණ්ඩය</p> <p>ප්‍රතිලාභීන් - වාර්ෂික පිරිවැටුම රු. මිලියන 10 ක් රු. මිලියන 250 ක් අතර හා සේවක සංඛ්‍යාව 5 ක් 50 ක් අතර වන කෘෂිකාර්මික, ධීවර, විසිතුරු මත්ස්‍ය වගාව, පශු සම්පත්, විසිතුරු මල් වගාව, ගෙවතු වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක, අත්කම්, දූව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, ඇඟළුම්, තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන කර්මාන්ත සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි නියැලෙන සුළු පරිමාණ ව්‍යවසායකයින් උපරිම ණය මුදල (රු.) - 100,000,000 (අපනයන) 50,000,000 (අපනයන නොවන)</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)</p> <p>දෙවන කාණ්ඩය</p> <p>ප්‍රතිලාභීන් - වාර්ෂික පිරිවැටුම රු. මිලියන 250 ක් රු. මිලියන 750 ක් අතර හා සේවක සංඛ්‍යාව 51 ක් 300 ක් අතර වන කෘෂිකාර්මික, ධීවර, විසිතුරු මත්ස්‍ය වගාව, පශු සම්පත්, විසිතුරු මල් වගාව, ගෙවතු වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක, අත්කම්, දූව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, ඇඟළුම්, තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන කර්මාන්ත, සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හි නියැලෙන මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් උපරිම ණය මුදල (රු.) - 400,000,000 (අපනයන) 200,000,000 (අපනයන නොවන)</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 25% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 10.40% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)</p>
1.9 සොඳුරු පියස	<p>ප්‍රතිලාභීන් - තම නිවස පුළුල් කිරීමට හෝ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන වර්ග අඩි 1,500 ට අඩු බිම් ප්‍රමාණයක් ඇති නිවාස හිමියන් උපරිම ණය මුදල (රු.) - 200,000</p>

	වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7
1.10 මාධ්‍ය අරුණ	<p>පළමු කාණ්ඩය (මාධ්‍ය උපකරණ මිල දී ගැනීම)</p> ප්‍රතිලාභීන් - ලියාපදිංචි මාධ්‍යවේදීන් උපරිම ණය මුදල (රු.) - 300,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 100% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 0% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව) <p>දෙවන කාණ්ඩය (මාධ්‍ය උපකරණ වැඩි දියුණු කර ගැනීම)</p> ප්‍රතිලාභීන් - ලියාපදිංචි මාධ්‍යවේදීන් උපරිම ණය මුදල (රු.) - 150,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 5 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)
1.11 'මාගේ අනාගතය' ණය යෝජනා ක්‍රමය	ප්‍රතිලාභීන් - උසස් පෙළ සමත්වුවන් උපරිම ණය මුදල (රු.) - 1,100,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13% සහනාධාර පොලී අනුපාතය - 100% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 0% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 12
1.12 'ඇරඹුම' ණය යෝජනා ක්‍රමය	ප්‍රතිලාභීන් - කරුණ උපාධිධාරීන් හා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5, 6, හා 7 මට්ටමේ සහතිකපත්ලාභීන් උපරිම ණය මුදල (රු.) - 1,500,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 12% සහනාධාර පොලී අනුපාතය - 100% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 0% වෙනත් පහසුකම් - රජයේ පුර්ණ වගකීම ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව)
1.13 හරිත ණය	<p>පළමු කාණ්ඩය</p> ප්‍රතිලාභීන් - දිරාපත් වන අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කරන්නන්, කුඩා පරිමාණ හෝටල් හිමියන්, සහ කාබනික පොහොර නිපදවන්නන් කිරීමට රු. 20,000 ක උපරිමයකට යටත්ව ★ ත්‍රිරෝද රථ හිමියන් සඳහා (මීටර් සවි) උපරිම ණය මුදල (රු.) - 1,000,000 වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86% සහනාධාර පොලී අනුපාතය - 50% ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93% ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 10 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)

	<p>දෙවන කාණ්ඩය - 'සත්කාරක නිවාස'(Homestay) වැඩසටහන</p> <p>ප්‍රතිලාභීන් - සංචාරක සත්කාරක නිවාස පවත්වාගෙන යාත්‍රණ හා පවත්වාගෙන යාමට අපේක්ෂා කරන පුද්ගලයින්</p> <p>උපරිම ණය මුදල (රු.) - 5,000,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86%</p> <p>සහනාධාර පොලී අනුපාතය - සියයට 50 ට වැඩි</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6%</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 10 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)</p>
<p>1.14 'හෝම් ස්ටිට් හෝම්'ණය යෝජනා ක්‍රමය</p>	<p>ප්‍රතිලාභීන් - රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ වෙනතලාභී අයට පහත කාර්යයන් සඳහා පළමු නිවස මිලදී ගැනීමට/ඉදි කිරීමට</p> <p>★ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හෝ වෙනත් පෞද්ගලික නිවාස ඉදි කරන ආයතනවල නිවාස යෝජනා ක්‍රමයකින් පළමුවරට නිවසක් මිලදී ගැනීම</p> <p>★ පෞද්ගලික නිවාස ඉදි කරන්නන්ගෙන් තනි නිවසක් මිලදී ගැනීම</p> <p>★ පළමුවරට තනි නිවසක් මිලදී ගැනීම</p> <p>★ තම පදිංචිය සඳහා පළමු නිවස ඉදි කිරීමට</p> <p>උපරිම ණය මුදල (රු.) - 10,000,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 12% (පළමු වසර 5 සඳහා)</p> <p>සහනාධාර පොලී අනුපාතය - 40% (පළමු වසර 5 සඳහා)</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 7% (සහනාධාරය ගෙවනු ලබන්නේ පළමු වසර 5 සඳහා පමණි.)</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 25</p>
<p>1.15 'රැකවරණ' ණය යෝජනා ක්‍රමය</p>	<p>පළමු කාණ්ඩය</p> <p>ප්‍රතිලාභීන් - ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට හැකියාව ඇති පුද්ගලයින් හා ආයතන. ජාතික වෘත්තීය සුදුසුකම් සහිත (NVQ) කාර්යමණ්ඩලයකින් සමන්විත විය යුතු අතර කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වාගෙන යා යුතුවේ.</p> <p>උපරිම ණය මුදල (රු.) - එක් මධ්‍යස්ථානයකට 3,500,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86%</p> <p>සහනාධාර පොලී අනුපාතය - 75%</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46%</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව)</p> <p>දෙවන කාණ්ඩය</p> <p>ප්‍රතිලාභීන් - වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන අළුතින් ඉදි කිරීමට හා වැඩිදියුණු කිරීමට කැමති පෞද්ගලික අංශයේ ආයෝජකයින් (ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහිත කාර්යමණ්ඩලයකින් සමන්විත විය යුතු අතර වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) 1506 : 2015 ට අනුකූලව පවත්වාගෙන යා යුතුවේ.)</p> <p>උපරිම ණය මුදල (රු.) - 10,000,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86%</p> <p>සහනාධාර පොලී අනුපාතය - 75%</p>

	<p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46%</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව)</p>
<p>1.16 'සිගිති පාසල්' ණය යෝජනා ක්‍රමය</p>	<p>ප්‍රතිලාභීන් - අළුතින් පෙර පාසල් ආරම්භ කිරීමට හෝ පවත්නා පෙර පාසල් නවීකරණය කිරීමට කැමති ආයෝජකයින්. සුදුසුකම්ලත් කාර්යමණ්ඩලයක් සේවයේ නියුක්ත විය යුතුය.</p> <p>උපරිම ණය මුදල (රු.) - 2,000,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86%</p> <p>සහනාධාර පොලී අනුපාතය - 50%</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.93%</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 7 (අවුරුදු 1 ක සහන කාලය ද ඇතුළත්ව)</p>
<p>1.17 'සිගිති මාලිගා' ණය යෝජනා ක්‍රමය</p>	<p>ප්‍රතිලාභීන් - විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ලියාපදිංචි විදේශ රැකියා නියුක්තිකයින් ණය ලබා ගැනීමට සුදුසුකම් ලැබීම සඳහා අදාළ විදේශ රැකියා නියුක්තිකයා මාසිකව සැලකිය යුතු මුදලක් ලංකාවේ ක්‍රියාත්මක ඕනෑම බැංකුවක් වෙත ප්‍රේෂණය කළ යුතුවේ.</p> <p>උපරිම ණය මුදල (රු.) - 10,000,000</p> <p>වාර්ෂික සඵල පොලී අනුපාතිකය- 13.86%</p> <p>සහනාධාර පොලී අනුපාතය - 75%</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 3.46%</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 15 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව)</p>
<p>2. විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන ණය වැඩසටහන්</p>	
<p>2.1 වහලය මත සවි කරන ලද සුර්ය බලශක්ති උත්පාදන ණය යෝජනා ක්‍රමය - RSPGLoC</p>	<p>පළමු කාණ්ඩය</p> <p>ප්‍රතිලාභීන් - පෞද්ගලික නිවාස</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 8%</p> <p>උපරිම ධාරිතාවය - කිලෝ වොට් 50</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 10</p> <p>දෙවන කාණ්ඩය</p> <p>ප්‍රතිලාභීන් - ව්‍යවසායකයින්</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 8%</p> <p>උපරිම ධාරිතාවය - කිලෝ වොට් 50</p> <p>විදේශ ණය ආධාර සපයන ආයතනය - ආසියානු සංවර්ධන බැංකුව (පළමු වාරය සඳහා ඇ.ඩො. මිලියන 50 ක් සහ ප්‍රගතිය මත ඇ.ඩො. මිලියන 200 ක් දක්වා ඉහළ නැංවේ.)</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 10 (මාස 6 ක සහන කාලය ද ඇතුළත්ව)</p>
<p>2.2 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය - SMELoC</p>	<p>ප්‍රතිලාභීන් - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්</p> <p>උපරිම ණය මුදල (රු.) - 50,000,000</p> <p>ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 11 - 14 %</p> <p>විදේශ ණය ආධාර සපයන ආයතනය - ආසියානු සංවර්ධන බැංකුව (ඇ.ඩො. මිලියන 175)</p> <p>ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු අවුරුදු 10 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව)</p>

2.3 පවිත්‍ර ගංඟා	ප්‍රතිලාභීන් - දැනටමත් කැලණි ගඟට හා කලපුවලට අපද්‍රව්‍ය බැහැර කරනු ලබන සමාගම් උපරිම ණය මුදල (රු.) - 30,000,000 ණයලාභීන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය - 6.5% විදේශ ණය ආධාර සපයන ආයතනය - ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය ණය ආපසු ගෙවීමේ කාලය - අවුරුදු 10 (අවුරුදු 2 ක සහන කාලය ද ඇතුළත්ව)
------------------	--

3. මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සලසන වැඩසටහන්

3.1 ජාතික ණය සුරැකුම් ආයතනය (NCGI)	ප්‍රතිලාභීන් - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් උපරිම ණය සීමාව - මුළු ණය මුදලෙන් 1/3 ක් වාර්ෂික වාරිකය - 1 - 2 % විදේශ ණය ආධාර සපයන ආයතනය - ආසියානු සංවර්ධන බැංකුව (ඇ.ඩො. මිලියන 100)
------------------------------------	--

3.2 කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන පිහිටුවීමේ ණය වැඩසටහන	ප්‍රතිලාභීන් - තරුණ තරුණියන්, කාන්තාවන්, ගොවීන් සහ සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් පිහිටුවීමට කැමති පුද්ගලයින් මූල්‍ය නොවන ප්‍රතිලාභ - සමාගම් සංස්ථාගත කිරීම සඳහා තාක්ෂණික සහාය, පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම, මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා වෙළඳපොලට පිවිසීම මූල්‍යමය ප්‍රතිලාභ - රාජ්‍ය බැංකු හරහා ලීසිං පහසුකම් සහ 75% ක ලීසිං වියදම රජය විසින් ගෙවනු ඇත. "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ සහනදායී ණය සපයනු ලැබේ. රජයේ සහනාධාරය සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් - ණය වාරිකය හා පොලිය ද ඇතුළත්ව මාසිකව ණය වාරිකයෙන් 75% කාන්තා මූලික සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් - ණය වාරිකය හා පොලිය ද ඇතුළත්ව මාසිකව ණය වාරිකයෙන් 85% ආබාධ සහිත අය විසින් මෙහෙයවන සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් - ණය වාරිකය හා පොලිය ද ඇතුළත්ව මාසිකව ණය වාරිකයෙන් 90%
---	--

ඇ) ඉහළ වටිනාකම් සහිත ආයෝජන දිරිගැන්වීම්

ඉහළ වටිනාකම් සහිත දේශීය සහ සෘජු විදේශ ආයෝජන නැංවීම සඳහා යෝජිත දිරිදීමනා

1.0 මහා පරිමාණ ව්‍යාපෘති (ඇ.ඩො. මිලියන 100 ට වැඩි ආයෝජන)

මහා පරිමාණ ව්‍යාපෘති සඳහා වන දිරිදීමනා ක්‍රමය පහත පරිදි වේ.

1.1 ඇ.ඩො. මිලියන 100 ට වැඩි ආයෝජන සඳහා ආදායම් බදු ආගණනය:

1978 අංක 04 දරන ආයෝජන මණ්ඩල නීතිය යටතේ පිහිටුවන ලද ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ව්‍යාපෘතියක අස්පෘෂ්‍ය වත්කම් හැර ක්ෂය වන වත්කම්වල ඇ.ඩො. මිලියන 100 ක් හෝ ඊට වැඩි මුළු ආයෝජනයක් සිදුකරන යම් තැනැත්තෙකු වාණිජ ක්‍රියාකාරකම් ආරම්භ වී වසර 10 ක කාලයක් දක්වා වන එක් එක් අවුරුද්දේ නියම වශයෙන් දරන ලද එම වියදමෙන් 150% ක අඩුකිරීමකට හිමිකම් ලැබිය යුතුය.

1.2 ව්‍යාපෘති ආරම්භ කිරීමේදී අදාළ වන බදු

ඇ.ඩො. මිලියන 100 ට වැඩි ආයෝජන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති ආරම්භ කරන හෝ ඉදිකිරීම් සිදුකරන කාලසීමාව තුළ සහ වාණිජ ක්‍රියාකාරකම් ආරම්භ වන තෙක් පමණක් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී අදාළ වන පහත සඳහන් බදු නිදහස්කිරීම් යෝජනා කෙරේ.

- 1.2.1 ජාතිය ගොඩනැංවීමේ බදු: නිදහස්
- 1.2.2 වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු: නිදහස්
- 1.2.3 සෙස් බදු: ව්‍යාපෘතියට සම්බන්ධ භාණ්ඩ සඳහා සෙස් බදු නිදහස
- 1.2.4 තහනම් ලැයිස්තුවේ සඳහන් භාණ්ඩ මත බදු සහ අනෙකුත් අයබදු

තහනම් ලැයිස්තුව අදාළ නොවිය යුතු අතර, ඇ.ඩො. මිලියන 100 ට වැඩි ව්‍යාපෘති ඔවුන්ගේ අභිමතය පරිදි ව්‍යාපෘතියට සම්බන්ධ භාණ්ඩ දේශීය වෙළඳපලෙන් මිලදීගැනීම හෝ ආනයනය කිරීම කළහැක.

සටහන: බදු නිදහස් කිරීම් ලබාගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මාලාවන් ප්‍රකාශයට පත් කෙරේ.

මිශ්‍ර ව්‍යාපෘතිවල නිවාස ඉදිකිරීම සඳහා භාවිතා වන ව්‍යාපෘති භාණ්ඩ වෙන්කොට දැක්වීම අසීරු බැවින් නියමිත ආයෝජන අවශ්‍යතා සපුරා ඇත්තේ නම් (අස්පෘෂ්‍ය වත්කම් හැර ක්ෂය වන වත්කම්, ඉඩම් සහ විකිණීම සඳහා වන පදිංචි නිවාස ඒකක) එම නිවාස ඉදිකිරීම් සඳහා ද ආරම්භක බදු නිදහස් කිරීම් අදාළ කෙරේ.

1.3 ඇ.ඩො. බිලියන 1 ට වැඩි ආයෝජන

ඇ.ඩො. බිලියන 1 ට වැඩි ආයෝජන සඳහා ඉහත 1.1 සහ 1.2 හි දක්වා ඇති සහන වලට අමතරව, හිලව් නොකළ අලාභ අඩුකර ගතහැකි කාලසීමාව වසර 25 ක් විය යුතුය.

වැඩිකළ ප්‍රාග්ධන දීමනා වලින් ආවරණය වන ලාභ වලින් නිර්වාසික ආයෝජකයින්ට ගෙවනු ලබන ලාභාංශ බදු සඳහා අදාළ වන බදු අනුපාතය 0% විය යුතුය.

ඇ.ඩො. බිලියන 1 ට වැඩි ආයෝජන සිදුකරන සමාගමක ලාභ වැඩිකළ ප්‍රාග්ධන දීමනා වලින් ආවරණය වන කාලසීමාව තුළ විදෙස් සේවා නියුක්තිකයන්ගේ සේවා නියුක්ති ආදායම රඳවාගැනීමේ බද්දෙන් නිදහස් විය යුතුය.

1.4 ඇ.ඩො. මිලියන 50 ට වැඩි මධ්‍ය පරිමාණ ආයෝජන

ඇ.ඩො. මිලියන 50 ට වැඩි නමුත් ඇ.ඩො. මිලියන 100 ට අඩු ආයෝජන සඳහා අමතර අඩුකිරීම ඉහත 1.1 හි සඳහන් සමාන කොන්දේසි යටතේ වන නියම ලෙස දැරූ විශදමෙන් 100% ක් වනු ඇත. ඉදිකිරීම් කාලසීමාව තුළ, වාණිජ ක්‍රියාකාරකම් ආරම්භකිරීමට පෙර ආරම්භයේදී අදාළ වන බදු නිදහස් කරමින් ඉහත 1.2 හි ප්‍රතිපාදන අදාළ වනු ඇත.

1.5 දිරිදීමනා තහවුරු කිරීම

ආයෝජන මණ්ඩල නීතිය යටතේ ගිවිසුම්ගත වන ආයෝජකයන්ට ගිවිසුම් අත්සන් කරනු ලබන අවස්ථාවේදී පවතින්නා වූ දේශීය ආදායම් පනත සහ අනෙකුත් ව්‍යවස්ථාවන් යටතේ වන ඉහත සඳහන් බදු සහන භුක්ති විදිය හැකිවන පරිදි ආයෝජන මණ්ඩල නීතිය (සහ අනෙකුත් අදාළ වන අණපනත්) සංශෝධනය කිරීමට යෝජනා කෙරේ.

1.5.1

ඒ අනුව, ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේදී දේශීය ආදායම්පනත සහ අනෙකුත් ව්‍යවස්ථාවන්වල සඳහන් අදාළ ප්‍රතිපාදන එම ගිවිසුම්වල ඇතුළත් විය යුතු බවට යෝජනා කෙරේ. ආයෝජන මණ්ඩල නීතියෙහි ආ උපලේඛනය යටතේ ඉඩදෙනු ලබන පරිදි දේශීය ආදායම් පනතේ අදාළත්වය අත්හැරීම, වෙනස් කිරීම හෝ නිදහස් කිරීමට ආයෝජන මණ්ඩලයට හැකි බව මෙයින් අදහස් නොවේ.

ඇ) සංස්ථාපිත මණ්ඩලයන්හි කාන්තා නියෝජනය

සංස්ථාපිත මණ්ඩලයන්හි කාන්තා නියෝජනය දිරිමත් කිරීම සඳහා වන යෝජනාව

සංස්ථාපිත මණ්ඩලවල අනිවාර්ය කාන්තා නියෝජනය හඳුන්වාදීම සඳහා යෝජිත පෙළගැස්ම පහත පරිදි වේ.

1. කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත සියළුම සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩලයන්හි කාන්තා නියෝජනය සියයට 30 ක් විය බවට ශ්‍රී ලංකා සුරකුම්පත් කොමිෂන් සභාව විසින් ස්වේච්ඡා ඉලක්කයන් හඳුන්වා දෙනු ඇත. සියළුම ලැයිස්තුගත සමාගම් තම අධ්‍යක්ෂ මණ්ඩලයන්හි කාන්තා නියෝජනය ඔවුන්ගේ වාර්ෂික වාර්තාව අනාවරණය කළ යුතුයි.
2. 2020 දෙසැම්බර් 31 වන විට සියයට 30 ක ඉලක්කය සපුරාගත නොහැකිවන සියළුම ලැයිස්තුගත සමාගම් එසේ නොහැකිවීම පිළිබඳව හේතු අනාවරණය කළ යුතුයි.
3. 2022 දෙසැම්බර් 31 වන විට සියළුම ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වලින් අවම වශයෙන් සියයට 20ක්වත් කාන්තාවන් විසින් දැරිය යුතුයි.
4. 2024 දෙසැම්බර් 31 වන විට සියළුම ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වලින් අවම වශයෙන් සියයට 30ක්වත් කාන්තාවන් විසින් දැරිය යුතුයි.